

# වියරණ විවරණ

ප්‍රථම භාගය

(අක්ෂා, සත්‍ය හා වාක්‍ය ජ්‍රී)



හෙ. ව. බිජේ ඉන්දික සම්පත්

# වියරණ විවරණ

(අක්ෂර, සන්ධි හා වාක්‍ය රීති)

## කර්තාගේ වෙනත් කෘති

### නිරමාණ

- නිරායා (කෙටිකථා) 2003
- ගිහිගත් යොවනය (කෙටිකථා) 2004
- ආදරයේ (නො) නිමි පුවද (නාට්‍ය) 2006
- දිවි අරුණුල් (නාට්‍ය) 2009
- සිංහි මල්වැකි රසැත්තියක සේ (පද්‍ය) 2009

### ඇස්ත්‍රිය

- අලංකාර විනෝදීනි 2006
- ගදු කාව්‍යයේ හංස ගිතය (කෝච්චි පුගලයේ ගදු සාහිත්‍යය පිළිබඳ විමුක්තියක්) 2007
- සංස්කෘත නාට්‍ය සම්පූද්‍යයේ අග්‍ර එලය (අභිජාන ගාකුන්තලය පිළිබඳ විග්‍රහයක්) 2008
- මහනුවර පුගලයේ සංගිතය හා සිතුවම් කළාව 2008
- ගැමි නාට්‍යයේ සමාජ නිරුපණය 2008
- රස සිද්ධාන්තයට ප්‍රවේශයක් 2008
- වියරණ විවරණ 2009
- සැලලිහිණිය අර්ථ දීපනී 2009
- හද බැඳි පැඳි 2009
- කොළඹ නාට්‍යය (ලාංකේය කොළඹ නාට්‍ය කළාව පිළිබඳ විමර්ශනයක්) 2010
- මනමේ හි හෙළ ලකුණ 2010
- ගබඩාලකරණය 2011
- උප්ප-විරහ ගේද කාව්‍ය රචකයන් දුටු සමාජ යට්ටම් යට්ටම් 2011
- විවාර ලිපි (පළමු වෙළුම්, දෙවන වෙළුම් හා තෙවන වෙළුම්) 2011
- ගි කාව්‍ය සේවනය 2012

# වියරණ විවරණ

(අක්ෂර, සන්ධි හා වාක්‍ය විභාගය)

කැලණීය විශ්වවිද්‍යාලයේ  
සිංහලාංශයේ කළීකාචාරය

හෙ. ව. බිජේත් ඉන්දික සම්පත්

ගෞරව ගාස්තුවේදී, දරුණනපති



ଭୟନ୍ତର

ଅହିମି ଲୋକ

ଅପର

ନନ୍ଦା ଦ୍ଵିନ୍ଦୀ

ମନ୍ଦର ହା ଶିଖାର



## පිළිසඳර

ව්‍යාකරණ තම් හාජාව හසුරුවන්නා වූ ධර්මතා යි. යම් හාජාවක් නිවැරදි ව හැසිරවීමට තම් එහි වියරණ විධි මතාව දැන සිටිය යුතු ය. ව්‍යාකරණ තො දැනීම සෙයිනුත් ඒ පිළිබඳ ඇති අනවධානය සෙයිනුත් වැරදි පුරුවාදරුග සෙයිනුත් සිංහල හාජාව ඉතා සාවදා ලෙස හාවිත කරනු අපමණ දැක ගත හැකි වේ. උසස් පෙළ හා විශ්වවිද්‍යාලයිය ප්‍රශ්නපත්‍රවල ද විශ්වවිද්‍යාලයිය පරියේෂණ නිබන්ධවල ද තත්ත්වය එයින් වෙනස් තො වේ.

ව්‍යාකරණය දුහුනන්ට පහසුවෙන් තේරුම් බේරුම් කොට ගත තොහැකි ගැඹුරු, ආයාසකාරී විෂය ක්ෂේත්‍රයක් වශයෙන් දිෂුණයේ බොහෝ විට හැඟිනි. පායමාලා ගුන්ථ සංස්කාරකවරුන් මෙන් ම ගුරුවරුනුයි මෙම තත්ත්වයට වගකිව යුතු ය.

ව්‍යාකරණය සම්බන්ධ මෙම අධ්‍යයනයන් සඳහා අප යෙදවුයේ විශ්වවිද්‍යාලයයේ පළමු උපාධියට අදාළ සියල් අධ්‍යයන කරනවායන් සමාජ්‍ය කොට, එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන කුරු නිවස්නට වී තිෂ්ප්‍රයෝජන ලෙස ගෙවා දැමීමට සිදු වූ කාලපරිච්ඡයෙන් කොටසකි. ඒ වූ කළු තොජ්ඩා වූ මානසික-ගාරීක-සමාජ්‍ය-ආර්ථික පිඩා මධ්‍යයේ වවනයේ පරිසමාජ්‍යතාර්ථයෙන් ම අධ්‍යාපනයේ මාජුරි එල ප්‍රයෝගන විදිමින් අල්ජේවිජනා සුවයෙන් ගත කළා වූ කාල වකවානුවක් මැ විය. මෙම අධ්‍යයනයෙහි අපේක්ෂාව වූයේ මෙම කරුණු මේ ආකාරයට ගුන්ථ ස්වරුපයෙන් පායකයා අතට පත් කිරීමටත් වඩා විශ්වවිද්‍යාලයේ ද ක්‍රමානුකූල ව තොලැබුණා යැයි අප විශ්වාවස කරන ව්‍යාකරණ ස්කූණය ස්වයං ව ලැගා කර ගැනීම ය. (මහාචාර්ය විමල් විශේරත්න මහතා හාජා

ප්‍රවේශය පාඨමාලා ඒකකයට අදාළ ව පැවැත්ත්ව දේ ගන පැය 08 හැරුණු කළ අපගේ සරසවි සමය තුළ ව්‍යාකරණය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබුණේ නැත.) එහෙත් උපාධි හා ප්‍රාථමික උපාධි සිංහයන්ට ව්‍යාකරණය උගෙන්වීමට අවස්ථාව ලැබුණු පසු ව අපට හැඟී ගියේ ඒ පිළිබඳ මූලිකාවබෝධයක් ලබා දීම සඳහා අපගේ මෙම අධ්‍යයන මුද්‍රණද්වාරයෙන් ඉදිරිපත් කිරීම වැදගත් විය හැකි බව සි.

උසස් පෙළ ව්‍යාකරණ පත්‍රයට හෝ විශ්වවිද්‍යාලයවල පැවැත්වන ව්‍යාකරණය පිළිබඳ ඇතැම් ලිඛිත පරීක්ෂණවලට ලකුණු හැත්තැ පහක් ලැබීමට නම මේ කිසිවක් අධ්‍යයනය කළ යුතු නො වේ. ව්‍යාගයට පෙර දින පසු ගිය ව්‍යාග ප්‍රශ්නපත් දෙක තුනක් ඒවායේ පිළිතුරු ද සමග අධ්‍යයනය කිරීමෙන් අව, නවය පංක්තියක සිසුවෙකුට වුව ද එම කාර්යය කළ හැකි ය. ඒ තරම් අද්‍යාල ප්‍රශ්නපත් ය, අද අප සිසුනට ලැබෙනුයේ.

මෙහි ආණ්ඩු ගුන්ථ නාමාවලියේ සඳහන් ලේඛක පිරිසටත් එදා-මෙදා අපට අකුරු කළ සියලු ඇයුරන්ටත් සෞයුරු-සෞයුරියන්ට, මාපියාදීන්ට හා ප්‍රිය බේරිද්වත් කෘතයිතාව පළ කරනු කැමැත්තෙමු. තත්සර සිගිති පුතු ද සෙනෙහසින් සිහිකරමු.

අපගේ මෙම වියරණ විවරණ ගුන්ථවල එන ව්‍යාකරණ රිති සපුරා ම සත්‍යය වන්නේ යැයි අපට දිවුරා කිව නොහැක්කේ ව්‍යාකරණය සම්බන්ධයෙන් මේකයන් අතරහි ද පරස්පරතා පවත්නා සෙසිනි. ඒ සේ ද වුවත් සමකාලීන හාජා ව්‍යවහාරය හදාරන්නවුන්ට ඒ පිළිබඳ මනා පිටිවහලක් මෙ මගින් සැලසෙනු ඇතැයි අපි උදක් ම විශ්වාස කරමු.

වියරණ විවරණ පළමු ගුන්ථයට අක්ෂර මාලාව, සන්ධි හා වාක්‍ය රිති පිළිබඳ කරුණුත් ද වන

ග්‍රන්ථයට නාම පද(නාම-විභක්ති-සර්වනාම-සමාස-  
ප්‍රත්‍යාර්ථ නාම-අවයය පද), විරාම ලක්ෂණ, පද  
බේඳීම ඇතුළු තවත් ව්‍යාකරණ මාත්‍රකා කිහිපයක්  
පිළිබඳ කරුණුත් ඇතුළත් වෙයි. මෙම ග්‍රන්ථ පල  
කිරීමේ කටයුත්ත හාර ගත් සුරස ප්‍රකාශකයන්ට ද  
අපගේ කෘතියාව පළ කරනු කැමැත්තෙමු.

හෙ. ව. ඩිජේෂ් ඉන්දික සම්පත්

2013. 05. 06

කැලණීය විශ්වවිද්‍යාලයේ  
සිංහලාංශයේ දී ය.

X

## **පෙළගැස්ම**

1.	භාෂාව හා ව්‍යාකරණය	1
2.	අක්ෂර මාලාව	16
3.	සන්ධි	52
4.	උක්තාබ්‍යාත සම්බන්ධතා	90

## 1. හාජාව හා ව්‍යාකරණය

හාජාව යනු මනුෂ්‍යයා විසින් මෙතුවක් කල් නිරමාණය කරන ලද සූත්‍රදරතම නිරමාණය සි. කිසිදු තාක්ෂණීක මෙවලමකට පවතා එය අහිභවා යාමේ හැකියාවක් නොමැත. පරිගණකය ඇතුළු සියලු තාක්ෂණීක හා සන්නිවේදන උපකරණවලට ද හාජාවට අනුගත වීමට සිදු වන්නේ ය.

හාජාවේ ප්‍රහවය හා පරිණාමය පිළිබඳ ව හාජාවේදීන් විවිධාකාර මත පළ කොට තිබේ. හාජාවේ ප්‍රහවය පිළිබඳ ප්‍රධාන ත්‍යාය සතරක් මෙලෙසිනි.

### 1. බව බව ත්‍යාය (Bow Wow Theory)

මිනිසා සත්ත්ව හඩවල් අනුකරණය කිරීමට උත්සාහදුරීමේ දී ගබදේශ්පාදන ඉන්දියවල වැඩීම ඇති වී හාජාවේ ප්‍රහවය ද සිදු විය.

### 2. බිං බිං ත්‍යාය (Ding Dong Theory)

අකුණු, වර්ජා, දච්ච ගැටීම් ඇ ලෝකයේ ඇති වන ස්වභාවික ගබඳ අනුකරණය කිරීමේ ප්‍රතිථලයක් වශයෙන් හාජාව බිං ව ඇත.

### 3. පුහ් පුහ් ත්‍යාය (Pooh – Pooh Theory)

හය, තුළය, ගෙශකය, මහන්සිය, විස්මය, ප්‍රිතිය වැනි අවස්ථාවල මූවින් පිට වූ ඇ, ආ, හා!, උ!, උං!, ආයි!, උංයි!, අනේ!, අහේ!, අයියේ!, ඔ!, වි!, විං!, වැනි ගබඳ ඇසුරු ව හාජාව ප්‍රහවය වී ඇත.

### 4. යෝ හෝ ත්‍යාය (Yo-He-Ho Theory)

සාමූහික ව වෙහෙස වී කටයුතු කළ අවස්ථාවල මුවගින් පිට වූ ගබඳ ඇසුරු ව

භාෂාව නිර්මාණය වී ඇත. (තුලනාත්මක වාග් විද්‍යාව, ආනන්ද ජයසේකර, වින්‍යා ජයසේකර, කොළඹ, 1970, 45 පිටුව.)

මෙම වන විට ලේඛයේ භාෂා පන් දහසක් පමණ ඇතැයි කියැ වේ. (දරමදාස, කේ. එන්. ඩී, ද්විභාෂකත්වය, සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුව, 1996, 03 පිටුව.) ඒ අතුරින් ඇතැම් භාෂා තුළ කිරී ව්‍යවහාරයේ පමණක් පවතින්නා වූ ලිඛිත සංකේත පද්ධතියකින් හෙවත් ලේඛන අක්ෂර රුපවලින් තොර භාෂා යි. තවත් භාෂා සමුහයක ලිඛිත සංකේත ද ඇතැත් එම භාෂාවන්ගෙන් සාහිත්‍යයක් බිජි වී තොමැති. තිද්‍රිණ වශයෙන් ආවිච්‍ය භාෂා පවුලට අයන් කුඩා, තෝඩා, ගොංඩි වැනි භාෂා දැක්වීමට පිළිවන. ආවිච්‍ය භාෂා පවුලේ භාෂා 11ක් අතුරින් සාහිත්‍යයික භාෂා වන්නේ දෙමළ, තෙලුගු, කණ්‍යාධි, මලයාලම යන සතර පමණකි. පාලි භාෂාව සාහිත්‍යයික භාෂාවක් වූව ද එයට අනතුශ වූ අක්ෂර රුප පද්ධතියක් තොමැති. එම භාෂාව ව්‍යවහාර කරන්නන් සිංහල, නාගර, රෝම(ඉංග්‍රීසි) වැනි භාෂාවල අකුරු අනුව පාලි භාෂාවේ ලේඛනය සිදු කරන බැවි දැක ගත තැකි ය.

ලොව පවත්නා භාෂා ඒවායේ භාවිතය සලකා කොටස් තුනකට බෙදා දැක්වීමට පිළිවන.

## 1. ජ්ව භාෂා (Living lanuages)

එ නම් දැනිදු ව්‍යවහාරයේ පවත්නා වූ භාෂා යි. කාලීන වශයෙන් විවිධ විපරයාසයන්ට බදුන් වෙමින් වර්ධනය වීම ජ්ව භාෂාවල ස්වභාවය යි.

## 2. මල භාෂා (Death lanuages)

අතිතයේ ලොව පැවතුණා වූ මෙම වන විට භාවිතයෙන් ඉවත් ව ගොස් ඇති භාෂා යි.

### 3. සම්භාවන භාෂා (Clasical lanuages)

අතිතයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් භාවිත වුව ද අද වන විට වර්ධනය නො වන්නා වූ, එහෙත් ආගමික, සාහිත්‍යයික ඇස පරමාර්ථ සෙයින් භාවිතයේ පවත්නා වූ පාලි, සංස්කෘත වැනි භාෂා යි.

භාෂාවේදීපු භාෂාවේ නිරමිතිය ඇම්බාවකුට සමාන කොට දක්වති. ඇම්බාවා කොටස් අනුකොටස්වලට බෙදී යාමෙන් තව තවත් ඇම්බාවන් බිජි වන්නා සේ භාෂාව ද කොටස් අනුකොටස් වීමෙන් තව තවත් නවීන භාෂා බිජි වේ. මාලදීවයින් භාෂාව සිංහල භාෂාව ඇසුරින් එ ලෙස බිජි ව ඇති භාෂාවෙකි.

ලොව පවත්නා භාෂාවන්හි යාති සබඳතා සලකා වාග් විද්‍යායුයේය් එවා විවිධ භාෂා පවුල්වලට අයත් කොට දක්වති. එම පවුල්වලට අයත් සියලු භාෂා එක ම මූල භාෂාවක් ඇසුරු ව වැඩි ආ බැවි සැලකේ. එ අනුව සිංහල භාෂාව ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් භාෂාවක් වශයෙන් හඳුනා ගෙන තිබේ. හින්දි, වංග, පාලි, සංස්කෘත, මරාටි, ගුජරාටි, දිවෙහි(මාලදීවයින් බස) ආදි භාෂාවේ එහි යාතියේ යි.

## භාෂාව පිළිබඳ නිර්වචන හා එහි ලක්ෂණ

භාෂාව මිනිසාගේ ප්‍රබලතම සන්නිවේදන මාධ්‍යය සි. එහි සුවිශේෂී ලක්ෂණ සලකා වාග්වද්‍යාඥයන් විවිධාකාර වූ නිර්ච්චන ඉදිරිපත් කොට තිබේ.

“භාෂාව යනු ස්වේච්ඡාවෙන් නිපදවනු ලැබූ සංකේත මගින් අදහස්, හැඟීම හා අභිලාෂයන් සන්නිවේදනය කරන්නා වූ නිස්සංජාගයික (Noninstinctive) සන්නිවේදන ක්‍රමයකි.” - එකිවේ සැපියේර්.

“භාෂාව යනු එකිනෙකට සුවිශේෂ වූ මූලිකාංගයන්ගෙන් යුත් එහෙත් අසිමිත ව නිෂ්පාදනය කළ හැකි වාක්‍ය සම්භයකි” - තෝරුම් කොමිස්කි.

“භාෂාව යනු මිනිසුන් සමාජීය සම්භයක සාමාජිකයන් ද සංස්කෘතියක කොටස්කරුවන් ද වශයෙන් අනෙකානා ත්‍රියාකාරීනා හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා සම්මුතික සංකේත පද්ධතියකි” - බ්‍රිත්නිකා විශ්වකොෂ්ඨය

“භාෂාවක් නම් වාක්‍ය සම්දායයකි. අපේ අදහස් පැවසේන්නේ වාක්‍යවලිනි, එක් සම්පූර්ණ අදහසක් දක්වන්නේ වාක්‍යයෙනි.” - කුමාරතුංග මුතිදාස

“සිය සිත්හි පහළ වන අදහස් පළ කරනු පිණිස මිනිසා භාෂාව හාවිත කරයි.” - මේ. ඩීසානායක

“හාජාව සමාජයක වසන ජනයා උතුන් හා සබඳකම් පැවැත්වීම පිණීස යොදා ගනු ලබන වාගාලාප සමූහයකින් සැදුණෙකි.” - සුගතපාල ද කිල්චා

“හාජාව යනු හාඡක සමාජයක සමාජිකයන් විසින් ඔවුනාවුන් අතරේ අදහස් තුවමාරු කර ගැනීම සඳහා යොදා ගනු ලබන රැසීකාත වාග් සංකේත පද්ධතියකි.” - ඩ්බ්. එස්. කරුණාතිලක

**“A system of communication by sound, through the organs of speech and hearing among human beings of a certain group or community, using vocal symbols possessing arbitrary conventional meanings.” - A Dictionary of linguistics**

**“A lanuage is a system of arbitrary vocal symbols by means of which a social group cooperates.” - Outline of Linguistic Analysis**

මිට අමතර ව ‘ඉන්දිය සමූහයක් කුමානුකුල ව වලනය කිරීමෙන් ඇති වන ගබඳ සමූහයක්’, ‘මිනිසා අතර පවත්නා සමාජ බැමීම’, ‘අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබලතම මාධ්‍යය’, ‘සිතුවිල උස්සලන්නා හෙවත් ප්‍රවාහනය කරන්නා’, ‘හාඡක සමාජයක සමාජිකයන් සන්නිවේදනය සඳහා යොදා ගනු ලබන වාක් සංකේත පද්ධතියක්’ ආදි වගයෙන් වාග් විද්‍යාඥයන් තවත් නිර්වචන රාඛියක් ඉදිරිපත් කොට තිබේ.

හාජාව නිස්සහජායයික වූවක් සේ සලකනු ලබන්නේ එය සහජයෙන් ලැබෙන්නක් නො වී හාඡක සමාජය විසින් එහි සාමාජිකයන්ට තුරු කරවනු ලබන්නක් වන නිසා ය. එහෙත් එයිනික්විති ව

මිනිසාගේ වින්තනය පහල වන්නේ ද හාජාව මුල් කොට ගතිමිනි. සංස්කෘතික අනත්තාවන් ඉදිරියට ගෙන යාමෙහි ලා මහෝපකාරී වන්නේ ද හාජාව යි. තොරතුරු සම්පාදනය, උපදේශනය, පෙළඹවීම, විනෝදාස්වාදය, රසාස්වාදය, ප්‍රායෝගික කාර්යයන් ඉටු කර ගැනීම, ගුමය හසුරුවා ගැනීම, අනෙකාට තම අරමුණ දැනුවීම, දැනුවත් වීම, හොඳ හිත රකීම ආදිය හාජා සන්නිවේදනයේ සුවිශේෂ අරමුණු අතර වෙයි.

එක ම හාජාවක ද ප්‍රධාන හාජාවෙන් අනු වූ ව්‍යවහාර රසක් පැවතීම ස්වභාවය යි. සමාජික හා ප්‍රාදේශීය උපහාජාවන් ද පරිමිත හාජා, ප්‍රාස්තවික ව්‍යවහාර ආදිය ද ඒ අතර වෙයි. සමාජික උපහාජා නම් පංක්ති, ආගම්, කුල, රාක්ෂාණීය, ස්ථී-පුරුෂ හාවය, වැඩිහිටි-මහලු බව වැනි හේතු සෙයින් හාජා ව්‍යවහාරය විවිධ වීම යි. තුළුගේදීය දුරස්ත හාවය සෙයින් සිදු වන හාජා විවිධත්වය ප්‍රාදේශීය ව්‍යවහාර නම්. අදාළත සිංහල ව්‍යවහාරයේ මේ කි ලක්ෂණද්වය ම දැක ගත හැකි ය. පරිමිත හාජා නම් කමත් බස, දිවර බස ආද කිසි යම් පරිමිතියකට සීමා වූ හාජා යි. සුවිශේෂ සමාජික අවස්ථාවන්හි දී හාවිත වන්නා වූ හාජා ව්‍යවහාරය ප්‍රාස්තවික වහර යි. සිරිපා කරුණා කිරීම වැනි ආගමික විශ්වාස ඇ පෙරවු කොට ගත් අවස්ථාවන්හි හාවිත කරන්නා වූ හාජා ව්‍යවහාර ඒ සඳහා නිදර්ශන යි. මේ හැරුණු කළ නොසරුප් වහර, අවයත් වහර ආදිය ද හාජාවේ පැවතිය හැකි ය.

මේ ලෙස විවිධාකාර වූ උපව්‍යවහාර පැවතිය ද හාඡක සමාජයේ සියලු සාමාජිකයන්ට පොදුවේ අවබෝධ කොට ගත හැකි වන්නා වූ හාජා ව්‍යවහාරය සම්මත හාජා(Standed lanuage) නමින් හැදින් වේ. අගනුවර කේන්දු කොට ගත් හාජා ව්‍යවහාරය වන්නේ ද, ජනමාධ්‍ය ආදියෙහිත් පරිපාලන කටයුතුවලදීත්

අධ්‍යායන කාර්යයන්හි දිත් හාටිත වන්නේ ද සම්මත හාජාව යි. අප ව්‍යාකරණය අධ්‍යායනය කරනුයේ ද සම්මත හාජාවේ ලේඛනය ආගුශයනි.

සිංහලය වැනි ඇතැම් හාජාවල ද්වීරුපතාවක් ද පවතී. හාජා ද්වීරුපතාව තම් කථනයේ හා ලේඛනයේ හාටිත වන ගබඳ හා වචන පද්ධතිය, ව්‍යාකරණ රිති, වාක්‍ය රටා, වචන මාලාව ආදිය අනෙක්නාය වශයෙන් විවිධ වීම යි. එහෙත් එ වැනි හාජාවල කථනයෙහි පට්‍ර කිසි යම් සම්මත ව්‍යාකරණ රිතියක් පවත්නා බව පෙනේ. ප්‍රාණවාලී-අප්‍රාණවාලී හේදය එක් නිදර්ශනයෙකි. “මිනිහෙක් ඉන්නවා” යනුවෙන් පවසන නමුදු “පොතක් තියෙනවා” යනුවෙන් පවසනුයේ ඒ අනුව යි. විහක්ති අනුව වරනැගීම තවත් ලක්ෂණයෙකි. “මම සිංහල දන්නවා” ලෙස පැවසිය හැකි වූව ද වාක්‍ය රටාව අනුව “මට සිංහල තේරෙනවා” ලෙස විහක්තිය වෙනස් කළ යුතු වේ. ක්‍රියාවේ කාල හේදය ද කථාව්‍යවහාරයේ දී සැලකිල්ලට ගත යුතු රිතියෙකි. මහප්‍රාණ අක්ෂර අල්පප්‍රාණ වශයෙන් උච්චිවාරණය වීම ද කථා ව්‍යවහාරයේ පවත්නා සුවිශේෂ ලක්ෂණයෙකි.

සිංහලයේ හාජා ද්වීරුපතාවක් පැවතී බවට පළමු කොට ම ඉගියක් ලැබෙනුයේ දිඩිදේණී යුගයේ ලියැවි සද්ධර්ම රත්නාවලිය වන් ගුන්පයන්ගෙනි. එයිනික්වීති ව මහනුවර යුගයේ ලියැවි රාජාවලිය, අලක්ෂ්වර යුද්ධය ආදියන් මෙ කි වෙනස වඩාලාත් පැහැදිලි වෙයි. සිංහල හාජාවේ මුල් යුගයෙහි මෙ බදු වෙනසක් තො තිබෙන්නට ඇත. ශිලා ලේඛනවල එන හාජා ප්‍රයෝග හා ඔම්පිය අටුවා ගටපදය වන් මුල් ම යුගයට අයන් සිංහල ගුන්පයක් අධ්‍යායනයෙන් හැරි යන්නේ එ කළ හාජානය හා ලේඛනය අනෙකානා වශයෙන් සමාන වන්නට ඇති බව යි. එහෙත් කථා

ව්‍යවහාරය ලේඛනයට වඩා ඉක්මනීන් පරිණාමය වන සෙයින් එම වෙනස්කම් ලිඛිත හාඡාවට ප්‍රවිෂ්ට වීමට කාලයක් ගත වන්නට ඇත. එසේ ම කොට්ඨාසී යුගයෙන් පසු ව බටහිර ආකුමණ සෙයින් නතර ව කුබූණු සාහිත්‍ය ව්‍යාපාරය මහනුවර යුගයේ සරණාකර හිමි ද්‍රව්‍ය, එ නම් වසර දේ සියකට පමණ පසු යළින් නතර ව කුබූණු තැනින් ආරම්භ කරන විට කජාව්‍යවහාරය බොහෝ දුරට පරිණාමයට පත් ව තිබෙන්නට ඇත. මේ හේතු සෙයිනි, සිංහලයේ ප්‍රබල හාඡා ද්විරුපතාවක් පවතිනුයේ.

## ව්‍යාකරණය

හාඡාව හොඳවන්නා තු ධර්මතාවේ ව්‍යාකරණ නම් ලෙසි. එකා යන බාතුවට වි' හා ආ' යන උපසර්ග පුරුව වීමෙන් "ව්‍යාකරණ" යන වචනය සැකසී තිබේ. යම් හාඡාවක් තිබැරදී ව හැසිරවීමට උගන්වනුයේ ව්‍යාකරණ ගාස්තුයෙනි. ලේඛනයේ මෙන් ම හාෂණයේ ද ව්‍යාකරණයක් පවතින නමුදු හාෂණ ව්‍යාකරණය එම හාඡාව ව්‍යවහාර කරන සාමාජිකයන්ට සහජයෙන් ම පුරු වන්නයි. එ හෙයින් ව්‍යාකරණය ලෙස සෙයද්ධාන්තික ව අධ්‍යායනය කරනුයේ ලේඛන ව්‍යාකරණය යි. හාඡාව විධිමත් ව හාවිත කිරීම සඳහා ඉවහල් වන්නා තු රිති පද්ධතියක් වශයෙන් ද "ව්‍යාකරණ" යන්න තවත් ලෙසකට අර්ථ දැක්වීය හැකි ය. පාලි, සංස්කෘත යන මාතා හාඡාවන්හි ව්‍යාකරණ ගාස්තුය සඳහා ඉතා වැදගත් ස්ථානයක් ලබා දී තිබෙනු පෙනෙන්. පාණීනි ව්‍යාකරණය, සාරස්වත ව්‍යාකරණය, කවිචායන ව්‍යාකරණය, වාන්ද ව්‍යාකරණය, මහාඡාප්‍ර ව්‍යාකරණය, වේයාකරණ සර්වස්ව, රුපසිද්ධි, බාලාවතාර ආදිය නිදර්ශන යි.

සිංහල ව්‍යාකරණය මුල් ම යුගයේ සැකසුණේ පාලි හාජාව ආගුයෙනි. එයිනික්වීනි ව සංස්කෘත හාජාව ඇසුරිනුත් අනතුරු ව දෙමළ හාජාව ඇසුරිනුත් එය හැඩි ගැසී තිබේ. ‘වල්’ යන අප්‍රාණවාවේ බහු වචන ප්‍රත්‍යය (ගෙවල්, දොරවල්) සිංහලයට පිවිසියේ ද වක් කරනවා (<වාර්ක් කිරේන්), කුලජ්පු කරනවා (<කුලජ්පු කිරේන්) සෙරප්පු දමනවා (<සෙරප්පේපේප් පෝට්ටාන්) වැනි තියා රැඡ හා වාක්‍ය රටා පිවිසියේ ද දෙමළයෙනි. යටත් විෂ්තවාදී පාලන සමයේ දී බටහිර හාජාවල බලපැමි සෙයින් පිවිසියා වූ ව්‍යාකරණ රිති ද රසක් ද වන බැවි දැක ගත හැකි ය. ‘ආහාර ගන්නවා’, ‘බස් එක අල්ල ගන්නවා’, ‘තා ගන්නවා’, වැනි වාක්‍ය රටා ඉංග්‍රීසියෙන් සිංහලයට පිවිසි එවා ය. මේ ලෙස එක් හාජාවක් තවත් හාජාවක් හා සංයෝග වෙමින් සිදු කරන්නා වූ වෙනස හාජා සංස්පර්ණය නමින් හැදින් වේ.

මේ ක් ලක්ෂණ අනුව ජීව හාජාවක ව්‍යාකරණය කාලයෙන් කාලයට වෙනස් වන බැවි පෙනේ. සිගිරි ගී, කාව්‍ය ගේබරය, රාජාවලිය වන් කාතීන්හි විද්‍යමාන වන, ස්ත්‍රී ලිංග අනුක්ත විහක්ති බහු වචනයේ ආඛානය ප්‍රථම පුරුෂ බහු වචනයෙන් තැබීමේ රිතිය අදාළතනයේ හාවිත නො වන්නකි. ස්ත්‍රී ලිංග එක වචන උක්තය සඳහා අතිත කාලයේ දී ආඛානය බහු වචනයෙන් තැබීමේ රිතිය ද අද හාවිතයෙන් ඉවත් වෙමින් පවතින්නකි.

මහු, අය යන සර්ව නාම අතිතයේ අනුක්ත රැඡයේ යෙදුණු නමුදු වර්තමානයේ උක්ත ලෙසින් ද ව්‍යවහාර වේ. අතිත සිංහලයේ පැවති නාම වරනැගිමේ කුමය සංස්කෘතයේ වැනි ව්‍යාකරණ ලිංගය පදනම් වූ නාම වරනැගිමක් වුව ද වර්තමානයේ

පවතිනුයේ එයින් වෙනස් වූ කුමවේදයෙකි. මේ අනුව ව්‍යාකරණය කාලයාගේ ඇටුමෙන් විවිධ විපර්යාසයනට බඳුන් වන බව පෙනෙන්. “වියරණය බාහු කරවුවක් නො ව අප එකිනෙකාගේ වුවමනාවක් අනු ව නැමිය යුතු, තැලිය යුතු, බේදිය යුතු උපකරණයෙකු”යි මාර්ටින් විකුමසිංහ (සාහිත්‍ය කළාව, 1950, පි.36) දක්වන්නා වූ අදහස මෙහි දී සිහිපත් කරනු වටී. එහෙත් සමස්තයක් ව ගත් කළ සමකාලීන ව්‍යවහාරය සම්බන්ධ ව විද්‍යාතුන් අතර පොදු එකගතා පවත්නා බැවි පැහැදිලි ය.

භාෂාවේදීන් සම්භාව්‍ය රීතිය, සමකාලීන රීතිය, සමතිතුමණ රීතිය යනුවෙන් භාෂාරීති තුනක් හඳුන්වා දී තිබේ. මේවායේ අක්ෂර වින්‍යාසය, පද බෙදීම, විරාම ලක්ෂණ, වචන කෝෂය, අක්ෂර රුප ආදියේ අනෙක්නා වෙනස්කම් රෙසකි. සම්භාව්‍ය රීතිය යනු විරන්තන සාහිත්‍යයේ යෙදී, අදාළතනයෙහි ද ගාස්ත්‍රීය ලේඛනයෙහි ලා ඇතැමි විට භාවිත වන්නා වූ රීතිය ය. තුනන ප්‍රබන්ධකථා ආදියේ ද, පුවත්පත් ලේඛනයේ ද බොහෝ විට භාවිත වන්නා වූ අදාළතනයේ සුලබ වශයෙන් ව්‍යවහාර වන භාෂා රීතිය සමකාලීන භාෂා රීතිය ය.

භාෂාව තුමානුකුල ව පරිණාමයට පත් වන්නකි. එහෙත් සමතිතුමණ රීතියේ ලක්ෂණය භාෂාව පරිණාමය වීමට පෙරාතු ව සමකාලීන රීතිය ඉක්මවා යාම ය. සිරිගුනසිංහ වැනි විද්‍යාතුන් ණ, න, ල, ල වැනි හේද නො තැකීමත් අර්ථත් තිලකසේන වැනි ලේඛකයන් සිංහලයේ ඉස්පිලි භා පාපිලි “ගුරුතුමා”, “නුතුරුවන්”, “කව්‍යව්‍ය” යනාදී වශයෙන් එක් ලෙසකින් භාවිත කිරීමත් ඒ සඳහා නිදර්ශන වශයෙන් දැක්වීමට පිළිවන.

මෙහි ලා ව්‍යාකරණය වශයෙන් අප අධ්‍යායනය කරණයේ සමකාලීන ලේඛන ව්‍යාකරණයේ එන සම්මුතික පිති මාලාව යි.

## සිංහල හාජාව

සිංහල ජාතියේ හා හාජාවේ ඉතිහාසය පිළිබඳවත් 'සිංහල' යන නාමයේ නිරැක්තිය පිළිබඳවත් විද්‍යාත්‍යන් අතර එකිනොකට පරස්පර වූ මතවාද කිහිපයක් ම පවතී. ක්‍රිස්තු පුරුව දහස් ගණනක පටන් ලංකා භූමියේ ආදි වාසීන් තෙවත් වූ බවට සාධක ඇත්තේ ඔවුන්ගේ හාජාව පිළිබඳ තියෙන්ත අදහසක් පළ කිරීමට තරම් සාධක නොමැත. මහාවංශය, දිපවං්‍යය වැනි වංශකථාවලත් ධම්පිය අවුවා ගැටපදය, ධර්ම පුද්ධිකාව වැනි සාහිත්‍ය කාතිවලත් සඳහන් වන ලෙසින් සිංහලයට ඒ නම වැටුණේ ආදි පුරුෂයා සිංහයකු වීම ජේත්තුවෙනි. සුජ්පා දේවිය සිංහයකු හා විවාහ වීමෙන් සිංහබාහු - සිංහසීවලි දරු දේ දෙන ලැබුවා ය. පසු ව සිංහබාහු, පියා මරා සොයුරිය විවාහ කර ගත්තේ ය. ඔවුන්ගේ ප්‍රතකු වූ විෂයගේ ප්‍රචණ්ඩ හැසිරීම සෙයින් හාරතයෙන් පිටුවහල් කරන ලදු ව ලක්දිවට ගොඩ බැසු ජනාවාස පිහිටුවා ගත්තේ ය.

".....හෙළ බසින් යනු කිදොට ලැබෙයි යත්, දිප වාසීන් හෙළ බැවින් ලැබේ. 'හෙළන' යනු කිසෙනි යත්, සිහබාහු රජ සිහකු මරා "සිංහල" නම් වී, සිහං ලුනවා ඉති සිහලෝ. විදැ කුමර ඒ ඔහු දරු බැවින් "සිංහල" නම් වී. සෙසුවො එවිහු පිරිවර බැවින් 'සිංහල' නම් වූහු....." (ධම්පිය අවුවා ගැටපදය)

ක්‍රිස්තු පුරුව ස වන සියවසේ සිදු වූ බැවි කියුවෙන මෙම එතිහාසික ප්‍රඛන්දයේ කිසි යම් සත්තාවක් ගැබී වී පැවැතිය යුතු ය. විෂය ඇතුළු පිරිස

පුන් ලාට දේශය උත්තර භාරතයේ කුමන ස්ථානයක වී ද, ඔවුන් ගොඩ බට තම්බපණ්ණිය ලක්දාව කුමන තැනෙනක වී ද යනු මතහේදාත්මක වුව ද සිංහල භාෂාව විජය ඇතුළු පිරිස විසින් ව්‍යවහාර කරන ලද භාෂාවෙහි පරිණාමයක් වන්නේ නම් ඔවුන්ගේ භාෂාව වයඹ/බටහිර ඉන්දු ආර්ය ප්‍රාකාන්තයක් හෝ නැගෙනහිර ඉන්දු ආර්ය ප්‍රාකාන්තයක් වන්නට ඇතැයි භාෂා සමානත්ව අධ්‍යාපනයෙන් තිගමනය කරනු ලැබේ වෙයි.

විජය ඇතුළු පිරිස ව්‍යවහාර කළ භාෂාව මේ රට පුන් යක්ෂ, නාග ඇ ගේඛිකයන්ගේ භාෂා භා සංයෝග වීමෙන් සිංහලය වෙනම ම භාෂාවක් වශයෙන් වැඩි එන්නට ඇත. දැනට හමු වන පැරණිතම ගිලා ලේඛන ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසට, එ නම් මහින්දාගමනය සිදු වූ කාල වකවානුවට අයත් වන සෙයින් මහින්දාගමනයත් සමග අයෙක් ප්‍රාකාන්තය ඇසුරු ව සිංහලයේ ලේඛනය ආරම්භ වන්නට ඇති බැවි ඇතැමකුගේ මතිකාන්ත්වය යි. එසේ ද වුවත් ක්‍රිස්තු පූර්ව ස වන සියවසට පමණ අයත් අක්ෂර කොටස් සහිත වලං කැබලි ආදිය හමු ව තිබේ, විජය රජ සමයේ පටන් මේ රට රජ ප්‍රවාල් අතර ලිපි පුවමාරු වීම සිදු වූ බැවි සඳහන් වීම (ක්‍රි.පූ. ස වන සියවසේ, විජය රජ භාරතයේ මධ්‍යරුපුර පැවු රජටත්, සිංහ පුරයේ පුන් තම සෞයුරු සුමිත්තටත් යැවූ ලිපි, ක්‍රි.පූ. පජ වන සියවසේ, පණ්ඩිකාභය කුමරුගේ මව පණ්ඩිල බමුණාට යැවූ ලිපිය, අහය රජ පණ්ඩිකාභය කුමරුට එවූ ලිපිය ආදිය පිළිබඳ මහා වංශයේ සඳහන් තොරතුරු, රජ පවුලේ කුමාරවරුන්ට බමුණාන් ලවා අධ්‍යාපනය ලබා දුන් බැවි සඳහන් වීම වන් කරුණු සෙයින් සිංහල ලේඛනයේ ආරම්භය එයින් ඇත යුගයකට දිව යන බැවි පෙනෙන්.

ප්‍රාකාත යුගයේ සිංහලාක්ෂර අගෝකාක්ෂර සමග සැසදීමේ දී අක්ෂර රුප අතර විවිධත්වයක් විදාමාන වන බැවි ද මෙහි දී අවධානයට ගැනීම වැදගත් ය. ඒ අනුව සිංහල ලේඛනය මහින්දාගමනයට පූර්වයේ පටන් මේ රට පැවැති බැවිත්, මහින්දාගමනය සෙයින් ගාසනික අවශ්‍යතා උදෙසා ඒ බහුල වශයෙන් භාවිත වන්නට වූ බැවිත් නිගමනය කරනු හැකි වෙයි. එයිනික්විත් ව පල්ලව ග්‍රන්ථාක්ෂර ආදියේ බලපැමි සෙයිනුත් ලේඛන ද්‍රව්‍යයන්ගේ වෙනස්වේමි ආදිය සෙයිනුත් අක්ෂර රුප දිස්ට්‍රියෙන් වෙනස් ව ඇති බැවි පෙනේ. + | < ආදි වශයෙන් සෙල්ලිපිවල ලියැවී අක්ෂර තමිපත්, ප්‍රස්ථාකාල ආදියේ ලිවීමේ දී කාරු අදි වශයෙන් වාත්තාකාර ස්වරුපයකට පත් වීමෙන් වත්මන් අක්ෂර ඩිහි ව තිබේ. පූර්ව බාහුම් අක්ෂර සිහිගන්වන්නා වූ පරිණාමයක් කළාපයේ අනා භාජාවන්හි ද දැක ගත හැකි වේ.

සිංහල	-	ක	ර	ත	අ
දෙමළල	-	k	r	w	a
සංස්කෘත	-	k	r	t	A

### සිංහල භාෂාවේ පරිණාමය

සිංහල භාෂාවේ හා අක්ෂර රුපයන්ගේ පරිණාමය සලකා ගයිගර යුග පහක් හඳුන්වා දී තිබේ.

1. සිංහල ප්‍රාකාත යුගය  
(ත්‍රි.පූ. 3 සියවස - ත්‍රි.ව. 4 සියවස)
2. පුරාතන/ප්‍රාක් සිංහල යුගය  
(ත්‍රි.ව. 4 සියවස - ත්‍රි.ව. 8 සියවස)
3. මධ්‍යතන/මධ්‍ය සිංහල යුගය

(ක්‍රි.ව. 8 සියවස - ක්‍රි.ව. 13 සියවස)

4. සම්භාවන සිංහල යුගය

(ක්‍රි.ව. 13 සියවස - ක්‍රි.ව. 17 සියවස)

5. තුතන සිංහල යුගය (ක්‍රි.ව. 17 සියවස - අද වනතුරු)

ප්‍රාකෘත හා පුරාතන යුගවලට අයත් අක්ෂර රුප එම යුගවල ලියැවී ගිලා ලේඛන ආදිය අධ්‍යයනයෙන් හඳුනා ගත හැකි ය. මෙම යුගයේ සිංහල හාජාවට එළඹී බලපැමක් සිදු ව පවත්නේ පාලි හාජාවේත්. මහප්‍රාණාක්ෂර, සංස්ක්‍රිතාක්ෂර, දීර්ශසස්වර, බැඳී අකුරු ආදිය මෙ කළ හාවිත නො වන තරම් ය. මෙම යුගයේ හාවිත වූ අක්ෂර ගණන 26කට පමණ සීමා වෙයි.

අ,	ඉ,	උ,	එ,	ඖ
ක,	ග,	ච,	ජ/ඇ	ස්වර - 5
ඒ,	ඇ,	ඌ,	ඕ,	න
ජ,	ර,	ල,	ඝ/ස,	හ
ව්‍යුත්පන -				21 26

ක්‍රි.ව. 8-13 සියවසේහි එ නම මධ්‍ය සිංහල යුගයේ, ලේඛන ද්‍රව්‍යයන්ගේ වෙනස්වීම හා ඉන්දිය හාජාවන්ගේ විවිධ බලපැමි සෙයින් සිංහල හාජාව හා අක්ෂර රුප දැඩි වෙනසකට බඳුන් වේ. මේ යුගයේ හාවිත අක්ෂර සැලකීමෙන් අක්ෂර මාලාවේ ස්වරප දෙකක් හඳුනා ගත හැකි ය,

1. පද්‍ය සිංහල වර්ණමාලාව
2. ගද්‍ය සිංහල වර්ණ මාලාව

## වියරණ විවරණ

---

සිගිරි ගී, මුවදෙව් දා වත, සහ දා වත, කවි සිංහල්, සියල්ලකර, එම් සඳස් ලකුණ, සිද්ධ් සගරාව ආදි පදා ගුන්පවලින් හෙළි වන පදා සිංහල වර්ණ මාලාවේ අක්ෂර 37කි,

අ	ආ	ඇ	ඇ	ඉ	ඊ
උ	උ	ඌ	ඌ	ඉ	ඉ

ස්වර - 12

ක	ග	ග	ජ	ජ
ච	චි	ණ	චි	
ත	ද	න	දැ	
ඡ	බ	ම	ඡි	
ර	ර	ල	ව	
ස	හ	ඩ	(අ)。	

ව්‍යුත්තන - 25  
\_\_\_\_\_  
37

මෙම යුගයේ ලියැවි ධම්පිය අටුවා ගැටපදය, ජාතක අටුවා ගැටපදය, වෙසකුරු දා සන්නය, අමාවතුරු, ධර්ම ප්‍රදීපිකාව, බූත්සරණ ආදි ගද්‍ය ගුන්පවල විදාහමාන වනුයේ පාලි, සංස්කෘත මිනැ ම ව්‍යුත්තනයක් ලිවිය හැකි අක්ෂර 59කින් යුත් සංවර්ධන අක්ෂර මාලාවකි.

අ	ආ	ඇ	ඇ	ඉ	ඊ
උ	උ	ස්ස	ස්සං	ජ්	ස්සං
එ	ඒ	එශ්	එශ්ං	ඉ	එශ්ං

ස්වර - 18

ක	බ	ග	ස	ඩි	ග
---	---	---	---	----	---

ව	ඡ	ජ	කු	කු	ඡ
ඩ	ඝ	ඩ	ඡ	ඣ	ඝ
ත්	ථ	ද්	ධ	න්	ද්
ප	ඒ	බ	හ	ම	ඖ
ර	ර	ල	ව		
ශ	ෂ	ස	හ	ප (අ)○ (අ)○	
				ව්‍යක්ෂන - 41	
					59

ශ්‍රීස්‍රාත වර්ෂ දහතුන් වන සියවසෙහි සිදත් සගරාව රවනා වීම කවි ලැකියේ (පද්‍ය හාජාවේ) ව්‍යාකරණ, ජන්දස්, අලංකාරාදී ලක්ෂණ හාවිතය පිළිබඳ උදෙශාගයක් ඇති කරවීමට හේතු විය. දැනට විද්‍යාමාන වන පරිදි සිංහල වර්ණ මාලාව පිළිබඳ පැරණිතම සෙස්දාන්තික විග්‍රහය වනුයේ ද සිදත් සගරාවෙහි ය. සිදත් සගරාවේ පටන් සිංහල අක්ෂර මාලාවේ විකාශනය පිළිබඳ ඉදිරි උල්ලාසයේ ද විමසා බැලෙනු ඇත.

## 2. අක්ෂර මාලාව

කථනයේ දී ගබඳය යොදා ගන්නා සේ ලේඛනයේ දී දායා ගෝවර වූ ලිඛිත සංකේත යොදා ගැනේ. එම සංකේත අකුරු නම්. න + කුරු > අකුරු යනුවෙන් 'කුරු' යන්නට න' අව්‍යා පුර්ව වීමෙන් අකුරු යන වදන සැකසී තිබේ. ඒ අනුව කුරු නො වනුයේ හෙවත් ක්ෂය නො වනුයේ අකුරු නම්. හාජාව කෙ තරම් හාවිත කළ ද එහි අකුරුවල ක්ෂය වී යාමක් සිදු නො වනුයේ ය. සීමිත අක්ෂර කිහිපයක් ඇසුරින් අසීමිත ව අදහස් පළ කළ හැකි වනුයේ ය.

අකුරු එකතු වී ඇක්ෂර මාලාව සැකසේ. අක්ෂර මාලාව, අකුරු වැළ, වර්ණ මාලාව, හෝඩිය ඇත්තාමයන්ගෙන් හැඳින් වේ. ‘සෝඩි’ නාමය පළමු කොට ම විද්‍යමාන වනුයේ කොට්ටෙ යුගයේ ලියැවි කාචු ගේබරයේ ය. සිංහලයේ සෙස්ධාන්තික වශයෙන් විග්‍රහ කොට ඇති, දැනට විද්‍යමාන පැරණිතම හෝඩිය ක්‍රිස්තු වර්ෂ දහතුන් වන සියවසෙහි (දිඟිජින් යුගයේ) විසු පතිරාජ පිරුවෙන්පති වේදේහා අනවමදරයි හීමියන් විසින් ලියන ලද සිද්ධාන්ත සගරාවහි එන ඇක්ෂර මාලාව සි. රට පෙරාතු ව රවිත “සිංහල සද්ධ ලක්ඛණ” වැනි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථ පිළිබඳ නාම මාත්‍රික ව සඳහන් වෙතත් දැනට ඒවා අභාවප්‍රාප්ත ව ඇත.

‘සිද්ධාන්ත සගරාව’ යන්නෙහි නාමාර්ථය “සිද්ධාන්ත සංග්‍රහ කොට ඇති ග්‍රන්ථය” යනු සි.

“මහද ගදකිලි කැර  
සවුනේ ගෙවා දත්තට  
දුහුන් දැනුම් සඳහා  
කරනේම් සිද්ධාන්ත සගරා”

යන අංග සූත්‍රයෙන් කතුවරයා තම ඉෂ්ට දේවතා නමස්කාරයත්, දුහුන් දැනුම් සඳහා (ආදුතිකයන්ගේ අවබෝධය) යන පරමාර්ථයත්, ග්‍රන්ථ නාමයත් දක්වා සිටි. ව්‍යාකරණ, ජන්දස්, අලංකාර වැනි සිද්ධාන්ත තම ග්‍රන්ථයෙහි සඳහන් කරන සිද්ධාන්ත කතුවරයා තමා එම ලක්ෂණ දක්වනුයේ කවිලැකියේ (කාචුමය භාජාවේ) ප්‍රයෝගනය පඳහා බැවි කිහිප විටෙක දී ම පවසා සිටි. ඒ අනුව සිද්ධාන්ත ඉදිරිපත් කරන්නා වූ අක්ෂර මාලාව ද එම යුගයේ පොයුවේ භාවිත වූවක් නො ව පද්‍ය සඳහා සීමිත වන්නක් බැවි පැහැදිලි වෙයි.

## සිද්ධ්‍ය සගරා වර්ණ මාලාව

සිද්ධ්‍යා සගරාව අක්ෂර මාලාව හඳුන්වා දෙනුයේ,

"ପଣ୍ଡକୁର୍ମ ପାଶେକୁ ଥିଲା  
ଛ୍ରୀଗୁର୍ମ ବେଦିନ୍ଦା ଦିନ ଲେଖି  
ତତକୁର୍ମ ଥିଲା ଲିଙ୍ଗଶେକୁ  
ଲିଙ୍ଗରତ୍ନ ଧ୍ୟାନ କୈଯାବିଜ୍ଞାନ୍"

"ଆ ଆ ଓ ର ଲ ଲ୍ୟ ଅ ପେ ଡି ମେ ଦ୍ୟୁମି  
ପଣ୍ଡକୁର୍ତ୍ତ ନାହିଁ."

“க ட ப வ சி ண க ட ன  
ப ல ம ய ர ல வ ச ஹ ல (அ) மே விழ  
கத்திரி நம்.”

යනුවෙනි. මෙහි පළමු ව පණකුරු පසස්ක් බව පවත්සා අනතුරු ව එය දහයක් වන බැවි දැක්වීම ව්‍යාකුල වූ විග්‍රහයෙකි. සත්‍යය නම් පණකුරු දහයක් ඇති බව හා එය ලුහු-ගුරු පහ බැඳීන් වන බව යි. කෙසේ තමුදු මෙහි දී පණකුරුවල පවත්නා හේද්දවයක් හඳුන්වා දීමට කතුවරයා සමත් ව තිබේ. උච්චාවාරණ කාලය මාත්‍රා එකක් වනුයේ ලුහු අකුරු යි. ගුරු අකුරක මාත්‍රා දෙකක උච්චාවාරණ කාලයක් පවති. “මාත්‍රාව” නම් නිමෝපයක හෙවත් ඇසිපියෙක කාලය යි.

සිදත් සගරා තොට්චියෙහි දැක්වෙනුයේ මෙම අක්ෂර 30 ප්‍රමණක් ව්‍යවත් ජ' හැර අනෙකුත් සංස්කේශකාක්ෂර සතරත් (ග බ ද ඕ), ඇ, ඇ අක්ෂරද්වයත් සිදෙනෙහි යෝදී තිබෙනු පෙනෙන්. සිදුකාරු

අඇ, අඇ අක්ෂරද්වය අ, ආ යන අක්ෂරවල මාත්‍රා වංදේයියක් ලෙසින් අදහස් කළ බැවි පෙනේ.

## වදන් කවී පොතේ එන හෝඩිය

සිදන් සගරාවෙන් පසු ව හමු වන සිංහල හෝඩිය මහනුවර යුගයේ විසූ වැලිවිටියේ සරණාකර හිමියන්ගේ ගිශ්චයෙකු වූ අත්තරගම රාජගුරු බණ්ඩාර විසින් රවනා කරන ලද වදන් කවී පොතෙහි එන සිංහල හෝඩිය යි.

විසි වන සියවස වන තුරු ම බොඳේද අධ්‍යාපන ආයතනවල භාවිත වූයේ එය සි. එහි අකුරු ගණන 50කි.

අ	ආ	ඉ	ඊ	උ	ඌ
සා	සාං	ඡ	ඡා		
එ	එල	ං	ංග	(අ)ං	(අ)ං

ස්වර - 16

ක	බ	ග	සී	චි
ච	ඡ	ජ	කි	ක්දු
උ	ඛ	ඛ	ඒ	ං
ං	ං	ං	ං	ං
ය	ර	ල	ව	
ං	ං	ස	හ	ං

ව්‍යක්දීරන - 34

## පායිගාලයීය අක්ෂරමාලා

වදන්කවී හෝචියෙන් ඉක්තිති ව විද්‍යාමාන වනුයේ පායිගාලයීය ශිෂ්‍යයන් උදෙසා දහ නව වන සියවස ඇග භාගයේ භා විසි වන සියවස මූල් භාගයේ ලියැවි වේරගම ප්‍රංශී බණධාරගේ පද නීතිය(1888), සයිමොන් ද සිල්වාගේ ගබදානුගාසනාය(1929), තියබෝර් ජී පෙරේරාගේ සිංහල භාෂාව(1932) වැනි ග්‍රන්ථවල එන අක්ෂරමාලා ය. මේ කි ග්‍රන්ථවල අක්ෂරමාලා දෙක බැහින් දක්වා තිබේ.

- 1. ඉද්ධ සිංහල වර්ණමාලාව** - එ නම් සිද්ධ් සගරා වර්ණ මාලාවට ඇ, ඇ දෙක ද එක් කිරීමෙන් අක්ෂර 32ක් ලෙස දැක් වූ අක්ෂර මාලාව යි. මෙය නුමුසු හෙළ බස සඳහාත් බොහෝ විට පදන්කරණය සඳහාත් අනන්‍ය වූ අක්ෂර මාලාව වන සෙයින් වෙනම ම දක්වා තිබේ.
- 2. මිශ්‍ර සිංහල වර්ණ මාලාව** - මැතක් වන තුරු ම “සිංහල හෝචිය” වශයෙන් භාවිත වූයේ මෙම අක්ෂර මාලාව යි. මෙහි අකුරු ගණන 54කි.

## සාම්ප්‍රදායික මිශ්‍ර සිංහල වර්ණමාලාව

අ	ආ	ඇ	ඇ	ඉ	ඊ
උ	උ	ස	ස	ං	ං
ඌ	ඌ	ඇ	ඇ	ඕ	ඕ

ස්වර - 18

ක	ඛ	ග	ස	ච
ච	ඡ	ජ	කඩ	ඇං
උ	ඝ	ඩ	ඡ්	ඉ
ත	ථ	ද	ඩ	න
ප	ථ්	ඩ	හ	ම
ර	ර	ල	ව	
ඁ	ඡ	ස	හ	ල
(අ)▫	(අ)▫			

ව්‍යුත්පන - 36  
54

හෙළ හැඳුල ද අක්ෂර මාලාව වශයෙන් විග්‍රහ කොට තිබෙනුයේ මෙම හෝඩිය ම බව කුමාරතුංග මුනිදාසගේ ව්‍යාකරණ විවරණය(1937), අකුරු සැහැල්ල(1935) වැනි ග්‍රන්ථවලින් පෙනෙන්. එහෙත් ල, ල  
භා (අ)▫, (අ)▫ පිළිවෙළ වෙනස් කිරීම වැනි [ය, ර, අ,  
ල, ව, ග, ඡ, ස, හ, (අ)▫, (අ)▫] වන් මද වෙනස්කම් ද දැක ගත හැකි ය.

මෙ කී මිශ්‍ර සිංහල හොඳිය පාලි, සංස්කෘත සාහිත වදන් ද ලිවිය හැකි සේ සංවර්ධනය කරන ලද හෝඩියකි. මෙහි එන අකුරු අත්‍යරිත් සා, සාං, පා, ප්‍රා, එළ, ඔං, ග, ඡ, (අ)▫ යන අකුරු නවය පාලියේ නැති සංස්කෘත භාෂාවට පමණක් අයත් වූ අක්ෂර යි. ල' කාරය ආරම්භක යුගයේ දී ම සංස්කෘත භාෂාවෙන් ඉවත් ව නිය, එහෙත් පාලි භාෂාවේ පැවැති අක්ෂරයෙකි.

### පාලි හොඳිය

ස්වර	-	අ	ආ	ඉ	ඊ	උ
		උ	ජ	ඩ		

ව්‍යුත්පන -	ක	බ	ග	ස	ඩී
	ව	ඡ	ජ	කඩ	කේ
	ට	ච	චි	ච්	ණ
	ත	ල	දා	ධ	න
	ප	ඒ	ඛ	හ	ම
	ය	ර	ල	ව	
	ස	හ	ල	(අ)०	

### සංස්කෘත නොචිය

ස්වර	අ A	ආ Aa	ඉ #	ර \$	ල %	ලා ^	
	සෑ \	සෑං §	පෑ ප	පූරු †			
	එ @	එං @e		එ Aae	එංAaE		

ව්‍යුත්පන	ක k	බ o	ග g	ස "	ඩී '
	ව c	ඡ D	ජ j	කඩ H	කේ
	ට q	ච Q	චි f	ච් F	ණ [
	ත t	ථ w	ද d	ධ x	න n
	ප p	ඒ )	ඛ b	හ -	ම m
	ය y	ව v	ර r	ල l	
	ශ z	ඡ ;	ස s	හ h	
	(අ)० A<		(අ)१ A>		

මැත යුගයේ සිංහල ව්‍යාකරණයෙන් විසින් පුරුවෝක්ත සිංහල නොචිවලට අමතර ව කරීත සිංහල නොචිය, ජාත්‍යන්තර පරිගණක සිංහල නොචිය, සමකාලීන සිංහල නොචිය, සම්මත සිංහල නොචිය වගයෙන් තවත් සිංහල අක්ෂර මාලා කිහිපයක් ම හඳුන්වා තිබේ. නොචියේ ඇති සියලු ම අක්ෂර කථා ව්‍යවහාරයේ නො යෙදේ. කථා ව්‍යවහාරයේ ඇති ගබඳම පමණක් ඇතුළත් තොට සැකසු සිංහල නොචිය “කරීත” හෙවත් “නාමණ සිංහල නොචිය” යි. මෙම

හෝඩියේ මහප්‍රාණාක්ෂර කිසිවක් නැත. මූර්ධනා ල, ප අක්ෂර ද, සෑ, සෑං, ඩි, පියා, එල්, ඔග් ස්වර ද රීට අයත් නො ලබා. එහෙත් කාරු ව්‍යවහාරයේ යෙදෙන සංචාරත්ත අ කාරයේ ප්‍රහු-ගුරු අක්ෂරද්වයත් (අ, අෂ) Z, F යන ඉංග්‍රීසි ගබඳීමත් එයට ඇතුළත් විය යුතු ය. හෝඩියේ නිරුපණය නො වන මෙම අක්ෂර භාෂණයේ පවත්නා බැව්ති. Zoo එක, Fan එක යනාදිය නිදර්ශන යි. අ' කාරය ද භාෂණයේ දී සංචාරත්ත, විවෘතත් යන දෙයාකාරයෙන් ම උච්චාරණය කෙරෙන බව පෙනේ.

සංචාරත්ත - අත(↓), විවෘතත් - ත(↑)රුව

විවෘත අ'කාරයේ දීර්ශය ආ වන්නා සේ සංචාරත්ත අ' කාරයේ ද දීර්ශයක් පවතී. Girl (ගරල්), Curl (කරල්) ආදිය නිදුසුති. සංචාරත්ත අ' කාරයේ දීර්ශය අෂ සංකේතය මගින් දැක්වීමට පිළිවත්. (ගල්, කල්)

ජාත්‍යන්තර පරිගණක සිංහල හෝඩිය නම් පරිගණක යතුරු ප්‍රවිරුව වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයිය පරිගණක ආයතනය සකස් කොට ඇති හෝඩිය යි. එහි ඇ' කාරය ද ඇතුළත් ව තිබේ. එ'. බේ දිසානායක සමකාලීන සිංහල හෝඩිය ලෙස දක්වන්නේ ජ ඉවත් කොට ඇ' අන්තර්ගත කළා වූ අකුරු 60කින් යුත් හෝඩිය යි. සම්මත සිංහල වර්ණ මාලාව මතවට සාකච්ඡා කැරෙනු ඇති.

## සම්මත සිංහල වරණ මාලාව

සිංහල අක්ෂර මාලාව සම්බන්ධ ගැටුපු නිරාකරණය සඳහා මහරගම ජාතික අධ්‍යාපන ආයතනය විසින් විවිධ ගුරුකුලවල විද්‍යාත්මක සම්බන්ධ කොට ගන්නා ලදු ව ඒ සියලු දෙනාගේ පොදු සම්මුතියෙන් ඉදිරිපත් කරන ලද හෝචිය සම්මත සිංහල හෝචිය නම් වේ. අක්ෂර 60කින් යුත් එම හෝචිය 1989 දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් පළ කරන ලද 'සිංහල ලේඛන රිතිය' කාතියේ දැක්වේ.

1	2	3	4	5	6
අ	ආ	ඇ	ඈ	ඉ	ඊ
7	8	9	10	11	12
උ	ඌ	ඍ	ඎ	ඌ	ඍං
13	14	15	16	17	18
ඌ	ඌ	ඌළ	ඌ	ඌ	ඌං
19	20				
(අ)ං	(අ)ං				
21	22	23	24	25	26
ඕ	ඖ	඗	඘	඙	ක
27	28	29	30	31	32
ව	ශ	ෂ	කු	කුළු	ෂ
33	34	35	36	37	38
ථ	ථ	ථ	ඩ්	ඩ්	ඩ්
39	40	41	42	43	44
ත	ථ	ථ	ඩ්	ත්	ද්
45	46	47	48	49	50
ප	ඡ	ජ	ඣ	ඡ	ජ
51	52	53	54		
ය	ර	ල	ව		
55	56	57	58	59	60
ශ	ෂ	ස්	හ	ෂ	ං

## වියරණ විවරණ

- i). වදන් කවිපොත වැනි ගුන්ථයන්හි ද ඇතුළත් පි,  
ප්‍රා අක්ෂර තුතන හෝචියෙන් ඉවත් කළහොත් පසු  
කලෙක විද්‍යාපිටීන්ට එකී විරහ්තන කාති කියුවීමට  
තො හැකි වන බැවින් එම අක්ෂරද්වය හෝචියෙන්  
ඉවත් නො කිරීමට ද
- ii). (අ)०, (ආ)० යන අක්ෂර ස්වරවලට පහළින් හා  
ව්‍යුෂ්පන්වලට ඉහළින් (ස්වරත් ව්‍යුෂ්පනත් අතර)  
යේදීමට ද
- iii). සඳ්‍යාකාක්ෂර පහ ස්වාධීන අක්ෂර වශයෙන්  
සලකා තද්වර්ගාක්ෂරයන්හි කෙළවරට එක් කිරීමට ද
- iv). 1891 දී මැනැස් ගුණස්කර විසින් ලියන ලද A Comprehensive Grammar of Sinhalese Language කාතියේ හඳුන්වා දෙන ලද F > ග , Z > (ස්)० යන  
සංකේත අතුරින් මේ යුගය වන විට හාවිත වෙමින්  
පැවැති ග' සංකේතය (මොහි, හිල්ටර) හෝචියට වද්ද  
ගැනීමට ද

සම්මත වර්ණ මාලාව සම්බන්ධයෙන් පත් කළ  
කම්ටුවේ තිරදේශය ලැබිණ. Z(ස්), සංවත ප්‍රස්ව-දීර්ඝ  
අ' කාර(අ', අ') වැනි අක්ෂර දැනිදු හෝචියට වද්ද  
ගැනීමේ ප්‍රබල වුවමනාවක් නැති බවත් පසු ව  
පිහිටුවනු ලැබෙන කම්ටුවක දී හල් කිරීම, ඉස්පිලි,  
පාපිලි ආදියේ සමරුපතාව පිළිබඳ තීරණ ගත යුතු  
බවත් ඔවුන්ගේ අදහස විය.

## සිංහල අක්ෂර මාලාව පිළිබඳ විවිධ වර්ගීකරණ

### ස්වර - 18කි.

ප්‍රච්චත්ති ගක්ති හා ප්‍රච්චතක ගක්ති යන ලක්ෂණ පවත්නා වූ අක්ෂර ස්වර නම්. ප්‍රච්චත්ති ගක්ති නම් වෙනත් අක්ෂරයක ආධාරයෙන් තොර ව පැවැත්මේ (උව්චාරණය වීමේ) හැකියාව සි. ප්‍රච්චතක ගක්ති යනු එම හැකියාව නැති අක්ෂරයකට ඒ ලබා දීමේ හැකියාව සි. ස්වරවල පවත්නා මෙම ගක්තාව ව්‍යුද්ධත්වල නො පවතින්නකි. තවත් විද්‍යාත්‍යකුගේ විග්‍රහයට අනුව පෙණහැල්ලේ සිට එන ව්‍යුද්ධාරාවට පාර්ශ්වීකරණයක් වැනි බාධාවක් සිදු නො කොට උව්චාරණය කැරෙන සෙයින් මෙම අකුරු ස්වර නමින් හැඳින් වේ.

අ	ආ	ඇ	ඇ	ඉ	ඊ
උ	උශ	සා	ස්ස	ශෑ	ශ්සා
එ	ඒ	එශ්	එශ්ස	ශි	ශ්සි

හුස්ව - දීර්ඝ යනුවෙන් ස්වර දේ කොටසකට බෙදේ.

### හුස්ව(හුස්/ ලස්/ කේරී) ස්වර - 8කි.

උව්චාරණ කාලය මාත්‍රා එකක් වනුයේ හුස්ව නම්. "නිමෙස් කල් මත්" යනුවෙන් නිමෙෂයක කාලය මාත්‍රාවක් වන්නේ යැයි සිද්ධ් සගරාව පවස සි. නිමෙෂය යනු අසුරක් ගැසීමට හෝ ඇසිලියක් සැලීමට හෝ ගත වන්නා වූ කාලය සි.

අ	ඇ	ඉ	උ
ස්‍ය	ප්‍ර	ඒ	ඕ

### දිර්ස ස්වර(ගුරු) - 8කි.

ල්විචාරණ කාලය මාත්‍රා දෙකක් වූ ස්වර දිර්ස නම් වේ.

අ	ඇ	ඊ	උ
ස්‍ය	ප්‍ර	ඒ	ඕ

මේ හැරුණු කළ ල්විචාරණ කාලය මාත්‍රා දෙක ඉක්මවන්නා වූ ස්වරාක්ෂර දෙකක් ද හෝඩියේ ඇතේ. එම්, ඔහු යන එ කී අක්ෂරද්වය ජ්ලුත ස්වර යන්නට අයත් වෙයි. දිර්ස ස්වර ද මත් දෙක ඉක්මවන සේ ල්විචාරණය කළ හැකි ව්‍යවත් එම්, ඔහු යන ස්වර සහජයෙන් ම යෙදෙනුයේ මත් දෙක ඉක්මවන්නා වූ අක්ෂර වශයෙනි. (සංස්කෘත කාච්චාරයේ දිර්ස ස්වරයකට පර ව යෙදි හල් අකුරු ද ජ්ලුත නාමයට අයත් කරති. “භාස්කර”, “ශිෂ්ම” මේවායේ ද ල්විචාරණ කාලය ජ්ලුත ස්වරවල මෙන් ම මාත්‍රා  $2\frac{1}{2}$  කි.)

ඇතැම් ව්‍යාකරණයෙයේ එම්, ඔහු යන ස්වර දෙක ද ඇතුළත් කොට දිර්සස්වර දහයක් දක්වති.

### සන්ධ්‍යාක්ෂර - 4කි.

ස්වරාක්ෂර දෙකක් සංයෝග වී සැකසෙනුයේ මේ නම්. සාම්ප්‍රදායික ව්‍යාකරණයන්ට අනුව සන්ධ්‍යාස්වර 4කි.

අ + ඉ → එ

අ + උ → ඔ

අ + එ → එළ

අ + ඔ → ඔව

සිංහල හාජාවෙහි විද්‍යාමාන වන එ, ඔ යන අක්ෂරවල තුෂ්ච-දීර්ශ හාටය සැලකිල්ලට ගත් කළ එ, එළ, ඔ, ඔව යන අකුරු සය ම සන්ධි ස්වර යටතට අයත් කළ හැකි ය.

පේ. බේ දිසානායක වෘද්ධි ප්‍රාණාක්ෂර නාමයෙන් හඳුන්වන්නේ ද සන්ධි ස්වරවලට යම් සමානත්වයක් දක්වන්නා වූ අක්ෂර ප්‍රහේදයකි. ඔහු, තනි ස්වරයකින් සැදුණු අ, ඉ, උ යන ස්වර කෙවල ප්‍රාණාක්ෂර ලෙසත් එවාට අ' කාරය එක් වීමෙන් සැදුණු අ, එළ, ඔව යන ස්වරත්වය වෘද්ධි ප්‍රාණාක්ෂර ලෙසත් හඳුන්වයි.

**කේවල ප්‍රාණාක්ෂර**

අ

ඉ

උ

එ

**වෘද්ධි ප්‍රාණාක්ෂර**

අ + අ → ආ  
අ + ඉ → එළ  
අ + උ → ඔව  
අ + එ → ඔව

තව ද ඔහු විග්‍රහ කරන සංයුත්ත ප්‍රාණාක්ෂර ද එ කි අක්ෂර ප්‍රවර්ග හා ඇයාතිත්වයක් පල කරන්නා සේ පෙනේ. ඔහුගේ එම විග්‍රහයට අනුව තනි ස්වරයක් පමණක් අන්තර්ගත ව ඇති ඉ' වැනි ප්‍රාණාක්ෂර, සරල ප්‍රාණාක්ෂර වශයෙනුත්, ස්වර ගබඳ දෙකක් (අ + ඉ → එළ) හෝ ස්වරයක් හා සංයෝග වූ ව්‍යක්ෂ්පනයක් (ඉ + එ → ඔව) හෝ නිරුපණය කරන්නා වූ ප්‍රාණාක්ෂර, සංයුත්ත ප්‍රාණාක්ෂර නමින්හි හැඳින්වේ.

**නම්‍ය ස්වර හා අනම්‍ය ස්වර - 3 බැගිනි.**

සුදුසු තන්හි දී වෙනත් ස්වරයක් වෙත නැමෙනුයේ නම්‍ය ස්වර නම් වේ. එ සේ නො වනුයේ අනම්‍ය ස්වර යි. ඇතැම් ව්‍යාකරණයෙකු ප්‍රථම

ප්‍රාණාක්ෂර හා අපර ප්‍රාණාක්ෂර නාමයෙන් හඳුන්වා දී තිබෙනුයේ ද මේ කි ස්වර ප්‍රහේද්ද්වය මැයි.

නම්‍ය	අ	උ	එ
	↓	↓	↓
අනම්‍ය	අැ	ඉ	එළි

නම්‍ය ස්වර, අනම්‍ය ස්වර වෙත නම්‍ය වීමේ මෙම ක්‍රියාවලිය අනම්‍යකරණය, අනම්‍යාදේශය, ස්වර පූර්වීකරණය යනාදි නම්වලින් හැඳින් වේ. අනම්‍යකරණය සිදු වන අවස්ථා කිහිපයකි.

#### ➤ ස්ත්‍රී ලිංග පද සඳීමේ දී

(අ → අැ)      මහලු → මැහැලි

(උ → ඉ)      කුහුණු → කිහිඹි

(එ → එළි)      සොර → සොර

#### ➤ ඇතැම් විහක්ති ප්‍රත්‍යා එක් වීමේ දී

(අ → අැ)      දහමින් → දැහැමින්

(උ → ඉ)      මුවෙන් → මියෙන්

(එ → එළි)      ලොව → ලෙවි/ලෙවිහි

#### ➤ ඇතැම් තද්ධිත ප්‍රත්‍යා යෙදීමේ දී

(අ → අැ)      රට + ඉ → රටි

(උ → ඉ)      දුව + අණි → දියණි

(එ → එළි)      මොලොක් + අටි → මොලොකැටි

#### ➤ ඇතැම් කෘද්‍යන්ත ප්‍රත්‍යා යෙදීමේ දී

(අ → අැ)      බල + උමි → බැලුමි

(උ → ඉ)      උදුර + ඉලි → ඉදුරිලි

(එ → එළි)      මොලුර + ඉලි → මොලුරිලි

➤ කරම කාරක ක්‍රියා රුප සැකසීමේ දී

- (අ → අශ) බල + එ → බැලෙ  
(උ → ඉ) පුර + එ → පිරෝ  
(එ → එ) දෙව + එ → දෙවෝ

➤ අතිත ක්‍රියා රුප සැකසීමේ දී

- (අ → අශ) පවස + ර් → පැවැසී  
(උ → ඉ) බුර + ර් → බිරි  
(එ → එ) දෙඩ් + ර් → දෙඩ්

➤ ඇතැම් සර්වනාම විවිධ ස්වරුප ගැනීමේ දී

- (අ → අෂ) අප් → ඇප්  
(උ → ඉ) කුමක් → කිමෙක්  
(එ → එ) තොපි → තෙපි

➤ ආත්මනේ ක්‍රියාරුප සැකසෙන විට දී

සංස්කෘතයේ මෙන් ආත්මනේ පදි, පරස්මේ පදි යනුවෙන් ක්‍රියාරුප දෙකක් ඇතැම් ව්‍යාකරණයෙය් සිංහලයේ ද දකිනි. ආත්මනේපදි නම ක්‍රියාවේ එලය තමා කරා (ක්‍රියාව කරන්නා වෙත ම) පැමිණෙන ක්‍රියා යි. පරස්මේපදි නම් එහි එලය පරා කරා යන්නා තු ක්‍රියා යි.

- (අ → අෂ) බබලයි → බැබෙලයි  
(උ → ඉ) මුදයි → මිදයි  
(එ → එ) හොබයි → හෙබේ

## උත්පත්ති ස්ථාන අනුව ස්වර බෙදීම

කණේධිප	- අ ආ ඇ ඇ
මිශ්චිප	- උ උ
තාලුප	- ඉ ඊ
නාසිකා	- තැත.
මූර්ධනප	- සෑ සෑ
කණේධිතාලුප	- එ එ එ
දන්තප	- පෑ පෑ
කණේයෝජ්චිප	- ඔ ඔ ඔ

මේ හැරුණු කළ උදාන්ත, අනුදාන්ත, ස්වරිත යනාදී වශයෙන් ද පුරුව, මධ්‍ය, අපර ආදි වශයෙන් ද සංවෘත, විවෘත ආදි වශයෙන් ද ස්වරවල විවිධාකාර වූ හේද හඳුන්වා දී තිබෙනු දැක ගත හැකි වේයි.

## ව්‍යුත්ස්ථනාක්ෂර

ප්‍රාණයෙන් තොර බැවින් තනි ව උච්චිච්චාරණය කළ නොහැකි අක්ෂර ව්‍යුත්ස්ථනාක්ෂර නම් වේ. මේවායේ උච්චිච්චාරණ කාලය මාත්‍රාවකින් අර්ථයකි. “එක මාත්‍රා ප්‍රස්ථෝට් හවේන් - ව්‍යුත්ස්ථනාන්තු අර්ථ මාත්‍රකයි” යනු සංස්කෘත පාඨ සි. හල් ස්වරුපයෙන් යෙදෙන මෙම අක්ෂර උච්චිච්චාරණයේ පහසුව තකා ප්‍රකාර ගන්වා ඉදිරිපත් කරනු ලැබේ. හල් අකුරු, ගාත්‍රාක්ෂර, ගතකුරු, මළකුරු යන නම්වලින් ද මේ හැඳින් වේ. මේවා හල් අකුරු වශයෙන් හැඳින්වෙනුයේ හල් කිරීම සහිත ව යෙදෙන බැවින් පමණක් නො ව පාණීන් ව්‍යුත්ස්ථනාරණයට

අනුව ඩ-ල යන ප්‍රත්‍යාගාරයෙන් එම හෝඩියේ වූ ගාත්‍රාක්ෂර හැදින්වීමේ පුරවාදිරිය ද හේතුවෙනි. එහෙත් 'අල්' ලෙසින් හඳුන්වන කළ ඉන් සමස්ත හෝඩිය ම හැදින්වෙන බැවින් ඇතැමුන් ව්‍යාප්ද්‍යතාක්ෂර 'අල් අකුරැ' ලෙසින් හැදින්වීම සාවදාය ය.

සම්මත සිංහල අක්ෂර මාලාවේ ගතකුරු 42කි.

### වරගාක්ෂර - 25කි.

ක ව ට ත ප යන වර්ගවලට අයන් අක්ෂර වරගාක්ෂර සි. "කුවුවුතුපු වරගා" යනු සූත්‍ර සි. ඇතැම් නුතන ව්‍යාකරණයෙන් විසින් සංස්කෘතාක්ෂර ද සමගින් වරගාක්ෂර 30ක් දක්වනු ලැබෙනත් සාම්ප්‍රදායික වශයෙන් විග්‍රහ වී තිබෙනුයේ වරගාක්ෂර 25කි. මෙම වරගාක්ෂර හෝඩියෙහි පෙළගස්වා ඇත්තේ අතිශය වාර් විද්‍යානුකුල වූ පදනමක පිහිටීමෙනි.

උත්පත්ති ස්ථානය	අසේෂ්‍ය		සේෂ්‍ය		
	අල්ප ප්‍රාණ	මහ ප්‍රාණ	අල්ප ප්‍රාණ	මහ ප්‍රාණ	නාඩික්‍රාන්තික
කනේධිපති	ක	ඛ	ග	ස	චි
තාලුපු	ව	ෂ	ජ	කුඩා	ඡුදා
මුරුධිපති	ට	ය	චි	ඩ්	ජ්‍යා
දන්තිපති	ත	ථ	ද	ඩ	න්‍යා
මිශ්චිපති	ප	ඒ	ඛ	හ	ම

සංස්ක්‍රීතිකාක්ෂර මීට ඇතුළත් කළ හොත් ජ්‍යෙෂ්ඨයේ අසේෂ්ඨයකුන් සෙසු සතර සේෂ්ඨන් වන බැවින් මෙම පටිපාටිය වෙනස් වෙයි. එසේ ම සංස්ක්‍රීතිකාක්ෂර, සංස්ක්‍රිතාක්ෂර හා සංචාතාක්ෂර වීම සෙයින් ද මෙවායෙන් අන්‍ය වේ. එහෙත් වර්ගාක්ෂරයන්හි විකාසනය දක්වන ජේ. නි. දිසානායක සංස්ක්‍රීතිකාක්ෂර පරිදි ම හ, ග, ජ, ස, ග යන උප්ම්ලාක්ෂර පහ ද පිළිවෙළින් ක ව ට ප යන වර්ගයන්ට ඇතුළත් මෙවාට වර්ගාක්ෂර 35ක් පෙන්වා දී තිබේ.

### සංස්ක්‍රීතිකාක්ෂර - 5කි.

වර්ගාක්ෂරයන්හි තෙ වන පස් වන අක්ෂර එක් වීමෙන් සැකසෙන්නා වූ අක්ෂර මේ නම්. මෙවා සංයෝගාක්ෂර යි. සංචාත ස්වරුපයෙන් ම උච්චාරණය වීම ද මෙවායේ පවත්නා ලක්ෂණයෙකි.

ඩ/₂	+	ග	→	(ඩග)	→	ග
කු/₂	+	ජ	→	(කුජ)	→	ජ
ණ/₂	+	ච	→	(ණච)	→	ච
න/₂	+	ද	→	(නුද)	→	ද
ම/₂	+	බ	→	(මබ)	→	බ

මෙම අක්ෂරයන්හි න් අඩක් අතැයි පවසන සිදත් සරරාව උන මාත්‍රා බින්දුව ලෙස මේ හඳුන්වයි. “අර්ධානුනාසිකාක්ෂර” නාමය මීට ව්‍යවහාර කරනුයේ ද වර්ගාන්තානුනාසිකාක්ෂරයන්ගෙන් අර්ධයක් අන්තර්ගත වන බැවිනි. මධ්‍ය සිංහල යුගයේ පටන් මෙම සංස්ක්‍රීතිකාක්ෂර බහුල වශයෙන් හාවිත ව ඇතත් ජ අක්ෂරය තුනක ව්‍යවහාරයේ ඉතා යුලු වශයෙන් යෙදෙන්නා වූ අක්ෂරයෙකි. ඉජ, ඉජ්‍යා: වැනි වදනක්

විනා වෙනත් නිදර්ශනයක් තොමැති තරම් ය. එහෙත් විරන්තන ව්‍යවහාරයේ 'සුජ' යන්නෙහි විකල්ප රුපයක් (පණ්ඩිත ප්‍රයෝගයක් ?) ලෙසින් රස්ක්රීත > රජ්‍යත, සංස්ක්රිතය > සජය ආදි වශයෙන් එය බහුල ව යෙදී තිබෙනු පෙනේ.

සමකාලීන සිංහල හෝඩිය දක්වන ජේ. ඩීසානායක ජ් ඉවත් කොට ඇ' හෝඩියට ඇතුළත් කොට තිබේ. (බසක මහිම 1, සිංහල හෝඩිය, පි. 16) එය සම්මත සිංහල හෝඩියට ඇතුළත් තො වන්නා වූ අක්ෂරයක් ව්‍යව ද සංස්ක්‍රිතාක්ෂර සමගින් ද කිසි යම් ක්‍රාතින්වයක් දක්වන්නකි. ජ් + ඇ → ඇ ලෙස එය සැකසී තිබේ. ඕලා ලේඛනවල ප්‍රථ්‍යාපුරස්තර, අජ්‍යාණ, සරවත්ස්ක ආදි වශයෙන් ඒ යෙදී තිබෙනු පෙනේ. ඇතැමුන් ඇ' වෙනුවට විකල්ප ප්‍රයෝගයෙන් ඇ' අක්ෂරය හාවිත කරමින් ද, ඇ' අක්ෂරයට පසු ව න' යෙදෙන සේ ඇ අක්ෂරයට පසු ව න' යෙදිය යුතු යැයි රිතියක් ද පනවා ගෙන ඇත ද (ංජාණය, ඇානය) ඒ පිළිබඳ විද්‍යාත්මක අතර මතහේද පවතී.

ඇ අක්ෂරය සිංහල හාජාවේ ද විකල්පාක්ෂරයක් වශයෙන් හාවිත වේ. ලියා දක්වන්නේ } සංකේතය මගිනි.

### අන්තස්සේරාක්ෂර - 4කි.

ස්වර - ව්‍යස්ක්රීතන හාවයට අතර පිහිටියා වූ ද ඇතැම් විට ස්වර වශයෙන් හා තවත් විවෙක ගාත්‍රාක්ෂර වශයෙන් යෙදෙන්නා වූ ද අකුරු මේ නම්. මෙම අක්ෂර, වරණ මාලාවේ ස්පර්ශාක්ෂර හා උෂ්මාක්ෂර අතරට යෙදෙන බැවින් මේ නම ලද බවට ද මතයෙකි. සැකසී ඇත්තේ පහත පරිදිදෙනි,

## වියරණ විවරණ

---

ඉ/ඊ	+	අ	→	ය (තාපුප්)
ඊ/ඇං	+	අ	→	ර (මුරුධුප්)
උ/ඇං	+	අ	→	ල (දන්තප්)
ඌ/උං	+	අ	→	ව (දන්තොළුප්චිප්)

අක්ෂර මාලාවේ එන අනෙකුත් ව්‍යුක්ෂුප්‍රති ස්වරාරුචි නො කොට උච්චාවරණය කිරීමට නො හැකි ව්‍යව ද මෙම අක්ෂර සතර යේ, වි, ර, ල් ආද වශයෙන් ව්‍යව ද උච්චාවරණය කිරීමේ යම් බඳු හැකියාවක් ඇති බව පෙනේ. ඉංග්‍රීසියේ අර්ථ ස්වර(Semi Vowel) ලෙසින් හැදින්වෙන්නා වූ Y අකර ද මෙ බන්දකි. Cry, Dry, Try, By වන් තන්හි ස්වරාක්ෂර නො වන මුදු එම වදන් ආයාසයකින් තොර ව උච්චාවරණය කළ හැකි බව පෙනේ.

ජ්. ඩී. අන්තස්ස්ප්‍රාක්ෂර වශයෙන් හඳුන්වා දෙනුයේ ය, ව අක්ෂරද්විය පමණකි.

## අනුස්වාරය (०)

ස්වරයකට අනුව උච්චාවරණය කැරෙන බැවින් ම් අනුස්වාර නම් වේ. පැරණි සිංහලයේ මෙය සංස්කෘතයේ මෙන් අක්ෂරයට ඉහළින් සිල්ලිණක් සේ යෙදිණ.

පී තාලිය, පීකැටය වැනි රුප පෙළරාණික ස්පානයන්හි දැනිදු විද්‍යමාන වනුයේ එ හෙයිනි. වර්ගාන්තාක්ෂර සඳහා විකල්ප රුපයක් වශයෙන් ද මේ යෙදේ.

ලඩකාව → ලංකාව	පින් → පි.
රක්ෂුප්‍රතිය → රංජනය	කොම්බ → කොංඩු

රණ්ඩුව → රංඩුව

පාලි ව්‍යාකරණයෙන් මෙම අක්ෂරය  
”නිග්ගිත“ නාමයෙන් හඳුන්වති.

### විසරගය (8)

සංස්කෘතයෙන් පිවිසියකි. ”විසර්පත්නී“  
නාමයෙන් ද මේ හැදින් වේ. එහි නාමාර්ථය ‘හුස්ම  
පිට කිරීම’ යනු සි. සකු වදන් එ ලෙසට ම ලිඛිමේ දී  
විසරගය වැදගති.

”නිදාස කාල: සමුපගත: ප්‍රියේ“  
”වසන්ත යෝධ: සමුපගත: ප්‍රියේ“

ඇ සංස්කෘත පාය සිංහල අක්ෂර අනුව  
ලියන විටත්, දුෂ්ච, අන්ත:ස්ථාක්ෂර වැනි තත්ත්ව වදන්  
ලියන විටත් භාවිත වේ.

ඇතැමීමු විසරගය හා අනුස්ථාරය ”අර්ථ  
ව්‍යුත්පන“ ලෙස ද හඳුන්වති.

### ၃' කාරය (පද්ම පාදය)

සම්මත සිංහල වර්ණ මාලාවේ එන මෙම  
අක්ෂරය ඉංග්‍රීසි F ගබඳය හගවයි. මෙම සංක්තය  
1891 දී මැන්දිස් ගුණසේකර විසින් හඳුන්වා දෙන  
ලද්දකි. එහෙත් මෙය සිංහලයේ අක්ෂර රුප රටාවට  
පටහැනි ව ගිය අධ්‍යෝත්මක වූ අක්ෂරයක් බැවි ඇතැමි  
විද්‍යාත්මක පවසන්. ඔවුන් පවසන ලෙස දකුණුව හෝ  
වමට හෝ ඉහළට හෝ ඉහළ-පහළ යන දේ පසට ම  
හෝ මුහුණ ලා ලියැවතන් අනෙකුත් සිංහලාක්ෂර

අධෝෂ්මුඛ ව ම ලියැවෙනුයේ නැත.  $\rightarrow$ ,  $\leftarrow$ , ↑, ↓ ආදිය නිදරණ සි.

එ සේ නමුදු මෙම අක්ෂරය සංස්කෘත හාජාවේ පවත්නා උපධිමානීය සමගින් ද සාමූහික් ප්‍රකට කරන බව පෙනේ. සංස්කෘත ව්‍යාකරණයෙහි උපධිමානීය නමින් හැඳින්වුයේ ප, එ දෙකට පෙරට වූ අර්ථ විසරගය සි. එය සර්පාශ්ච්චාසයකට (න්‍යාගේ පිෂිමට) සමාන හඩකින් යුත් බැවින් ගැඹුම්හාකාර ව (3) ලිවිය යුතු බැවින් කියැවේ.

සිංහලයේ ۳' අක්ෂරය ප්‍රවලිත වූයේ පනස් වන දැකයෙහි පමණ සිට ලියා විද්‍යා ලේඛන, ව්‍යාපාරික ලියැවෙලි(භාණ්ඩවල නාම) ආදිය සෙයිනි.

### උත්පත්තිය අනුව අක්ෂර බෙදීම

උත්පත්ති ස්ථානයකට කරණයක් පැමිණීමෙන් අක්ෂර බිජි වේ. උගුර, තල්ල, තල්ලේ මුදුන, දත්තැටිය, තොල් යන තැන් අක්ෂරවල ප්‍රධාන උත්පත්ති ස්ථාන සි. දිව ප්‍රධාන කරණය වන අතර ඇතැම් විට යටි තොල ආදිය ද කරණය වශයෙන් උපකාරී වේ. නිදරණ වශයෙන් දත්තැටිය වෙත දිවේ කුඩ පැමිණිවීමෙන්, පෙණහැල්ලේ සිට එන වායු ධාරාවන්හි හඩ නිකුත් කොට ල'කාරය උපදින ආකාරයත්, උඩ තොල වෙත යටි තොල පැමිණිවීමෙන් හඩ නිකුත් කොට ප'කාරය උපදින ආකාරයත් දැක්වීමට පිළිවන. මේ ලෙස උත්පත්ති ස්ථාන අනුව ප්‍රධාන වශයෙන් අක්ෂර වර්ග පහකි.

වියරණ විවරණ

උත්පත්ති ස්ථානය	කරණය	අක්ෂර වර්ගය	අයත් අක්ෂර
කණේයිය (උගුර)	දිව මුල	කණේයිජ (කණේයාක්ෂර/ කාකුදායාක්ෂර)	ක'වර්ගයේ අකුරැ පහ ක බ ග ස ඩ, සයේශ්ස්ක ග, (අ)හ න අ ආ අැ අැ
තාලුව (තල්ල)	දිව මැද	තාලුජ (තාලවාක්ෂර)	ව'වර්ගයේ අකුරැ පහ ව ප ප කු තු, සයේශ්ස්ක ජ, ය ග ඉ ර
මූර්ධය (මුද්‍රන)	දිවෙහි තුඩි	මූර්ධජ (මූර්ධනායාක්ෂර)	ට'වර්ගයේ අකුරැ පහ ට ය ඩ ස් ණ, සයේශ්ස්ක ඩ, ර, ල, ප සය සිංහ

**වියරණ විවරණ**

දන්ත (දත් වැටිය)	දිවෙහි කුඩා	දන්තජ (දාන්තයාක්ෂර)	ත'වර්ගයේ අකුරු පහ ත එ ද ඩ න, සයුද්ධක ද, ල ස ප්‍ර ප්‍රී
මිශ්ය (තොල්)	යටි තොල	මිශ්යජ (මිශ්යයාක්ෂර)	ප'වර්ගයේ අකුරු පහ ප එ බ හ ම, සයුද්ධක ම ල උ

මෙම හැරුණු කළ උත්පත්ති ස්ථාන දෙකක් සම්බන්ධ වී තිබූ වන අකුරු ද හෝඩ්යේ වෙයි. ස්වර සම්බන්ධයෙන් හඳුන්වා දුන් කණ්ඩාලුජ හා කණ්ඩාලුජ අක්ෂරත්වය ව්‍යක්ෂාත්වල එන දන්තොලුජ අක්ෂරත්වය මෙම බඳු අක්ෂර සි.

**කණ්ඩාලුජ(කණ්ඩාලව්‍යාක්ෂර)** - උගුර හා තල්ල එක් වීමෙන් සුසැදී අක්ෂර

එ ඒ මේ

**කණ්ඩාලුජ(කණ්ඩාලව්‍යාක්ෂර)** - උගුර හා තොල් සම්බන්ධ වී උපදින අකුරු

එ ඔ මේ

දන්තෙහුම්යිජ(දන්තෙහුම්යිජාක්ෂර) - දන් හා  
තොල් එක් වීමෙන් ඩිජි වන අකුරැ  
ව ග

සංස්කෘත ව්‍යාකරණයේ දී එක් ස්ථානයෙකින් උපදින අකුරැ 'ඒකජ' නමින් ද දේ තැනෙකින් උපදින අකුරැ දීවිජ නමින් ද හැඳින් වේ.

අැතැම් සංස්කෘත ව්‍යාකරණයෙක් තැබැයි, හාදය යන තැන් ද අක්ෂරයන්ගේ උත්පත්ති ස්ථාන වශයෙන් දැක්වූහ. බි සේ ම ම, ය ර ල ව යන අකුරැ හා සංපුර්ණ වූ හා කාරය හාදයෙන් උපදින බැවි පවසන ඕවුතු ඒ 'මුරසා' නාමයෙන් හඳුන්වති. වහ්නි, ආහ්ලාද, ප්‍රස්ව, සහංද යනාදිය නිදරණන සි.

සංචාත්ත අ' කාරය ද හාදයජාක්ෂරයක් බැවි කුමාරතුංග මුතිදාස පවසයි.

### නාසික්‍යාක්ෂර - 5කි.

නාසය ද ඇසුරැ කොට ගනිමින් මෙම අක්ෂර උපදී. උවිචාරණයේ දී නාසය කම්පනය කරවමින් හඩ නිකුත් වනු දැක ගත හැකි ය. වර්ගයන්හි පස් වන සිරස් පෙළිය මිට අයත් ය. වර්ගයන්ගේ අන්තයේ පිහිටි සෙයින් 'වර්ගාන්ත' නාමයෙන් ද, නාසිකාව ඇසුරැ ව උවිචාරණය කැරෙන බැවින් 'අනුනාසික' නමින් ද, එම ලක්ෂණ දෙක ම සැලකීමෙන් 'වර්ගාන්තානුනාසික' නාමයෙන් ද මෙම අකුරැ හැඳින් වේ.

එ සේ ම න ම  
අැතැම්හු ද මිට අයත් කරති.

### මහප්‍රාණ(ධනිතාක්ෂර) - 10කි.

මහා ස්වාසයෙන් පුස්ම පිට කරමින් උච්චිච්චාරණය වන්නා වූ අක්ෂර යි. වර්ගයන්හි දේ වන සිවි වන සිරස් ජේලී මීට අයත් ය.

බ	ඡ	ඝ	ජ	ඤ
ස	කු	ඩ්	ඩ්	භ

(ධනවත්, සංක්ඛ්‍යායනය, ගුඩ්, සටය, සණ්ටා, ජන්දය)

### අල්පප්‍රාණාක්ෂර(කිලීලාක්ෂර) - 10කි.

අල්ප වූ ප්‍රාණයෙන් උච්චිච්චාරණය වන්නා වූ අක්ෂර යි. වර්ගයන්ගේ පළමු, තේ වන සිරස් ජේලී අයත් වේ.

ක	ව	ට	ත්	ප
ග	ඡ	ඩ්	ද්	බ

### අසේශ්‍යාක්ෂර

කන්යෙයේ සේශ්‍ය තන්තු නිනාද කරවීමකින් තොර ව උච්චිච්චාරණය වන්නා වූ අක්ෂර යි. වර්ගයන්ගේ පළමු සිරස් දේ පෙළත්, ග ඡ ස ඩ යන අක්ෂරතුයත්, උපධිමානීය(ග' කාරය)ත්, විසර්ගයත් මීට අයත් ය.

ක	ව	ට	ත්	ප
බ	ඡ	ඝ	ජ	ඤ
ග	ඡ	ස	ඩ	(අ):

ග, ඡ, ස, ඩ, (අ): යන අක්ෂර පහ උග්මාක්ෂර යටතට ද අයත් වේ. ඒ උච්චිච්චාරණයේ දී උණුසුම් වායු ධාරාවක් නිකුත් වන බැවිනි. මෙම ලක්ෂණ දෙක ම

සැලකීමෙන් ව්‍යාකරණයෙහේ එම අකුරු “අසෝඡ උජ්මාක්ෂර” ලෙසින් නම් කරත්.

### සෝඡාක්ෂර

පෙනගැල්ලේ සිට එන වායු ධාරා කණ්ඩයේ ස්වර තන්තු ස්ථානය කිරීම හේතුවෙන් නිනාදයක් ඇති කරවන්නා වූ අක්ෂර මේ නම්. ස්වරාක්ෂර සියල්ලත් වර්ගයන්හි තෙ වන, සිට වන, පස වන(නාසිකාක්ෂර) සිරස් පේලිතුනත් ජ හැර අනෙක් සක්සේකාක්ෂර සතරත් අන්තස්ප්‍රාක්ෂර සතරත් හ, ල යන අක්ෂරද්වයත් මේ අයත් වේ. හ' කාරය සෝඡ උජ්මාක්ෂරයෙකි.

අ	ආ	ඇ	ඈ	ඉ	ඊ
උ	ඌ	සා	සාං	ං	ංං
ඌ	ඌ	ශේ	ශ්‍රී	්‍රි	්‍රිං
ග	ජ	ඩ	ද	ඩ	ඩ
ස	කුඩා	ඩ්	ධ	හ	හ
ච	ඇං	න්	න	ම	ම
ත	ඩ්	ද්	ඩ්	හ	හ
ර	ර	ල	ව	හ	ල

අැතැම්බූ අනුස්ථාරය (၁) ද විසර්ගය (၂) ද සෝඡ බව පවසනි. විමල් ජ්. බලගල්ලේ විසර්ගය අසෝඡයක් ලෙසත් සක්සේකාක් ජ' සෝඡයක් ලෙසත් හදුන්වා දී තිබේ.

‘අසෝඡාක්ෂර හැරුණු කළ සෙසු සියල්ල සෝඡාක්ෂර නම් වේ යැයි ද අැතැම් විග්‍රහයක දැක් වේ.

## උප්පමාක්ෂර

උච්චිචාරණයේ දී උණුසුම් වූ වායු ධාරාවක් පිට කෙරෙනුයේ උප්පමාක්ෂර නම්. තාලුප, මූර්දන හා දත්තප ස' කාරයන් තුනත් ۳, (අ):, හ යන අක්ෂර තුනත් මිට අයන් වේ. මින් හ' කාරය සෙස්ප උප්පමායකි. ග, ඡ, ස, ۳, (අ): යන පහ අසෝප උප්පමාක්ෂර සි.

F > ۳ අක්ෂරය පරිදි ම ඉංග්‍රීසි තත්සම වදන් උච්චිචාරණය කිරීමේ දී හාවත වන Z > (ස්): අක්ෂරය ද උප්පමායකි. එහෙත් එය සෙස්ප උප්පමාක්ෂර බැවි දත යුතු.

මේ හැරුණු කළ අස්පර්භාක්ෂර, ස්පර්භාක්ෂර, සර්ඩාක්ෂර යනාදී වශයෙන් ද වාග් විද්‍යායුයෙන් අක්ෂර බෙදා දක්වා තිබෙනු දැක ගත හැකි ය. ඔවුන්ට අනුව පෙනහැල්ලේ සිට එන වායු ධාරා පාර්ශ්වීකරණයක්, අපවර්තනයක් වැනි බාධාවකට ලක්කිරීමකින් තොර ව උච්චිචාරණය වන අක්ෂර අස්පර්භාක්ෂර නම් වේ. සියලු ස්වරාක්ෂරත්, අනුස්වාරයන් රට අයන් වේ. වර්ගාක්ෂර විසි පහත් සක්සේකාක්ෂර පහත් කණ්ඩය ආදි ස්ථානයන් හා ස්පර්භ විමෙන් උපදින බැවින් ස්පර්භාක්ෂර නම් වේ. සර්ඩායක් ඇති කරවන්නා වූ උප්පමාක්ෂර සයන් [ග ඡ ස හ ග (අ):] අන්තස්ස්පාක්ෂර සතරත් [ය ර ල ව] මූර්දන්හ ල'කාරයන් සර්ඩාක්ෂර යටතට අයන් වේ. මුද කුහරය හරහා ගලා එන්නා වූ වායු ධාරාවට බාධා පමුණුවා දිවේ එක් පසෙකින් හෝ දෙපසින් ම පිටවීමට සලස්වන්නා වූ ල, ල යන අක්ෂරද්වය පාර්ශ්වය අක්ෂර ලෙසින් හඳුන්වනු ලැබේ.

## සිංහලයේ පිළි පංක්තිය

උව්‍යවාරණයේ පහසුව තකා අ'කාර ගන්වා ගාත්‍යාක්ෂර ඉදිරිපත් කරන නමුදු ඒවා උපදිනුයේ හල් අකුරු ලෙසිනි. එම හල් අකුරු අ'කාරය සමග එක් වීමෙන් හල් බව නාති ව යයි. (ක් + අ → ක) සෙසු ස්වර සමග එක් වීමෙන් විවිධාකාර වූ පිළ්ලම් යෙදේ. එම පිළ්ලම් හා ඒවා හඳුන්වන සාම්ප්‍රදායික නාම පහත පරිද්දෙනි.

පිළි නාමය	තිද්රුණන
හල් කිරීම (රැහැනක් වැනි හල් කිරීම "උඩු පිළ්ල" නමින් ද කොඩියක් වැනි හල් කිරීම "උස් පිළ්ල" නමින් ද හැදින් වේ.)	වි, ක්
ඇඋපිල්ල (_+ආ)	කා
ඇදය/ඇදපිල්ල/ඇකීම/ඇකාරාංගය/ඇස්පිල්ල (_+ඇ)	කැ, රා
දික් ඇදය/දික් ඇස්පිල්ල/දිරස ඇකාරාංගය (+ ඇ)	කැ, රා
කෙටි ඉස්පිල්ල (_+ ඉ)	කී, වි, රී, ඕ
දික් ඉස්පිල්ල/ ගැටය සහිත ඉස්පිල්ල (_+ රී)	කී, වි, රී, ඕ
පාපිල්ල (_+ ඔ) { “ ” සංකේතය කෙටි වක් පාපිල්ල නමින් ද “ ” සංකේතය කෙටි කොන් පාපිල්ල නමින් ද හැදින්වේ. }	කු, නු, රු, (ල)

## වියරණ විවරණ

දික් පාපිල්ල ( <u>_</u> + එං) {”” සංකේතය දික් වක් පාපිල්ල නමින් ද ”” සංකේතය දික් කොන් පාපිල්ල නමින් ද හැඳින්වේ.}	කු, තු, රු, (එච්)
කොම්බව ( <u>_</u> + එ)	කෙ
කොම්බව හා හල් කිරීම/ දීර්ස කොම්බව ( <u>_</u> + එ)	කේ, වේ
කොම්බ දෙක/ ද්විත්ව කොම්බව ( <u>_</u> + එල්)	මෙක
කොම්බව හා ඇලපිල්ල ( <u>_</u> + ම)	මකා
කොම්බව හා හල් ඇලපිල්ල/දික් ඇලපිල්ල/ ( <u>_</u> +මි)	මක්
කොම්බව හා ගයනුකිත ( <u>_</u> + ඔං)	මකා
ඇලපිලි ගැටය/ ගැට ඇලපිල්ල/ සා'කාරාංගය ( <u>_</u> + සා)	කඩ
ගැටය සහිත ඇලපිලි දෙක/ දීර්ස සා'කාරාංගය ( <u>_</u> + සා)	කඩඩ

ගාත්‍රාක්ෂර ප්‍ර, ප්‍රා යන ස්වරද්වය එක් වීමෙන් යෙදෙන්නා වූ පිල්ලම්, ක් + ප්‍ර → කා(ක්ලු), ක් + ප්‍රා → කාං(ක්ලු) යනාදී වශයෙන් වේ. එහෙත් ඒවා තුතන ව්‍යවහාරයේ නො යෙදේ.

එම්, ඔං යන ස්වර ගාත්‍රාක්ෂරයකට එක් වීමේ දී විශේෂත්වයක් දැක ගත හැකි ය. ඒවායේ දී ක් + එල් → ගෙක, ක් + ඔං → කො යනාදී වශයෙන් තවත් කොම්බවක් යෙදේ. එහෙත් ස්වරාක්ෂරයේ දී එම රුප නො යෙදෙන බැවින් මෙළේකය, මෙළුපය යනාදී වශයෙන් ලිවීම සාවදාන වේ.

මූලාක්ෂරයකට යෙදෙන්නා වූ පිල්ලම් හා වෙනත් විකල්ප රුප අක්ෂරාණු නාමයෙන් හඳුන් වන ජේ. ඩී. දිසානායක ස්වර පිළි හා ව්‍යක්ෂණ පිළි ලෙස එහි කොටස් දෙකක් පෙන්වා දෙයි. ස්වර හැගවීමට යෙදෙන්නා වූ ඉස්පිලි, පාපිලි ආදිය ස්වර පිළි නම්. ව්‍යක්ෂණ හගවන්නා වූ යංගය, ර'කාරාංගය, රේඛිය, ද'කාරාංගය වැනි සංකේත ව්‍යක්ෂණ පිළි යන්නට අයත් වෙයි.

### අක්ෂර හගවන වෙනත් සංකේත (ව්‍යක්ෂණ පිළ්ලම්)

#### I. රේඛිය ( \* )

සකු වදන් එම ස්වරුපයෙන් ම ලිවීමේ දී මෙය උපකාරී වේ. ගතකුරකට පූර්වයෙන් යෙදී ජ' අක්ෂරය රේඛිය මගින් දැක්වීය හැකි ය.

කර්ම > කම්	වර්ම > වම්
වර්ග > වගි	සර්ප > සඩී
ඇඳුම් > ඇඳුරුග	අමර්ණ > අමණී
විද්‍රහා > විද්‍රහී	කර්ණ > කණී
වර්ධනය > වධිනය	මර්දනය > මදිනය

## II.ර' කාරාංගය (ජ)

ර'කාරයෙන් අංශයක් (කොටසක්) යනු මෙහි වවනාරපලය සි. වත්ස්සුර්තනයකින් පර ව යෙදෙන්නා වූ ර' කාරය වෙනුවට මෙම සංකේතය හාවිත වේ.

ත් + ර → ක්,	ඡ් + ර → ප්,
ද් + ර → ද්	ත් + ර → ත්
ග් + ර → ග්,	ඝ් + ර → ග්,
ච් + ර → ඕ,	ඩ් + ර → ඔ
ඩ් + ර → ප්	ඩ් + ර → ම්

රේඛිය හාවිතයෙන් ඉවත් වෙමින් පවතින නමුදු ර'කාරාංගය සඳහා වෙනත් විකල්පාක්ෂරයක් තොමැතැ. ඇතැමැදු රේඛිය, උජරධරේඛිය නමින් හා ර'කාරාංගය අයෝරේඛිය නමින් හඳුන්වති.

## III.යංගය (ජ)

එ නම් ය'කාරයෙන් කොටසක් යන්න සි. ගාත්‍රාක්ෂරයකින් පර ව යෙදෙන ය'කාරය වෙනුවට හාවිත වේ.

කාව්‍ය	නාව්‍ය	රම්‍ය
ආරණ්‍ය	විද්‍යුත්	සන්ධියාව
ජේත්‍යාච්‍යා	අනෙකාන්‍ය	

ර'කාරයට පසු යංගය යෙදෙන්නේ ර' කාරය ද් රේඛිය වීමෙන් පසු ව පමණි. එහි දී රේඛිය සමග යෙදෙන්නා වූ යංගය ය'කාරයෙන් ද පර ව යෙදේ.

කාර්යය > කානීය > කායේ  
පර්යේෂණ > පෙශීෂණ

මෙම වදන් “කාර්යය” ආදි වගයෙන් ලිවීම  
සාවදු ය. එසේ ම ය’කාරාංගය ත්‍ය, න්‍යා, දුෂ්, ජේෂ,  
තොත්, ආදි වගයෙන් භාවිත වනුදු ත්‍යැ, ත්‍යැ, ත්‍යැ ඇ  
ව්‍යවහාර එහි දැක ගැන්මට තො ලැබේ. ය’කාරාංගය දී  
නුතන ලේඛනයෙන් බොහෝ දුරට ඉවත් වෙමින්  
පවත්නා අක්ෂරයෙකි. විද්‍යුත්, කාර්යාලය, කාර්ය,  
පර්යේෂණ වන් තන්හි යෘගය වෙනුවට ය’කාරය ම  
භාවිත කිරීමට නුතන ලේඛකයේ පුරුදු වී සිටිති.

#### IV.අ’ කාරාංගය (၁)

දී වෙනුවට භාවිත වන්නා වූ සංකේතය සි.  
අදාළතන ව්‍යවහාරයේ භාවිත තො වන තරම් ය.

මිත, මිතිය, මහමිපය, බුධ, සිඩාලේප

මිට අමතර ව මෙම සංකේතය  
වර්ගාන්තානුනාසිකය හගවන සංකේතයක් වගයෙන් ද  
භාවිත ව තිබේ.

මණ්ඩප > මඩප	පක්ච්ච්ව > පච
සඩිසාත > සගාත	රක්ද්ංශිත > රජිත
සංසින්දන > සංසදන	

එසේ ම ධ’කාරයට පරිදි ම අල්පපාණය  
හැගවීම සඳහා ද ඒම වර්ගයේ මහපාණයට

උද්‍යාන(උවියාන), උද්‍යාපන, උද්‍යාපිත, සංසඳ(සංසටිය) ආදි වශයෙන් මෙම සංකේතය යෙදී අවස්ථා ද දැක ගත හැකි වේ.

## V. මුරුදහා එ' අක්ෂරය

ගාත්‍රාක්ෂරයකට උ'ස්වරය එක් වූ කළ කු, නු, රැ ආදි වශයෙන් රෝ පාපිල්ලක් යෙදෙනු දැක ගත හැකි වෙතත් මූධිජ ල් අක්ෂරයට උ, උළ යන ස්වරයන් සංයෝග වන කළ නිර්මාණය වනුයේ අක්ෂර මාලාවට අන්තර්ගත තො වන්නා වූ වෙනම ම රුපද්වයකි.

ල් + උ → එ

ල් + උළ → එළ

එඩ්වා, විහිඩ්ව, විඩ්ඩි, ඔඩ්ව, යාඩ්වා ආදි වශයෙන් මේ භාවිත වේ. උ'කාරාන්ත බාහුන් විශේෂණත්වයට පත් විමෙදිත් ඒවායේ අතිත ක්‍රියාරුප සැකසීමේදීත් එ/එළ යන අක්ෂර භාවිත වනු දැක ගත හැකි ය.

බබල > බැබල/බැබලැ

තෙනළ > තෙනළ/තෙනළැ

තළ > තැං/තැංැ

පෙළ > පෙං/පෙංැ

## VI. බැදි අකුරු

මාත්‍ර භාෂාවලින් පැමිණ ඇති මෙම අක්ෂර මාත්‍රභාෂාගත වදන් වදන් එ ලෙසට ම ලිවිමේ දී භාවිත කළ හැකි ය. මේවා ද නූතන ව්‍යවහාරයෙන් ඉවත් වෙමින් පවතින්නා වූ අක්ෂර සමුහයකි.

කක කඩ කත කම කව කල ක්ෂේ කස ගා ගම සහ ඩග  
බස ඩම වව වශ ජුර ජු ක්කුඩැක්ද වට යි වට ඩග ඩෙ  
ණණ කත තත තත ආ ආ අද ඇ ඇ ඇ ඇ ඇ ඇ ඇ  
ධන දව නන පන පන පු පල බන බන මන මන මම  
ලෙ ගෙ ගෙ

ආදි වූ ද්වීත්ව සංයෝග ද

කතු කතාව ක්ෂේණ ක්ෂේව ඩික්ෂේ ව්‍යැ ජුර ප්‍රවා ක්ෂේම  
නතාය ජ්වල

ආදි වූ ත්‍රිත්ව සංයෝග ද

ක්ෂේම්ස (සෞඛ්‍ය්‍යම්ස) ක්ෂේණ්‍ය (මෙතික්ෂේණ්‍ය)

ආදි වූ වතුර සංයෝග ද

ත්‍රිස්‍යා (ක । ත්‍රිස්‍යා) ආදි වූ පංච සංයෝග ද  
විරන්තන ව්‍යවහාර යේ පැවැති බන්ධනාක්ෂර අතර  
දැක ගත හැකි වේ.

### 3. සන්ධි

ලෝප, ආදේශ, ආගම ආදි සන්ධි කාර්ය  
ආග්‍රායන්, සම්පදේ පිහිටි වවනද්වයක් එකට ගැලපීම  
සන්ධි නම වේ. සන්ධි යන වවනයෙහි අර්ථය එකට  
ගැලපීම, එක් කිරීම, සම්බන්ධ කිරීම ආදි වශයෙන්  
වෙයි. සමාස කාර්යයේ දී ද වවන එක් විමේ ලක්ෂණය  
දැක ගත හැකි වූව ද මෙහි දී අක්ෂර ප්‍රධාන කොට  
ගනීමින් වදන් සංයෝගනය වීම විශේෂතවයකි. අන්  
ලෙසකට පවසන්නේ නම් සමාසයන්හි දී බොහෝ විට

එක් වන්නේ වවන යි. මෙහි දී එක් වන්නේ වවනවල ඇති අක්ෂර යි. එහෙත් ඇතැම් පද සන්ධි සමාස යන ව්‍යාකරණ විධි දෙකට ම අයන් වේ. තීපුපුල්, මලපුන ආදිය නිදරිත යි. එම පද විශේෂණ පුරුව පද සමාසයට සහ ස්වර සන්ධියට අයන් ය. සිදන් සගරාව,

“පෙර’පර වණන් නිසිවිදිනි ගලපනු සඳ නම්”

(පෙර පදයේ අග අකුර හා පර පදයේ මූල් අකුර නිසි අයුරින් ගැලැපීම සනි නම වේ.) යනුවෙන් සන්ධි හඳුන්වා දෙයි. කුමාරතුංග මූතිදාස ඒ හඳුන්වනුයේ, “එක්තැන් වූ ගබඳ අතර ඉඩක් ඇති නො වන සේ ගබඳ සංවිධාන කිරීම සන්ධි නම් වේ” යනුවෙනි.

හාජාවේ ව්‍යක්ත්හාවය, පද සංකෝපය, කාව්‍යත්මක ගබඳ මාධ්‍යීය, කුමානුකුලත්වය, සුබේව්වාරණය ආදි සනි කායීයේ ප්‍රයෝගන අතර වෙයි. සංස්කෘත ආලංකාරකයේ කාව්‍යකරණයෙහි ලා සන්ධියෙන් තැබිය යුතු පද විසන්ධි ස්වරුපයෙන් තැබීමෙන් ‘විසන්ධික’ නම් දෝශය සිදු වන බැවි පැවසුහ.

ලේඛනයෙහි මෙන් ම කරා ව්‍යවහාරයෙහි ද සන්ධි කාර්ය දැක ගත හැකි ය. එහෙත් ඒවා අනෙකානා වශයෙන් ගබඳමය විපර්යාසයන්ගෙනුම යුතු වෙයි. ගබඳප්පයෙශ්, අර්ථප්පකාති, රසප්පතිතිය සිරල්ලයි, දන්නැ, බටිටිකක් වැනි ඇතැම් උච්චාරණ සන්ධි විධි ලිඛිත හාඡාවේ නො යෙදේ. මෙහි දී අධ්‍යයනය කෙරෙනුයේ ලේඛනයේ පවත්නා සන්ධි විධින් ය.

මූලික වශයෙන් සහි නිත්‍ය සන්ධි හා අනිත්‍ය සන්ධි ලෙස දෙ කොටසකට බෙදා දැක්වීමට පිළිවන.

### 1. නිත්‍ය සන්ධි (අභ්‍යන්තර සන්ධි)

- සන්ධි කායෝයීය අනිවායෝ වන සන්ධි.

ප්‍රකාතිය + ප්‍රත්‍යාය = අභ්‍යන්තර සන්ධිය  
(බලු + ආ = බල්ලා)

නිත්‍ය සන්ධිවල ද පදාඹු හා සාධිත පද සන්ධි  
යනුවෙන් කොටස් දෙකකි. පදාඹු සන්ධි නම් පදාඹු  
දෙකක් අතර සිදු වන සන්ධිය සි. වැඩුරු + එක් -  
වැඩුරෙක් යනු නිදර්ශන සි. සාධිත පද සන්ධි නම්  
පදයක් හා පදාඹුවක් එක් වී සැකසෙන සන්ධිය සි.  
රගන + ඕ - රගන්නේ යන්නෙහි මෙති. මෙහි 'රග'  
යනු බාංචුවකි. රට න' යන කෘද්‍යන්ත ප්‍රත්‍යාය යේදී  
සැකසී, 'රගන' යන්නට යළිදු ඕ' ප්‍රත්‍යාය එක් වීමෙනි,  
"රගන්නේ" යන්න සැකසී ඇත්තේ.

### 2. අනිත්‍ය සන්ධි (බාහිර සන්ධි/පද සන්ධි)

- සන්ධි කායෝයීය අනිවායෝ තො වන සන්ධි.

පළමු පදය(පූර්ව පදය)+දේ වන පදය(පර පදය) =  
බාහිර සන්ධිය

(පූර + අගන = පූරගන)

නිත්‍ය සන්ධි පද විසන්ධියෙන් තැබීමට  
අවකාශයක් තොමූත. බස වහරන්නන් අනින් ඒවා  
අවෝත්තික ව ම සන්ධි බවට පත් වෙයි. එහෙන්  
අනිත්‍ය සන්ධින්හි විශේෂන්වයක් පවතී. අවැසි නම්  
සාමාන්‍ය හාජා ව්‍යවහාරයෙහි දී ඒවා විසන්ධියෙන් ව්‍යව  
ද හාවිත කළ හැකි ය.

නිත්‍ය සන්ධි, අනිත්‍ය සන්ධි යන දෙක ම එක  
හා සමාන වූ සන්ධි කාරක ආගුයෙන් සිදු වන තැමූලු  
හාජා ව්‍යාකරණයේ දී වැඩි වැදගත්කමකින් අධ්‍යායනය  
කෙරෙනුයේ අනිත්‍ය සන්ධි සි.

කුමාරතුංග මූතිදාස සන්ධි තවත් ආකාර අනුව  
බෙදා දක්වා නිබේ.

### i. ඒකත්තිය සන්ධි හා අන්කත්තිය සන්ධි

එක ම කාර්යයකින් සමාජීත වනුයේ ඒකත්තිය  
සන්ධි නම්. (ප්‍රත් + ආ - ප්‍රතා) ස්වර සන්ධිය  
මේ බන්දකි. එසේ එක කාර්යයකින් සමාජීත  
තො වන ලෝප, ද්විත්වරුප ආදිය අන්කත්තිය  
යි.

බල + ආ > බල් + අ + ආ - බලා

යනු + රී > යන් + ඩ + න් + රී > යන්නී  
යනාදියෙහි මෙති.

### ii. අමිගු ක්‍රියා හා මිගු ක්‍රියා සන්ධි

අමිගු ක්‍රියා නම් සන්ධි කාර්ය සිදු කර ඇවසන්  
වන විට ම සකස් වන සන්ධි ය. ප්‍රත් + ආ >  
ප්‍රතා, ගනු + රී > ගන් + ඩ + න් + රී > ගන්නී  
ඇයියෙහි ලෙසිනි. එයිනික්විත ව ද වර්ධන,  
සම්කරණාදිය සිදු කළ යුතු වනුයේ මිගු ක්‍රියා  
සන්ධි නම්.

මහ + ඉසුරු > මහ් + අ + ඉසුරු > මහෙසුරු  
> මහෙසුරු යනු නිදර්ශනයෙකි.

### iii. ඒකතුම හා ද්විතුම සන්ධි

එක ම කුම්යකින් සිදු වන ගොන් + ආ -  
ගොනා ආදිය ඒකතුම සන්ධි නම්. කුම  
දෙකතින් සිදු වන නර + ආ - නරා/නරයා,  
කොලු + ආ - කොලුවා/කොල්ලා ආදිය ද්විතුම  
සන්ධි යි.

පෙර'පර වණන්හි නිසියාකාර වූ ගැලපීමේ දී වැදගත් වන සන්ධිකාරක හෙවත් සන්ධි කායන් දහයෙකි.

## සන්ධි කාරක

### 1.ලෝපය

ලොප් කිරීම හෙවත් උච්චාරණය තොට කොට තැබීම යි. සිදත් සගරාව, “වණන් අනුසුරුතීම් ලොප් නම්” යනුවෙන් මේ හඳුන්වයි.

සතුට-තුට, පාද-පා, අඛරණ-බරණ, ඇතුළ-තුළ

මෙහි ස්වර ලෝප හා ව්‍යක්ෂණ ලෝප ලෙස ආකාර දෙකකි. ස්වර ලෝපයේ, ආදිස්වරලෝප(උතුමා-තුමා), මධ්‍යස්වරලෝප(ඇලුම > ඇල්ම), අන්ත ස්වරලෝප(මවු > මවි), පූර්වස්වරලෝප(ඇදුරු + ආ > ඇදුරු + එ + ආ > ඇදුරා), පරස්වරලෝප(අග + ඇමති > අගමැති) ලෙස ආකාර පහකි. ව්‍යක්ෂණ ලෝපයේ, ආදිව්‍යක්ෂණලෝප (හරවු-අරවු), අන්තව්‍යක්ෂණලෝප (පහන > පාන) ලෙස ආකාර තුනකි.

### 2.ආදේශය

වරණයක් ලොප් කොට ඒ වෙනුවට වෙනත් අක්ෂරයක් පැමිණවීම යි. “වණක්සු ලොපා වණක්සු කිරීම අදේශ් නම්” යනුවෙන් සිදත මේ හඳුන්වයි.

හඳ - සඳ, හාවා - සාවා, හවහ - සවස

මෙහි ස්වරාදේශ ව්‍යක්ෂ්පතනාදේශ ලෙස ආකාර දෙකකි. ස්වරාදේශ නම් වෙනත් ස්වරයක් ආදේශ කිරීම සි.

තම් ස්වර අනමා ස්වර වන ආකාරය විග්‍රහ කළ තන්හි ස්වරාදේශයේ සරලතම ලක්ෂණයක් වූ එක් ස්වරයක් වෙනුවට තවත් ස්වරයක් ආදේශ කිරීම පෙන්වා දී තිබේ. අ > ඇ(අදුරු > ඇදිරි), උ > ඉ(උගෙන > ඉගෙන), ඔ > එ(ලොවි > ලෙවි) යන තැනුම් නිදරණන සි. මේ පරිදි ම උ > අ බවට පත් වෙනු ද(යැදුම්-යැදුම්, තැමුරු-තැමුරු) දැකගත හැකි වේ. එ හැරුණු කළ අ/ආ + ඉ/ර් වෙනුවට එ/එ(කර්ණ + ඉන්දිය > කර්ණේන්දිය), අ/ආ + උ/උ වෙනුවට ම/ම්(වන්ද්‍ර + උදිය > වන්දෝදිය), එ + අ/ඇ වෙනුවට ඇ(දේ + අල > දැල) යනුවෙන් ස්වර දෙකක් වෙනුවට එක් ස්වරයක් ආදේශ වන අවස්ථා ද අන්තර සන්ධිවල දී දැක ගත හැකි වේ. කුමාරත්වංශ මුතිදාස මේ කි, ස්වර දෙකක් වෙනුවට එක් ස්වරයක් ආදේශ වීමේ ලක්ෂණය හඳුන්වනුයේ “මිශ්‍රණය” නාමයෙනි.

ව්‍යක්ෂ්පතනාදේශයේ ද ආකාර රැසෙකි. ක' වෙනුවට ය, ව, හ ආදේශය(සිතිකම්-සිතියම්, දැඩුකම්-දැඩුවම්, නවකම්-නවහම්), ග, ද, බ යන අසේෂ්ඨයන්ට ක, ත, ප යන සෙස්ඡ ආදේශය(දිග්-දික්, රද්ගම-රත්ගම, කැපුබි-කැපුප්), ව' වෙනුවට ම' ආදේශය(නවම-නමය), ස' වෙනුවට හ, න් ආදේශය(සවස-හවහ, පසේසිය-පන්සිය) ආදිය එ අතර වෙයි.

### 3.ආගමය

ආගම යනු තැකි ගබ්දයක් පැමිණවීම සි. “වණක්ඩු නිසා ඔහු නො ලොපා වනුයේ අගම නම්”

(වරණයක් ආගුයෙන් ඒ ලොජ් නො කොට සිදු වනුයේ ආගම නම්.) යනුවෙන් සිදුත් සගරාව මේ හඳුන්වයි.

කාන්තා + අ = කාන්තාව,

ලමා + ආ = ලමයා

මෙහි ස්වරාගම හා ව්‍යක්ෂණාගම ලෙස ආකාර දෙකකි. ස්වරාගමයට අනුව අ, ආ, ඉ, උ වැනි ස්වරයන්ගේ පැමිණීම දැක ගත හැකි ය.

බලනු + ඩු > බලනු + අු + ඩු > බලන්නඩු

බලනු + ඩු > බලනු + ඇු + ඩු > බලන්නාඩු

ඉන් + දු > ඉන් + ඉ + දු > ඉනිදු

ඉන් + දු > ඉන් + උ + දු > ඉනුදු

නම් + දු > නම් + උ + දු > නමුදු

ව්‍යක්ෂණාගමයේ දි ය, ව, ර යන අන්තං්‍යාක්ෂරයක් පැමිණීමක්(ලමා + ආ - ලමයා, දේ + උර - දෙවුර, පුන + උත් - පුනරුත්) න් කාරාගමයන්(හිම් + අම් - හිමිනම්), සෝජාගමයන් (කිනුරු-කිදුරු, තමුරු-තමුරු, බමර-බමර) දැක ගත හැකි වෙයි.

#### 4.හුස්වය

දිකී ස්වර කෙටි ස්වර බවට පත් කිරීම යි. කුමාරතුංග මුනිදාස මේ 'සංහරණ' නාමයෙන් හඳුන්වයි. (දාවල් - දච්ච්, ගියෙශ්ත් - ගියෙශත්) ආගම වූ ය, ව ප්‍රක්ෂරයන්ගේන් පුරුව වූ දිරසයන් (උංයිදු-උයිදු, මායිදු-මයිදු) සමාජීය යි නිපාතයෙන් පුරුව වූ දිරසයන් (බලා යි-බලයි, බො යි-බොයි) හුස්ව හාවයට පත් වනු දැක ගත හැකි ය.

### 5.දීකීය

කෙටිස්වර, දිර්සස්වර බවට පත් කිරීම සි. කුමාරතුංග මූනිදාස මෙය 'ආයමන' නමින් හඳුන්වා තිබේ.

මෙහි ද ආකාර දෙකකි. කිසි යම් නුස්ව ස්වරයක් දිර්ස කිරීම පළමු වැන්ත සි.

කල් + අතුර > කලතුර > කලාතුර

සු + අසු > සුවසු > සුවාසු

සමාන ස්වර දෙකක් එක් තනි දිර්සයක් වීම දේ වැන්ත සි.

අ/ආ + අ/ආ > ආ වීමත් (හිත + අහිත - හිතාහිත)

ඉ/ඊ + ඉ/ඊ > ඉ වීමත් (කම් + ඊශ්වර - ක්ම්ඣ්වර)

එ/එළ + එ/එළ > එළ වීමත්

(ගුරු + උපදේශ - ගුරුපදේශ)

එහි දී දැක ගත හැකි වෙයි.

### 6.වංද්ධිය

මාත්‍රාවක් වැඩි කිරීම සි. සිදත 'වැඩි' (වැඩි නම මත් වැඩි) යනුවෙන් හඳුන්වන්නා වූ ලක්ෂණය මෙයින් අනා වුවකි. සිදත් කතුවරයා 'වැඩි' සඳහා නිදර්ශනත්වයෙන් දක්වන්නා වූ ඇස්, ඇල්, ඇප් ආදිය ස්වරාදේශයටත් උචාරණ, නවාම, සිහිලේඛි ආදිය ස්වර දිර්සයටත් අයත් කළ යුතු බව පෙනේ.

කුමාරතුංග මූනිදාස වංද්ධිය හඳුන්වන්නේ 'වර්ධන' නාමයෙනි. මෙම සන්ධි කාර්යයේ දී සිදු වන්නේ අර්ධානුනාසික පුර්ණනාසිකය හාවයට

පැමිණවීම සි. මග > මඩිස් > මං, පිදු > පින්දු > පිං, මුගු > මුඩිස් > මුං ආදියේ මෙනි. සයුද්ධකාක්ෂර සැකසී ඇත්තේ ග + බි/₂ > ග, බි + ණ/₂ > බි, ද + න/₂ > ද, බ + ම/₂ > ඔ ආදි වශයෙනි. ඒවායේ බි, අ, න, ම යන අනුනාසික අක්ෂරයාර්ථය පූර්ණාක්ෂර හාවයට පත් වීම මෙහි සිදු ව තිබේ. අනුස්ථාරය යනු බි, අ, න්, ම යන අක්ෂර සඳහා විකල්පත්වයෙන් යෙදෙන පූර්ණ නාසිකාංක්ෂරයකි.

## 7.හානි

මාත්‍රාවක් අඩු කිරීම සි. සිදත් ‘අඩු’ (අඩු නම් මත් අඩු) යනුවෙන් හඳුන්වන්නා වූ පද සාධන ලක්ෂණය සේ ම ඒ සඳහා තීද්රිගනත්වයෙන් දක්වන දග, සැඩි, කද, බමු ආදිය ද මෙයට සාදාගුණයක් දක්වන තමුදු එහි ඊට තීද්සුන් ව දක්වා ඇති “තුවන නිසයුරා”(තී සයුරා > නිසයුරා, නදීන්ට සයුරක් වූ) යනු භ්‍රස්ථයට අයත් කළ යුතු වන්නකි.

කුමාරතුංග මූතිදාස ‘ක්ෂයණ’ නාමයෙන් දක්වා ඇත්තේ ද හානි ලක්ෂණය මැයි. සම්පූර්ණ නාසිකාංයක් ක්ෂණ කොට අනුනාසික හාවයට බැස්වීම ක්ෂණ නම් යැ”සි ඔහු පවසයි.

දංග > දඩිග් + අ > දග  
 පණුරු > පණ්ඩි + උරු > පඩුරු  
 කිනුරු > කින්ද් + උරු > කිදුරු  
 බමර > බම්බි + අර > බඩර  
 ආදිය තීද්රිගන සි.

### 8.පූළුවීරුපය

පූළුවී පදනයේ අග අක්ෂරයේ රුපය පර පදනයට ද පැමිණවීම සිදන මේ “පර වණ හට පෙර රු කරනු පෙර රු නම්” යනුවෙන් හඳුන්වයි. කුමාරතුංග මුතිනිදාස “සමිකරණ” නාමයෙන් දක්වනුයේ ද කිසි යම් ගබඳයක් සම්පයේ පිහිටි අනාශ ගබඳයක් හා සම බවට පැමිණවීම සි. මෙහි ස්වර සමිකරණ, ව්‍යුක්ෂ්ජන සමිකරණ ලෙස ස්වරුප දෙකකි.

පූර්ව රුපය ද ස්වර පූර්ව රුපය(පූර්වස්වර සමිකරණය) හා ව්‍යුක්ෂ්ජන පූර්ව රුපය(පූර්ව ව්‍යුක්ෂ්ජන සමිකරණය) ලෙස දෙ වැදුරුම් වේ. ඇහැ ආහැ, පිරිසුදු > පිරිසිදු ආදිය ස්වර පූර්ව රුපයටත් අත්කම් > අත්කම්, විස්කම් > විස්සම්, පන්කම් > පන්නම්, කමිනල > කමිමල, කත්තු > කත්තු, මිනිස්සු > මිනිස්ස ආදිය ව්‍යුක්ෂ්ජන පූර්ව රුපයටත් නිදරිණ සි.

### 9.පරරුපය

පර පදනයේ මූල් අක්ෂරයේ රුපය පූළුවී පදනයේ අගට ද පැමිණවීම සි. මෙම ලක්ෂණය සිදන් සගරාවේ තොදැක්වෙන්නකි. මෙය ද ස්වර පරරුපය(පරස්වර සමිකරණය), ව්‍යුක්ෂ්ජන පරරුපය(පර ව්‍යුක්ෂ්ජන සමිකරණය) ලෙස දෙයාකාර වේ. නමුත් > නුමුත්, මහෙසුරු > මෙහෙසුරු ආදිය ස්වර පරරුපයටත්, අස්සන > අස්සන, ලිප්ගල > ලිග්ගල, දුක්පත් > දුප්පත්, අත්ල > අල්ල, රුක්පා > රුප්පා, පහිය > පයිය ආදිය ව්‍යුක්ෂ්ජන පර රුපයටත් නිදරිණ වෙයි.

## 10.ද්වීත්වරුපය

පුවේ පදයේ අග අක්ෂරය ද්වීත්ව කිරීම යි. කුමාරතුංග මූනිදාස ද්වීත්ව රුපය හැඳින්වීමට ‘අහාසන’ නාමය යොදයි. සිද්‍ය මේ හඳුන්වනුයේ පද ද්වීත්වය ද ආශ්‍ය කොට ගනිමිනි. “වණ හට ද පද හට ද දෙරු දැනැවුම් දෙරු නම්”

ලොපල් + ආ - ලොපල් + ල් + ආ - ලොපල්ලා  
ලතෙත් + ආ - ලතෙත් + ත් + ආ - ලතෙත්තා  
කොත් + ආ - කොත් + ත් + ආ - කොත්තා  
නෙත් + ආ - නෙත් + ත් + ආ - නෙත්තා

ආදිය අක්ෂර ද්වීත්වයටත් දී දී, විද විද, පලැ පලැ ආදිය පද ද්වීත්වයටත් සිද්ත්කරු නිදර්ශන කරයි. සන්ධි කාරකයක් වශයෙන් වැදගත් වනුයේ අක්ෂර ද්වීත්වය යි. තවත් නිදසුන් ය, මේ.

කටුසු + ආ - කටුස් + එ + ස් + ආ - කටුස්සා  
බලු + ආ - බල් + එ + ල් + ආ - බල්ලා  
ලැගි + ඒ + ලැග් + ක් + ග් + ඒ - ලැග්ගේ  
කෙකි + අ - කෙක් + ක් + ක් + අ - කෙක්ක

මේ හැරැණු කළ කුමාරතුංග මූනිදාස ව්‍යාකරණ විවරණයේ විග්‍රහ කොට ඇති ආරෝහණය, සංක්ෂේපණය, තෙනරුක්තික විධි යන ගබඳ සංවිධාන ක්‍රම ද සන්ධි කාරක අධ්‍යයනයේ දී වැදගත් වෙයි.

### ආරෝහණය

ජ්වර ගබඳයක් ව්‍යාකරණ ගබඳයකට ආරුස් කිරීමෙන් එම අක්ෂරද්වය එක් අක්ෂරයක් බවට පත් කිරීම යි.

පින් + අට > පිනට, සිත් + ඇති > සිතැති

### සංක්ෂේපණය

එක්තැන් වූ ගබ්දතුයක් එක් ගබ්දයක් බවට පැමිණ වීම සි. ඒ අනුව,

i. අය(අ + යෝ + අ) යන්න “ල්” වෙසි [ගණය - ගුණේ,

කුඩය - කුඩේ]

ii. අව(අ + වි + අ) යන්න “ම්” වෙසි. [ඉච්චර-ඉඩෝර,  
මව-මේර]

### නෙරුක්තික විධි

නීත්‍යනුකූල ව පැහැදිලි කළ තොහැකි වූ එහෙත් ව්‍යාකරණයෙන් විසින් අනුගමනය කෙරෙන්නා වූ ගබ්ද සංයෝග සි. තුන් + රුවන් - තුනුරුවන්, ද්වහල් - දහවල්, පඩු + ඇශ්චිල් - පඩුප්පල් ආදිය ඔහු රට තියුරුන කරයි.

සිංහල ව්‍යාකරණයෙන් දක්වන පරිදි සන්ධි දසයෙකි.

#### 1. පූෂ්චියරලෝපසන්ධිය (පෙරසරලාප්සද)

දින + ඉසුරු → දින් + එ + ඉසුරු →  
දින් + ඉසුරු = දිනිසුරු

#### 2. පරසවරලෝපසන්ධිය (පරසරලාප්සද)

පච්චි + උතුමා → පච්චි + උතුමා = පච්චතුමා

#### 3. සවිරසන්ධිය (සරසද)

නිල් + උප්පල් → නිලුප්පල්

#### 4. ගාත්‍රාදේශසන්ධිය / ගාත්‍රාක්ෂරාදේශසන්ධිය

(ගතදෙස්සඳ)

ගිනි + කම් → ගිනි + ස් + අම් →  
ගිනි + ය් + අම් = ගිනියම්

ලුණු + නාරං → ලුණී + එ + නාරං →  
ලජ් + නාරං → ලජ්නාරං

#### 5. සවරාදේශසන්ධිය (සරදෙස්සඳ)

වීර + උදාර → වීර + එ + උදාර →  
වීර + ඔ + දාර = වීරෝදාර

#### 6. ගාත්‍රාක්ෂරලෝපසන්ධිය (ගතකුරුලෝපසඳ)

ගග + වතුර → ග + ඩ/₂ + ඇ + වතුර →  
ගේ + වතුර = ගංවතුර

#### 7. පූවිරුපසන්ධිය (පෙරරුසඳ)

අත් + කම් → අත් + ස් + අම් →  
අත් + ත් + අම් → අත්තම්

#### 8. පරරුපසන්ධිය (පරරුසඳ)

දුක් + පත් → දුස් + පත් → දුප් + පත් =  
දුප්පත්

#### 9. ආගමසන්ධිය (අගමසඳ)

දෙ + ආකාර → දෙ + ය් + ආකාර =  
දෙයාකාර

#### 10. දැවිත්වරුපසන්ධිය (දෙරුසඳ)

පොල් + අත්ත → පොල් + ල් + අත්ත = පොල්ලත්ත  
වැල් + අවුරු → වැල් + එ → අවුරු →  
වැල් + ල් + අවුරු → වැල්ලවුරු

මේ අතුරින් පරරුපසන්ධිය පශ්චාත් කාලීන සිංහල ව්‍යාකරණයෙන් විසින් හඳුන්වා දෙන ලද්දකි. සිද්ධ්‍යා සරරාලවී සඳහන් වනුයේ සෙසු තවය පමණකි. මිට අමතර ව සංස්කෘත සන්ධි කිහිපයක් ද සිංහලයේ හාටිත වනු දැක ගත හැකි ය.

## 1. සූචීසවරලෝප සන්ධිය

පෙර පදයේ අග අක්ෂරය ලොප් කොට එහි ගාත්‍යාක්ෂරය පසු පදයේ මුල් සවරය හා ගැළපීමේ සන්ධිය යි.

- පෙර පදයේ අග සවරය ලොප් කිරීම.
  - පසු පදයේ මුල සවරයක් තිබීම.
  - පෙර පදයේ අග සවරයන් පසු පදයේ මුල් සවරයන් අසමාන වීම
- මෙහි විශේෂතා යි.

දින + ඉසුරු  
දින් + අ + ඉසුරු  
දින් + අ + ඉසුරු  
දින් + ඉසුරු  
දිනිසුරු

### නිදහින

සුරත(සුරු+අත),  
නැණුස(නැණ+අැස),  
මැදැගිල්ල(මැද+අැගිල්ල),  
රියැදුරු(රිය+අැදුරු),  
දිගැසි(දිග+අැසි),  
සුලැගිල්ල(සුල් +අැගිල්ල),

දැකුණත(දැකුණු+අත),  
යනෙන(යන+එන),  
නැණුති(නැණ+අැති),  
සුරදු(සුර+ඉදු),  
මහදුරු(මහ+අදුරු),

දිගා(දිගු +ආ), දියෝග(දියි+මද),  
හිගුරල(හිගුරු+අල),  
නුවණැත්තේ(නුවණ+අත්තේ)

"විදුරවියේ(විදුරු+අවියේ, ව්‍යුතායුධ-යකුයා), දිගා(දිගු+ආ), දිනිසුරු(දින+ඉසුරු), කතීල්(කනා+ර්ල්, රන්දෙළාව - රන් උංචිල්ලාව හෝ රන් වරපට), බමරදුල(බමරු + උදුල, පුෂ්පය සි.), නොමරුල්(නොමර+ලාල්, වැලි තැති උල්පත), සඳෙවි(සදා+ඒවි), යලේහි(යල+ඒහි, තැවත එහි), පහරෝත(පහර+මිත), හබිනා(හබි+මිනා), ඇ පෙරසර ලොපා පරසර ගතට පැමිණ වූ බැවින් පෙරසරලාප්සද නම්. (පුවීසුරය ලොප් කොට පරසරය ගාත්‍යාක්ෂරයට පැමිණ වූ බැවින් පුවීසුරලාපසනි නම වේ.) - සිදන්සිගරාව

## 2. පරසවරලාප සන්ධිය

පර පදයේ මූල ඇති සවරය ලොප් කිරීමේ සන්ධිය සි.

- පෙර පදයේ අගත් පසු පදයේ මූලත් අනිවාර්යයෙන් ම ස්වරාක්ෂර තිබේම.
  - පෙර පදයේ අග ස්වරය හා පසු පදයේ මූල් ස්වරය සමාන හෝ අසමාන වේම.
- මෙහි දී සන්ධි වන පදවල ලක්ෂණ සි.

පසි + උතුමා  
පසි + උතුමා  
පසි + තුමා  
පසිතුමා

గුරුතුමා(ගුරු+ලතුමා). මුනිදු(මුනි+ඉදු), දිව්‍ය(දිව+අග), සුරගන(සුර+අගන) වැනි පෙර්පර වණන් සම වන වදන් පූර්වස්වර ලේඛයෙන් ද සන්ධි කළ හැකි බැවි කෙනෙකුට හැඟී යා හැකි ය. එහෙත් එ වන් තහේහි දී වඩාත් පහසුවෙන් අනුගමනය කළ හැකි සන්ධි ක්‍රමය මෙය වන බැවින් ඒවා පරස්වර ලේඛ සන්ධියට අයන් සේ සලකුනු ලැබේ. පරස්වරලේඛ සන්ධිය සඳහා තවත් නිදර්ශන කිහිපයකි මේ.

ମୁନିତୁମା(ମୁନି+ତୁମା),  
ପିଲିତୁର୍ଗ(ପିଲି+ତୁର୍ଗ),  
ଗନାଦୂର(ଗନ+ଦୂର),  
ସତିତୁମା(ସତି+ତୁମା)

උගේසුම් (උගේ + එසුම්, උපතේ උණසුම්), සුස්මෙන් (සු + උස්මෙන්), තියුණු (ති + අයුණු, තුන්ගුණ), වැටුසිපත (වැටු + අසිපත), ඇපරසරලාජසද නම් - සිද්ධීසගරාව

අත්තනායක එම්. හේරත්, රසාස්වාද  
 (රස+ආස්වාද), වර්පාරමිහ(වර්ප+ආරමිහ),  
 සහනාධාර(සහන+ආධාර) වැනි සංස්කෘත ගෙයිද  
 පූර්වස්වරලෝප සන්ධියටත් හාජානුරාග  
 (හාජා+ඇනුරාග), ක්‍රියාධිකාර (ක්‍රියා+අධිකාර),  
 විද්‍යාලෝක (විද්‍යා+ආලෝක) ආදිය පරස්වරලෝප  
 සන්ධියටත් අයත් වන බැව් දක්වන නමුදු (ව්‍යාකරණ  
 මීමාසා, පි.37,40) එය සාවදා විශ්‍රාහයකි. සිංහලයේ  
 මේ කී සන්ධි කුමයනට සමාන ව ව්‍යව ද පද සාධනය  
 සිදු වන බැව් පෙනෙනත් ඒවා දීර්ස සන්ධියෙන් සැකසී  
 සංස්කෘත ව්‍යවන වන සෙයිනි, ඒ. මේ වන් අදුරදුරකි  
 තිගමන දූහනන් නොමග යවනසුලු සෙයින් විද්වත්තන්  
 තව දරටත් විමර්ශනයිලි විම මැනුවේ.

### 3. සවර සන්ධිය

පුළුවේ පදන්තේ අග ඇති ස්වරාරැස් නො වූ ගාත්‍රාක්ෂණය පර පදන්තේ මුල ඇති ස්වරය හා එක් වීමේ සන්ධිය යි.

- පසු පදන්තේ මුල් අකුර ස්වරයක් වීම.
- පෙර පදන්තේ අග අකුර ස්වරාරැස් නො වූ ව්‍යක්ෂුත්තයක් වීම.
- ලෝප, ආමේශ, ආගම ආදි සන්ධිකායෝගී භාවිත නො කොට ගතකුරට ස්වරය පමණක් ආරැස් කිරීම.

මෙහි විශේෂතා යි.

#### නිල් + උපුල් නිලුපුල්

තවත් නිදර්ශන කිහිපයක් මේ ලෙසිනි,

ඒකිනෙක(එකින්+එක), පිනැති(පින්+ඇති), එදිනෙදා(එදින්+එදා), පියුමුපුල්(පියුම්+උපුල්), වමත(වම්+අත), යකැදුර(යක්+ඇදුරු), නෙතහින්(නෙන්+ඇතින්), රත්මලාන(රත්මල්+ආන), රනෝවිලි(රන්+තිවිලි, රන් උවිල්ලාව), රනීල්(රන්+රේල්, රන් උවිල්ලාව), සහිලුල්(සහිල්+උගල්, සහිල් උල්පත), මලෝලඹු(මල්+තිලඹු, මල් එල්වන ලද)	මලුපුන(මල්+ඇපුන), උරෙනුර(උරෙන්+උර), එකැස්(එක්+ඇස්), රුචිනාර(රුචින්+ආර),
---	--

පසැස් ඇ සරලොප් තැන ද සර ගතට පැමිණ වූ බැවින් සරසද නම්. (සෙර ලෝපය තැනත් සුරාක්ෂාරය ගාත්‍රාක්ෂාරයට පැමිණ වූ බැවින් පරස්වරලෝප සන්ධි නම් වේ.) - සිද්ධ්‍යාචාරාව

#### 4. ගාත්‍රාදේශ සන්ධිය

ඡ්‍යාවී පදයේ අග හෝ පර පදයේ මූල ඇති ගාත්‍රාක්ෂාරය ලෝප කොට වෙනත් ගාත්‍රාක්ෂාරයක් ආදේශ කිරීමේ සන්ධිය සි.

- මූල් පදයේ අගට ගාත්‍රාක්ෂාරය දේ සිදු වන විට පුව්වයේ පැවති අකුර සුරය ද සමග ඉවත් වේ.
- පර පදයේ මූලට ගාත්‍රාක්ෂාරය දේ සිදු වන විට සුරය ඉතිරි වත් දී ගතකුර පමණක් ඉවත් වේ.

1 අවසථාව -

ලං + නාරං  
ලං(ං + නා) + නාරං  
ල + ජ් + නාරං  
ලජ්නාරං

2 අවසථාව -

දඩ් + කම්  
දඩ් + ස් + අම්  
දඩ් + ය් + අම්  
දඩ්යම්

තවත් නිදහ්‍යීන කිහිපයයක්

දඩ්වම්(දඩ්+කම්),  
පිලියම්(පිලි+කම්),  
මැලියම්(මැලි+කම්),  
සිතුවම්(සිතු +කම්),

සුරුවම්(සුරු+කම්),  
බිලියම්(බිලි+කම්),  
සුණුවම්(සුණු+කම්),  
සිතියම්(සිති+කම්)

අත්වරු, සිත්වරු, මහණුවම්, දඩුවම්, හිනියම් ඇ පරකකරනට වයන් හා කජ්ඩිල්, කැසුප්පේපානු, ලජ්නාරග, හෙජ්තොට, සුත්තෙත්, බුත්සරණ, ඇ බදන්

සර ලොපා පතන් හා අදේස් කළ බැවින් ගතදෙස්සඳ නම් - සිදුත්සගරාව

(අත්කරු → අත්වරු, සිත්කරු → සිත්වරු, මහණකම් → මහණුවම්, ගිනිකම් → ගිනියම් යනාදී වදන් හි පරපදයේ මූල ඇති ක'කාර සඳහා ව'කාර හා ය'කාර ද කබපිල් → කප්පිල්, කැසුබුපොතු → කැසුප්පොතු, ලැබුනාරග → ලප්නාරග, හෙබතොට → හෙප්තොට, පුදුබත් → පුත්බත්, බුදුසරණ → බුත්සරණ යනාදී තන්හි බ'කාර, ද'කාර සහ ඒවායේ ස්වර ලොප් කොට ප'කාර, ත'කාර ද ආදේශ කළ බැවින් ගාත්‍රාදේශ සන්ධි නම්.)

## 5. සවරාදේශ සන්ධිය

පුළුවී පදයේ අග අකුරේ ස්වරයත් පසු පදයේ මූල් ස්වරයත් වෙනුවට වෙනත් ස්වරයක් ආදේශ කිරීමේ සන්ධිය යි. මෙය සංස්කෘතයේ ගුණ සන්ධියට සමානතා දක්වන්නකි.

- පසු පදයේ මූල් අකුරත් පෙර පදයේ අග අකුරත් ස්වර වීම.
- පසු පදයේ මූල් අකුරේ ස්වරයත් පෙර පදයේ අග අකුරේ ස්වරයත් අසමාන වීම.
- එ කි ස්වර දෙක ම ලොප් කොට ඒ වෙනුවට වෙනම ම ස්වරයක් ආදේශ වීම.  
මෙහි විශේෂතා යි.

මහ + උදර

මන් + අ + එදර

මන් + ඔ + දර

මහෝදර

ස්වරාදේශය සිදු වනුයේ පහත පරිදේදනී,

අ/ආ + උ/උ → ඔ/ଓ

අ/ආ + ඉ/ඊ → එ/ଓ

එ + අ/ඇ → අැ

ස්වරාදේශ සන්ධියෙහි දී මෙලෙස කිසි යම් ස්වර දෙකක් වෙනුවට වෙනත් ස්වරයක් පැමිණීම ආදේශ වීමක් වශයෙන් දක්වනු ලැබෙනත් සංස්කෘත ගුණ සන්ධියේ දී පැවෙසෙනුයේ පලමු ව තිබුණ ස්වර දෙකහි ගුණීතය වශයෙන් තේ වන ස්වරය (ආදේශ වන ස්වරය) ලැබෙන බව යි.

අ/ආ × ඉ/ඊ → එ

අ/ආ × උ/උ → ඔ

වාග් විද්‍යාත්මක වශයෙන් විමර්ශනයක යෙදෙන කළ අ'කාරය කණ්ඩාක්ෂරයකුත් ඉ'කාරය තාලුජාක්ෂරයකුත් වන සෙයින් මේ දෙක එක විට උච්චාරණය කෙරෙන කළේහි කණ්ඩාලුජාක්ෂරය වූ එ'කාරය පැමිණෙන බවත් එ ලෙසට ම උ'කාරය මිං්ඩාක්ෂරයක් වන සෙයින් කණ්ඩාජ්ඩාක්ෂරය වූ ම'කාරය පැමිණෙන බවත් අවබෝධ කොට ගත හැකි යි.

එහෙන් එ + අ/ඇ → අැ වීම සංස්කෘත ගුණ සන්ධියේ නොමැති සිංහල ස්වරාදේශයේ පමණක් පවත්නා වූ ලක්ෂණයකි.

එ + අත → අැත,      මෙ + අත → මැත,

දෙ + අත → දැත,      දෙ + ඇල → දැල(ඇල දෙක)

දෙ + ඇස් → දැස්,      දෙ + අල → දැල(දෙපස්)

- දද + අමුණු → දැමුණු,
- දද + අගුල් → දැගුල්,
- දද + ඇගිලි → දැගිලි
- දද + අග → දැග(අංග දෙක)

සිරි තිලකසිරි, එ + ඇ වෙනුවට ඇ යෙදීම ද ස්වරාදේශ ලක්ෂණයක් වශයෙන් දක්වා ඇතත් (සිංහල වියරණ විදි, පි.63) තියබෝරු ජී. පෙරේරා වැන්නන් එ බදු තැන් අයත් කොට ඇත්තේ පූර්වස්වර ලෝප සන්ධියට යි. මේ වැනි වචන එ කි දෙයාකාරයෙන් ම සන්ධි කළ හැකි බව පෙනේ.

දද + ඇවර → ද් + ඡ + ඇවර → දැවර

ස්වරාදේශ සන්ධිය හා ගුණ සන්ධිය වෙන් කොට දැක්වීමේ දී සංස්කෘත පද (තත්සම පද) ගුණ සන්ධි වශයෙනුත්, සිංහල (නිෂ්පන්න හා තද්හව පද) ස්වරාදේශ සන්ධි වශයෙනුත් දැක්වීම වඩාත් සූදුසු බව පෙනේ. ඒ අනුව

ඩුලෝදර(ඩුල + උදර),	වීරෝදාර(වීර+උදාර),
කාලෝචිත(කාල+චිත),	ධනේශ්වර(ධන+චිත්වර),
නරෝත්තම(නර+ත්තම),	කම්පිශ්චිය(කර්ණ+ඉන්චිය),
දේවින්දු, සුරේන්දු,	මහේන්දු,
මහේශ්වර(මහා+ර්ශ්වර),	නරේන්දු,
මාගේෂපකරණ,	ජාතිකෝත්සවය,
කුටෝපකුම,	පෘතිකෝත්පාධිය,
ජාතිකෝත්නාතිය,	
මාගේෂපකේදේක,	සන්ත්වෝද්‍යානය,
ග්‍රාමෝද්‍ය,	සුයෝසිශ්දය,
සහෝදර,	ගුවණෝචිය,
ඛුද්ධේදෝත්පත්තිය,	උව්‍යිවාරණෝචිය,
අල්පේවුත,	රමේෂ්(රාමා + ර්ෂ්),
වනෝද්‍යාන,	සුපේෂ්පහාර,

නීලෝත්පල,  
කුමාරෝදය,  
කාවෙෂපැකුම,

සේවණාවෙන්,  
නාට්‍යවිත,  
ශ්‍රීමධ්‍රීස්‍යව

යනාදිය ගුණ සහ්යියටත් මොහොර, වටොර  
ආදිය ස්වරාදේශ සහ්යියටත් අයත් කළ හැකි ය.

මෙහෙසුරු, මොහොර, ලඹීරා, ඇ, අ, ඉ උන්  
ලොපා එ, ඔ, ඔ අදේස් කළ බැවින් සරදේස්සද නම්  
- සිද්‍යාස්ථාරාව

(මහ + ඉසුරු → මෙහෙසුරු, මහ + උර →  
මොහොර, ලඩ + උදරා → ලඹීරා යන මේ ආදිය  
පූළුවිසුර වූ අ'කාර හා පරසුර වූ ඉ'කාර, උ'කාරයන්  
ලෝප තොට එ, ඔ, ඔ යන සුර ආදේශ කළ බැවින්  
ස්වරාදේශ සහිත නම්.) ලඩ + උදරා යන්න සහ්යි වීමේ  
දී සිද්‍යාස්ථාරු දක්වන අනියම විධියෙහි බලපැමෙන්  
ද'කාරය ගිලිහි ඇති. ගණදෙවියා යනු එහි අර්ථය සි.

## 6. ගානුක්ෂරලෝප සහ්යිය

පූළුවී පදයේ අග සක්‍රෘතකාක්ෂරයක් ඇති විට එහි  
අනුනාසික අක්ෂරර්ධය ඉතිරි වත් දී අනෙක්  
ගානුක්ෂරය ස්වරයන් සමඟ ලොප් තොට අනුනාසිකය  
අර්ධය පූළුනාසික්‍රයක් (විනුවක්) බවට පත් කිරීමේ  
සහ්යිය සි. ඇතැම් තැනෙක දී අනුනාසික්‍රය එ ලෙසට  
ම තැබෙනු ද දැක ගත හැකි වේ.

සක්‍රෘතකාක්ෂර සකස් වී ඇති ආකාරය හා ඒවා  
විනුවක් බවට පත් වීම පහත පරිදීදෙනී,

ග + බ/2 = ග → ( ) → බි = ०

ජ + ක්ස්/2 = ජ → ( ) → ක්ස් = ०

ච + ත්ස්/2 = ඔ → ( ) → ත්ස් = ०

ද + ත්/2 = ද → ( ) → ත් = ०

ඛ + ම්/2 = ඔ → ( ) → ම් = ०

මිහිදු + කලය	උමග + දා	අඹ + මල්
මහිර + ස්කී + කලය	උමර + ඔ + දා	අම්/2 + ඔ + මල්
මිහින්කලය (මිහින්කලය)	උමකි + දා	අම්මල් (අම්මල්)
	උමංදා	

තවත් නිදියින කිහිපයක් පහත පරිද්දෙනි,

ලිංමැඩ්(ලිද්+මැඩ්), කින්නර(කිදු+නර),

දංකුඩ්(දුමු+කුඩ්), ගංවතුර(ගග+වතුර),

ලිංපඩිය(ලිද්+පඩිය), දංගස(දුමි+ගස),

නියංආධාර(නියග+ආධාර), ගංදිය(ගග+දිය),

එක්ටැමිගේ(එක්ටැමි+ගේ), නියංසාය(නියග+සාය),

කොලොංතොට(කොලොඩි+තොට),

ගංරන්(ගග+රන්, ගගේ උපදින රන්),  
වංමුතු(වග+මුතු), මූංඩියලි(මුග උපදින +ඩියලි),  
නෙඳමිමල්(නෙඳමු+මල්), අම්මල්(අඹ+මල්) ඇ ගබන්  
ලොපා මත් වැශී බැවින් ගතකුරුලොප්සද නම්.  
(ග'කාර, බ'කාරාදිය ලොප් කොට මාත්‍රාවයි කළ  
බැවින් ගාත්‍රාස්ථරලොප්ප සහි නම්.) - සිද්ධ්සාගරාව

## 7. පූර්වීප සහිය

පූර්වී පදයේ අග අක්ෂරයේ රුපය පර පදයේ මුල් අක්ෂරයට ද පැමිණවීමේ සහිය යි.

අත් + කම්	විස් + කම්	කම් + හල
අත් + ස් + අම්	විස් + ස් + අම්	කම් + ස් + අල
අත් + ත් + අම්	විස් + ස් + අම්	කම් + ම් + අල
අත්තම්	විස්සම්	කම්මල

තවත් නිදරණන කිහිපයක්,

දස්සම්(දස්+කම්),

ගෙත්තම්(ගෙත්+කම්),

සිත්තම්(සිත්+කම්),

අස්සල(අස්+හල),

ඇස්සම්(ඇස්+හම්),

වත්තල(වත්+හල),

කම්මල(කම්+හල),

අත්තම්(අත්+කම්),

පන්නම්(පන්+කම්),

අත්තම්, වත්තම්, ගෙත්තම්, පන්නම්,  
විස්සම් ඇ පරකකරනට පෙරරු ලද්දෙන්  
පෙරරුසා නම්. (පර වූ ක'කාරයන්ට පූර්වීප ලත්  
සෙයින් පූර්වීපසන්ධි නම් ) - සිද්ධ්‍යාචාරාව

## 8. അരരുപ്പ സംഖ്യീയ

පර පදනයේ මුල් අකුරට රැපය පෙර පදනයේ අග අකුරට ද පැමිණවීමේ සත්‍යය හි. කිද්දත්සගරාවේ නො එන මෙම සත්‍යය තියබෝරු පෙරේරා, කුමාරතුංග මුනිදාස වැනි තුළත යුතු යුතු වූකරණයෙන් විසින් භූජන්වා දෙන ලද්දකි. සිද්ධ නො දක්වනු මේ පැරණි සිංහලයේ ද බෙහෙවින් භාවිත වූ සත්‍යයකි,

ගොජ + කොල	පොහොසන් + දන	දුක් + ගත්තා
ගොජ + ක් + මල	පොහොසන් + ද් + අන	දුජ් + ග් + අත්තා
ගොක් + ක් + මල	පොහොසද් + ද් + අන	දුග් + ග් + අත්තා
ගොක්කොල	පොහොසද්දන	දුග්ගත්තා

କଲତ୍ତା ନିର୍ଦ୍ଦିନ କିହିପଯକ୍,

ହିକ୍କବୁଲି(ହିଲେ+କବୁଲି),  
ଦ୍ୱୀପତନ(ଦ୍ୱୀପ+ତନ),  
ଲିଙ୍ଗଗଳ(ଲିଙ୍ଗ+ଗଳ),  
ଅଗନଳ(ଅତ୍ମ+ଗଳ),  
ଅସେଣନ(ଅତ୍ମେ+ସନା),  
ଲକ୍ଷଣ(ଲକ୍ଷ+ଣ),  
ବକ୍ରକବ(ବଳେ+କବ),  
ରେପେଲା(ରେକ୍ଷ୍ଟ୍+ପା),  
ଖରଗଳ(ଖକ୍ଷ+ଗଳ),  
କମିଲ୍ଲୁଲ(କନ୍ତୁ+ମିଲା),  
ଲାଗେଗଳ(ଲାକ୍ଷେ+ଗଳ)

## 9. ආගම සත්‍යාචාරය

පුන + උත්පත්තිය	නො + එක්	කපු + අල
පුන + එ + උත්පත්තිය	නො + ද් + එක්	කපු + ව් + අල
පුනරුත්පත්තිය	නොයෙක්	කපුවල

තවත් නිදිකීන කිහිපයකි මේ,

නිරවුල්(නි + අවුල්),  
දෙයාකාර(දෙ + ආකාර),  
සිවුරග(සිවු + අග)

වියවුල්(වි + අවුල්),  
නිරතුරු(නි + අතුරු),

පිරියත්(පිරි+අත්, පර්යන්තය), මියුගුණු(මි+අගුණු,  
මහියංගණය), සිපියෙවි(සිපි+එවි), දුවය(දු+අග,  
දූතාංග), රුවාරු(රු+අරු, රුපධර්ම හා අරුප දර්ම),  
කුනුවග(කුනු+අග), පුනරුත්(පුන + උත්), තිරෝද(ති  
+ මද) ඇ පෙරසර නොලාපා යවරන් අගම්  
කෙකළෙන් අගම්සද නම්. (පුව්සිර ලොප් නො  
කොට යාකාර, වාකාර, රාකාර ආගම කළ සෙයින්  
ආගම සන්ධි නම්.) - සිද්ධ්‍යාචාරයට

## 10. ද්විත්වරුප සන්ධිය

පුව් පදයේ අග ගාත්‍යාක්ෂරය ද්විත්ව වී එහි  
දෙ වන පදයේ මූල ඇති සිර, ද්විත්ව වූ දෙ වැනි  
ආක්ෂරය හා එක් විමේ සන්ධිය යි.

- පසු පදයේ මූල් අකුර සිරයක් වීම.
- මූල් පදයේ අග ස්වරයක් ඇති විට එම ආක්ෂරය  
ද්විත්ව කිරීමට පෙර සිරය ඉවත් කළ යුතු ය.

ඉනි + අල  
ඉන් + ක් + අල  
ඉන් + න් + අල  
ඉන්නල

පොල් + අත්ත  
පොල් + ල් + අත්ත  
පොල්ලත්ත

තවත් නිදහීන කිහිපයක්,

හෙලිල්ලඩු(හෙලිලි+අඩු), ගොක්කත්ත(ගොක්+අත්ත),  
රැක්කත්තන(රැක්+අත්තන), කොස්සැට(කොස්+අැට),  
වක්කත්ත(වක්+අත්ත), වල්ලම්බලම(වල්+අම්බලම),  
වල්දුරා(වල්+දාරා),

වැල්ලවුරු(වැලි+අවුරු), වැලියෙන් කළ  
තාප්පය), හෙලිල්ලඩු (හෙලිලි+අඩු, සුදු පැහැ අගන),  
කූල්ලෙලවි(කූලු+ලෙවි) ඇ  
පෙරසර ලොපා ගතට දෙරු දැන වූ බැවින් දෙරුසද  
නම්. (පුවීසුරය ලොප් කොට ගාත්‍රාස්ථරයට රුපද්ධියක්  
පහිත කළ බැවින් ද්වීත්වරුප සයේ නම්)

- සිදන්සගරාව

සිංහලයේ භාවිත වනුයේ මෙම දස වැදැරුම්  
සන්ධි පමණක් නො වේ. සංස්කෘත සන්ධි විධි ද මිගු  
සිංහලයේ දී බොහෝ සෙයින් දැක ගැන්මට පිළිවන.  
එ බැවින් සිංහල භාෂාවේ සන්ධි පිළිබඳ මනාව දැන  
ගැන්මට නම් සංස්කෘත සන්ධි ද අධ්‍යයනය කිරීම  
අනිවාර්ය වේ.

## සංස්කෘත සන්ධි

සංස්කෘත ව්‍යාකරණයට අනුව සන්ධි පස් වර්ගයකි,

- |                     |                      |
|---------------------|----------------------|
| 1. ස්වර සන්ධි       | 2. ව්‍යුද්ධිතන සන්ධි |
| 3. අනුස්වාර සන්ධි   | 4. විසර්ග සන්ධි      |
| 5. ප්‍රකාන්ති සන්ධි |                      |

මෙයින් ස්වර සන්ධි හා ව්‍යුද්ධිතන සන්ධි යන දෙක සිංහල භාෂාවෙහි ලා විශේෂ වශයෙන් වැදගත් වේ.

### 1. ස්වර සන්ධි

ස්වර පිළිබඳ සන්ධි කාර්ය වීමෙන් ගැලුපෙනුයේ ස්වර සන්ධි නම්. මෙහි,

- |                   |                    |
|-------------------|--------------------|
| i.දිර්ස සන්ධිය    | ii.ගුණ සන්ධිය      |
| iii.වෘත්ති සන්ධිය | iv.ව්‍යුස්ත සන්ධිය |
| v.ලෝප සන්ධිය      | vi.ලෝපග් සන්ධිය    |
| vii.ආදේශ සන්ධිය   | viii.ආගම සන්ධිය    |

යනුවෙන් හේද අවකි. මේ අතරින් දිර්ස, ගුණ, වෘත්ති, ආදේශ යන ස්වර සන්ධි සතර සිංහලයට විශේෂ වශයෙන් වැදගත් වේ.

#### i.දිර්ස සන්ධිය

සමාන වූ ස්වර දෙකක් තනි දිර්සයක් වීමෙන් සිදු වන සන්ධිය මේ නම්. “සවරණේ දිර්සයා සහ” යනු සාරස්වත සූත්‍ර යි.

අ/ආ + අ/ආ → ආ  
 ඉ/ඊ + ඉ/ඊ → ඊ  
 උ/උ + උ/උ → උ  
 ස/ස්ස + ස/ස්ස → ස්ස

ආදි වගයෙන් අක්ෂර දීප්සන්වයට පත් වෙනු මෙහි දැක ගත හැකි වේ.

හිත+අහිත	බුද්ධි+ඉන්දිය	හේතු+ලදාහරණ
හිත්+අ+අහිත	බුද්ධි+ඉ+ඉන්දිය	හේත්+ල+ලදාහරණ
හිත්+ආහිත	බුද්ධි+ඊන්දිය	හේත්+ලුදාහරණ
හිතාහිත	බුද්ධින්දිය	හේතුදාහරණ

පිත්+ස්සණ  
 පිත්+ස්ස+ස්සණ  
 පිත්+ස්ස+ස්සණ  
 පිත්+ස්සණ  
 පිත්ස්සණ  
 (පියාගේ හෝ)

තවත් නිදරණ කිහිපයක්,

සාතිගය(ස්+අතිගය),  
 ගුවණාගාර(ගුවණ+ආගාර),  
 ධර්මායතන(ධර්ම+ආයතන),  
 බුද්ධින්දිය(බුද්ධි+ඉන්දිය),  
 විද්‍යාලේකය(විද්‍යා+ආලේකය),  
 ක්‍රියාධිකාරය(ක්‍රියා+ඇධිකාරය),  
 භාෂානුරාගය(භාෂා+ඇනුරාගය),  
 ලංකාධිපති(ලංකා+ඇධිපති),  
 උපමාලංකාර(෋පමා+ඇලංකාර), මූනින්ද(මූනි+ඉන්ද),  
 ගිරිග(ගිරි+රිග), මහීන්ද(මහී+ඉන්ද),  
 ගුරුක්ති(ගුරු+ලක්ති), වරැරු(වාරු+ලාරු),  
 ගොංක(ගො+ඇංක), දේවාලය(දේව+ආලය),  
 දෙයාර්ණව(දෙයා+ඇර්ණව), හුරුධව(හු+ලාරුධව)

### ii. ගුණ සන්ධිය

සිංහල ස්වරාදේශ සන්ධිය යටතේ පැහැදිලි කෙරුණු පරිදි ස්වර දෙකක් ගුණ වීමෙන් වෙනත් ස්වරයක් පැමිණීම සි. ඒ මේ සේ ය.

අ/ආ × ඉ/ඊ → ඒ

සුරෝන්ද(සුර+ඉන්ද), මහෝන්ද(මහා+ඉන්ද), උමේෂ(උමා+ර්ශ)

අ/ආ × උ/උ → ඕ

සුරයෝදය(සුරය+උදය), මහෝපාධ්‍යය(මහා+උපාධ්‍යය), වෘත්තේත්රු(වෘත්ත + උරු)

සිංහල ස්වරාදේශ සන්ධිය මේ කියන ගුණ සන්ධියට වෙනස් ව යෙමින් ඒ + අ → ඇ වූ පරිදි ම මෙය ද ස්වරාදේශයෙන් අනුව වන තවත් ලක්ෂණයක් වශයෙන්,

අ/ආ + සා → අර්/ආර් වීම දැක ගත හැකි වේ.

සප්තරාෂි(සප්ත + සාෂි), මහාරාෂි(මහා+සාෂි), ශිතරතු(ශිත + සාතු)

### iii. වඩ්ධි සන්ධිය

අ'වරණයට සන්ධි ස්වරයක් පර කළේහි මේ සිදු වෙයි. එ, එ්, එළී, ඔඟ යන සතර සන්ධි ස්වර වශයෙන් හඳුන්වා දුනිමු.

අ/ආ + ඒ → එළී

ගුණ + ඒකදේශ → ගුගෙණකදේශ

අ/ආ + එල් → එල්

පුරුව + එතිහාසික → පුරුවෙතිහාසික

අ/ආ + මි → මි

දිව්‍ය + මාෂධ → දිව්‍යාෂධ

අ/ආ + මී → මී

මහා + මාෂධ → මහොෂධ

#### iv. ආදේශ සන්ධිය(අන්තස්සේරාදේශ)

ඉ, උ, ඩ, පූ යන වර්ණයන්ට පිළිවෙළින් ය, ව, ර, ල යන අන්තස්සේරාදේශර ආදේශ වීමෙන් ගැළපෙන සන්ධිය මේ නම්. මෙහි හේද සතරකි,

#### ● ය'කාරාදේශය

පුරුව පදයේ අග ඇති ඉ/ඊ යන ස්වරය ඉවත් කොට රේට ය'කාරය ආදේශ කොට පසු පදයේ මූල් ස්වරය හා ගැළපීම මෙහි දී සිදු කෙරේ. සිංහල ගාත්‍රාදේශ සන්ධියේ දී ද ය'කාරාදේශය සුලබ වශයෙන් සිදු වූ නමුදු සන්ධි කාර්යයන්ට අනුව ඒ මෙයින් අනු වේ.

අති+ලත්තම

ප්‍රති+ලාෂ

කපි+සාෂන

අත්+ශ්‍ර+ලත්තම

ප්‍රත්+ශ්‍ර+ලත්තම

කප්+ශ්‍ර+සාෂන

අත්ය්‍රත්තම

ප්‍රත්ය්‍රාෂ

කප්යාෂන

අත්තුත්තම

ප්‍රත්තුෂන

තවත් නිදරණන කිහිපයක්,

අත්තුග්‍ර(අති+ලග්‍ර),

ජාත්‍යාල(ජාති+ආල),

ජාත්‍යන්ධ(ජාති+අන්ධ),

නදෙශ්‍රෝස(නදී+මිස),

ගිර්යෝෂධ(ගිරි+මාෂධ)

### ● ව'කාරාදේශය

පුරුව පදයේ අග ඇති උ/උ යන ස්වරය ඉවත් කොට ව'කාරය ආදේශ කොට පසු පදය හා ගැලපීම මෙහි දී සිදු කෙරේ.

ගුරු+අක්ෂර	අනු+අර්ථ	මංසු+ඉන්දිය
ගුරු+ඩ්+අක්ෂර	අන්+ඩ්+අර්ථ	මංද්+ඩ්+ඉන්දිය
ගුරු+ව්+අක්ෂර	අන්+ව්+අර්ථ	මංද්+ව්+ඉන්දිය
ගුරුවක්ෂර	අන්වර්ථ	මංද්වින්දිය

තවත් නිදරණන කිහිපයක්

ලස්වාහාර(ලසු+ආහාර),  
මධ්‍යවාතු(මධු+සාතු),  
හේත්වර්ථ(හේතු +අර්ථ),  
වස්ත්වෙකත්ව(වස්තු+ල්කත්ව)  
අන්වික්ෂය(අනු+රික්ෂය),  
මධ්‍යවාපනකාලා(මධු+ආපනකාලා),  
ධාත්වර්ථ(ධාතු+අර්ථ)

### ● ර'කාරාදේශය

පුරුව පදයේ අග ඇති සා' අක්ෂරය වෙනුවට  
ර'කාරය ආදේශ කොට පසු පදය හා ගැලපීමේ  
සන්ධිය යි.

කර්තා+අර්ථ	පිතා+ආදි	පිතා+උපස්ථාන
කර්ත්+ඩ්+අර්ථ	පිත්+ඩ්+ආදි	පිත්+ඩ්+උපස්ථාන
කර්ත්+ර්+අර්ථ	පිත්+ර්+ආදි	පිත්+ර්+උපස්ථාන
කර්ත්+රෝර්ථ	පිත්+රාදි	පිත්+රුපස්ථාන
කර්තුර්ථ	පිතුදි	

## වියරණ විවරණ

තවත් නිදරණන,

පිතුෂසන(පිතඟ+ආසන), භාෂ්‍රිවිජ්‍ය(භාතං+ඉවිජ්‍ය),  
පිතුක්ති(පිතං+ල්ක්ති)

### ● ල'කාරාදේශය

පූ, පූං යන අක්ෂර වෙනුවට ල'කාරය යෙදීම  
යි. මෙය සිංහලයේ දුලබ වශයෙන් භාවිත  
වන්නකි.

පූ/පූං + ඉත් → ලිත්

පූ/පූං + රැශ්චර → ලිශ්චර

පූ/පූ + ආකාර → ලාකාර

### v. ව්‍යුහ් සන්ධිය

අය්, ආය්, අව්, ආව් ආදේශ වීමෙන්  
ගැළපෙන්නා වූ සන්ධිය යි.

අය් - නෙ + අයනම් → තයනම්  
හඳු + සාද්ධි → හඳුයාද්ධි

ଆය් - නෙ + අක් → තායක්  
බාලයෙය + මාෂධ → බාලයායෝෂධ

අව් - නො + අති → හවති  
ගො + උත්තම → ගුවත්තම(ගොතම)

ଆව් - නො + ආ → තාවා  
නො + එශ්චවරය → තාවෙශ්චවරය

vi. ලෝප සන්ධිය

වර්ණයක් ලොජී කිරීම සි.

සීමන් + අන්ත → සීමන්ත,  
පතත් + අස්ස්පලි → පතස්ස්පලි

vii. ආගම සන්ධිය

ස්වරයක් ආගම වී සිදු වන සන්ධිය සි.

පු + උංචිය → පෙෂෑචිය,  
ස්ව + රේමි → ස්වේමිමි

viii. ලෝපය සන්ධිය සිංහලයට අදාළ නොවන්නකි.

## 2. ව්‍යුක්ෂ්පන සන්ධි

ව්‍යුක්ෂ්පන පිළිබඳ සන්ධි කාර්ය සිද්ධ වීමෙන් ගැලපෙනුයේ ව්‍යුක්ෂ්පන සන්ධි තම්. මෙහි හේද සතරකි,

- |                 |                    |
|-----------------|--------------------|
| i. ආදේශ සන්ධිය  | ii. ලෝප සන්ධිය     |
| iii. ආගම සන්ධිය | iv. ද්විත්ව සන්ධිය |

i. ආදේශ සන්ධිය

ව්‍යුක්ෂ්පනයක් ආදේශ වීමෙන් වන සන්ධි සි.  
ව්‍යුක්ෂ්පන සම්බන්ධ ආදේශ සන්ධි රැසෙකි.

- සේෂ්‍යාදේශය ස්වරයක් හෝ සේෂ්‍ය ව්‍යක්ෂුප්‍රනයක් පර පදයේ මූලට යෙදෙන කළේහි පෙර පදයේ අග ඇති අසේෂ්‍යයට සේෂ්‍යය ආදේශ වීම සි. වාගාර්ප(වාක්+අර්ප), සද්ධර්ම(සත්+ධර්ම), දිග්ගජ(දික්+ගජ), දිග්විජය(දික්+විජය), ප්‍රචිවරණ(පට්+වරණ)
- අසේෂ්‍යාදේශය ඉහත සඳහන් කළ පිළිවෙළට ම පර පදයේ මූලට අසේෂ්‍යයක් යෙදී ඇති විට පෙර පදයේ අග ඇති සේෂ්‍යය වෙනුවට අසේෂ්‍යයක් ආදේශ වීම සි. තත්සම(තද්+සම), තත්කරා(තද්+කරා)
- කද්ධවරගාන්තාදේශය පෙර පදයේ අගට වර්ගාක්ෂරයක් යෙදී ඇති විටෙක දී එම වර්ගයේ ම වර්ගාන්තාක්ෂරය ආදේශ වීම සි. වාඩිමාත්‍ර(වාක්+මාත්‍ර), තත්තාම(තද්+තාම)
- කාලව්‍යාදේශය තාලුපාක්ෂරයන්ට පෙරවු ව සිටින්තා වූ දන්තජ ව්‍යක්ෂුප්‍රනයකට (ල'කාරය හැර) කාලුපාක්ෂර ආදේශ වීම සි.

සජ්ජන(සත්+ජන),  
සරවිවන්දු(සරත්+වන්දු),  
තවිජකටම්(තත්+ඡකටම්)

- මුර්ධනයාදේශය මුර්ධනාක්ෂරයකින් පෙරටු ව යෙදී දන්තපයන්ට මුර්ධන ආදේශ කිරීම සි.

තවිවිකා(තත්+විකා)

- ල'කාරාදේශය ල'කාරයකින් පෙරටු ව යෙදී ත'වර්ගාක්ෂරයන්ට ල'ආදේශ කිරීම සි.

විද්‍යුත්ලො(විද්‍යුත්+ලො)

- ස'කාරාදේශය වර්ග ප්‍රථමාක්ෂරයක් කෙරෙන් පර ව යෙදී ස'කාරයට ස'කාරය ආදේශ කිරීම සි.

වාක්න්ත්රෑ(වාක්+න්ත්රෑ),  
මෘවිෂ්කට්‍රික(මෘත් + ගකට්‍රික, මැට්  
කරත්තය)

- ණ'කාරාදේශය මුර්ධනය ගබ්ධයකින් යුතු පූර්ව පදයක් හා සන්ධි වන විට දී පර පදයේ ඇති න'කාරයක් වෙනුවට න'ආදේශ කිරීම සි. (මධ්‍යයට යෙදෙන්නා වූ හ, ය, ව යන අක්ෂරයනුදු මෙම ආදේශයට බාධා නො වේ.)

හුමණම්(හ්ර+අම්ජ+නම්)  
කරණම්(කර්+ඇ+නම්)  
රාමායණ(රාම+අයන),  
දුෂ්චා(දුෂ්චා+ඇන)

### 3. අනුස්ථාර සන්ධි

අනුස්ථාර සන්ධිය නම් වර්ගාක්ෂරයන්ගෙන් පෙරටු ව යෙදී යි. වෙනුවට තද්වර්ගාන්ත අක්ෂරය යෙදීමේ සන්ධිය යි.

ක	-	ලං + කා → ලඩිකා
ව	-	මූං + වති → මුද්‍රිවති
ච	-	සං + ටා → සණ්ටා
ත	-	ගාං + තා → ගාන්තා
ප	-	සං + බන්ද → සම්බන්ද

### 4. විසරග සන්ධි

විසරග සන්ධියට අයත් ලෝප, ලෝපය් හා ආදේශ යන හේදතුය අතුරින් ආදේශ සන්ධිය සිංහලයේ ද දැක් ගත හැකි වන්නකි. විසරග සන්ධියට අදාළ ආදේශ විධි කිහිපයකි.

#### i. ස'කාරාදේශය

ස'කාරාදේශය යනු අසේෂ්ඨයන්ට පෙරටු ව යෙදී විසරගයට ස'කාරය ආදේශ වීම යි. මෙහි ආකාර කිහිපයකි,

- ව, ජ, ග යන අක්ෂරයන්ට පූර්ව ව යෙදී විසරගයට ස'කාරය ආදේශ වී තාලුප ග'කාරය බවට පත් වීම.

හරිස් + වන්ද → හරිස් + වන්ද → හරිස්වන්ද

- ක, බ, ප, එ යන අක්ෂරයන්ට පූර්ව ව යෙදී විසරගයට ස'කාරය ආදේශ වී මුද්‍රණ හ' බවට පත් වීම

නිං + කාන්ත → නිස් + කාන්ත → නිෂ්කාන්ත  
 නිං + එල → නිස් + එල → නිෂ්එල  
 නිං + කංත → නිස් + කංත → නිෂ්කංත  
 දුං + එල → දුස් + එල → දුෂ්එල

- විසරගයා පූර්ව ව අසේෂයක් පර වූ විට ස, ඡ හෝ ග' ආදේශ වීම.

අය් + කාන්ත → අයස්කාන්ත  
 දුං + කර → දුෂ්කර  
 දුං + සාධාරණය → දුෂ්ගාධාරණය

## ii. උ'කාරාදේශය

අ'කාරයෙන් පර ව සිටි විසරගයා පූර්ව පදයේ අගට යෙදී පර පදය ආරම්භයේ සෙස්ඡාක්ෂරයක් යෙදී ඇති විට ඒ විසරගයාහට උ' ආදේශ ව අ + උ වෙනුවට ඕ'කාරය යෙදේ.

තප්ප + වන  
 තප්ප + අ + එ + වන  
 තප්ප + ඇ + එ + වන  
 තප්ප + ඉ + වන  
 තප්ප්වන

යුග් + රාඹි → යෙග්රාඹි,  
 ශිර් + ධාතු → ශිරෝධාතු,  
 අනුර් + අනුර් → අනොහානුර්

යස් + රාව → යෙක්රාව  
අධ් + ලිපි → අධෝලිපි  
පුර් + ගාමි → පුරෝගාමි  
මන් + කලුෂ → මනෝකලුෂ

### iii. ර්කාරාදේශය

අ'වරණය හැර වෙන ස්වරයකින් පර ව සිටි විසර්ගයක් පෙර පදයේ මූලට යෙදී පර පදයේ මූලට සෙක්ඡාක්ෂරයක් යෙදී ඇති විට එ කි විසර්ගය සඳහා ර්කාරය ආදේශ වෙයි.

න් + දයා  
න් + ඉ + ඩ + දයා  
න් + ඉ + ඩ + දයා  
නිරදයා

දුෂ් + ජනා → දුර්ජනා,  
වතුෂ + වේද → වතුර්වේද,  
පුන්හව → පුන්හව

පස් වැනි ව කි ප්‍රකාශි සන්ධිය සිංහලයේ හාවිත වන්නක් නො වේ.

## 4. උක්ත ආධ්‍යාත සම්බන්ධතා

භාෂාවක අදහස් ප්‍රකාශ කැරෙනුයේ වාක්‍ය හා වාක්‍යාංශ ආගුණයෙනි. එහි දී අනුගමනය කෙරෙන සම්මත පිළිවෙළ උක්ත ආධ්‍යාත පද සම්බන්ධය යනුවෙන් හැඳින් වේ. මේ සම්බන්ධයෙන් වන පිළිගත් රිති සම්බන්ධයක් ඇත. ඇතැම් රිති කාලයාගේ ඇටුමෙන් විවිධ විපර්යාසයනට බඳුන් වී ඇත ද වර්තමාන භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් බොහෝ විට පොදු එකගතා පවත්නා බැවි පැහැදිලි ය. එ වන් වූ සමකාලීන ලේඛනයේ එන උක්තාධ්‍යාත රිති සාකච්ඡා කිරීම මෙහි අරමුණ යි.

වාක්‍ය නිර්මාණයේ සරලතම ස්වරුපයට අනුව එහි කර්තා, කර්මය, ක්‍රියාව යනුවෙන් කොටස් තුනක් දැකිය හැකි ය. ඉංග්‍රීසි වැනි භාෂාවල එවා යෙදෙනුයේ කර්තා, ක්‍රියාව, කර්මය ලෙසිනි. “I eat rice” එ බැවින් එවා ‘කතුකිරියකම්බස්’(SVO Languages) නමින් හැඳින් වේ. එහෙත් සිංහල, පාලි, සංස්කෘත, දෙමළ ඇතුළු බොහෝ පෙරදිග භාෂාවල කර්තා-කර්මය-ක්‍රියාව යන පිළිවෙළින් එම පද යෙදෙනු දැක ගත හැකි ය.

### මම බත් කම්

**කර්තා**(Subject) යනු වාක්‍යයේ අවසාන ක්‍රියාවෙන් කියුවෙන්නා ය. නො එසේ නම් අවසාන ක්‍රියාව සිදු කරන්නා ය. මෙහි කැමෙ ක්‍රියාව සිදු කරන්නා(කන්නා) ‘මම’ බැවින් උක්තය වන්නේ එය යි. කර්තා **උක්තය** නමින් හැඳින්වෙන්නේ අවසාන ක්‍රියාවෙන් කියුවන බැවිනි.

**ක්‍රියාව(Verb)** යනු කර්තාගේ කිරීම හගවන පදය සි. මෙහි කර්තාගේ ක්‍රියාව 'කම්' යන්න සි. වාක්‍යයේ අවසාන ක්‍රියාව ආබ්‍යාතය නම්න් හැඳින් වේ.

**කර්මය(Object)** යනු කර්තාගේ ක්‍රියාව විදින්නා හෙවත් ක්‍රියාවට යටත් වන්නා හඳුන්වන පදය සි. අවසන් ක්‍රියාවෙන් නො කියැවන බැවින් අනුක්තය නම් ද වේ. මෙහි අනුක්තය 'බත්' යන්න සි.

මෙම කොටස් තුන පමණක් ඇති වාක්‍ය සරල වාක්‍ය යනුවෙන් ද උක්ත කිහිපයක් ඇති වාක්‍ය සංහිත වාක්‍ය(මල්ලී ද මම ද බත් කමු.) යනුවෙන් ද ප්‍රධාන වාක්‍යය තුළ අන්තර් වාක්‍යයන් ද යෙදී ඇති වාක්‍ය සංකීරණ වාක්‍ය(සතුරන් ගමට එති'සි වැසියෝ බිය වූහ.) යනුවෙන් ද හැඳින්වෙයි.

වාක්‍යයක් නිවැරදි ව ලිවීමේ දී පුරුෂ හේදය, ලිංග හේදය, වචන හේදය යනාදිය අනුව උක්ත පද හා අනුක්ත පද යෙදිය යුතු පිළිවෙළ දැන සිටීම වැදගත් ය.

## උක්ත පද හා අනුක්ත පද

### 1. සර්ව නාම

පුරුෂය	ඒක වචන		බහු වචන	
	උක්ත	අනුක්ත	උක්ත	අනුක්ත
උක්තම පුරුෂ	මම	මා	අපි	අප
මධ්‍යම පුරුෂ	තොස් තොස තුම යුෂ්මකා/ යුෂ්මති	තා මඟ තුම යුෂ්මකා/ යුෂ්මති	තොපි තොප තුම්ලා යුෂ්මත්පු	තොප තොප තුම්ල යුෂ්මත්න්
මධ්‍යම පුරුෂ	හේ/තේ මේ/ හෙතොම මි/ඇ/මි තොමෝ මැ/මෝ තොමෝ	මහු අය අය මැය	මවුනු මවුන/ මි තුම් මොවුනු/ මෝ තුම්	මවුන් මවුන් මවුන් මොවුන්/ මෝ තුම්

වර්තමාන ව්‍යවහාරයේ දී ඔහු, ඇය වන් අනුක්ත පද උක්ත ස්වරුපයෙන් ද භාවිත වනු දැක ගත හැකි ය. එහෙත් මි, ඇ, හේ වන් උක්ත පද අනුක්ත පද වශයෙන් කිසිදු විටෙක තො යෙදේ.

## 2. අනියමාර්ථ පද

පුරුෂ ලිංග		ස්ත්‍රී ලිංග	
ලක්ත	අනුක්ත	ලක්ත	අනුක්ත
(එක්)	(ඉකු)	(ඇක්)	(අක්)
මිනිසේක්	මිනිසේකු	ගැහැනියක්	ගැහැනියක
දෙවියෙක්	දෙවියෙකු	දෙවගනක්	දෙවගනක
දරුවෙක්	දරුවෙකු	දැරියක්	දැරියක
රජේක්	රජේකු	රජීනක්	රජීනක

'එකු' ප්‍රත්‍යය ඇතැම් තැනෙක 'අකු' (මිනිසකු, ලමයක) ලෙස ද විකල්ප ප්‍රයෝගයෙන් යෙදේ. අනියමාර්ථ පුරුෂ ලිංග ප්‍රත්‍යයන් ස්ත්‍රී ලිංග ප්‍රකෘති සම්බන්ධ ගැහැනු ලමයෙක්, ගැහැනු ලමයක ආදි වශයෙන් භාවිත කළ හැකි ය.

## 3. නිත්‍ය බහු වචන

ලක්ත	අනුක්ත
ඇතැමෙක්	ඇතැමෙකු
කෙනෙක්	කෙනෙකු
අයෙක්	අයෙකු
ඇතැමීමු/හු	ඇතැමුන්
කවුරු	කවුරුන්

නිත්‍ය බහු වචනය ස්ත්‍රී ලිංග - පුරුෂ ලිංග දෙකට ම පොදු ය.

#### 4. අප්‍රාණවාචී පද

ඒක වචන		බහු වචන		ප්‍රාණන්වාරෝපිත බහු වචන	
ලක් ත	අනුක් ත	ලක් ත	අනුක් ත	ලක් ත	අනුක් ත
ගංගා ව	ගංගා ව	ගංගා ව	ගංගා ව	ගංගාවේ <sup>ශ</sup>	ගංගාවන්
තාරකා ව	තාරකා ව	තාර කා	තාර කා	තාරකා වේ <sup>ශ</sup>	තාරකාවන්
පර්වත ය	පර්වත ය	පර්වත ය	පර්වත ය	පර්වත යෙ <sup>ශ</sup>	පර්වතයන්
නඩිය	නඩිය	නඩී	නඩී	නඩිඹු	නඩින්

### උක්තාබ්‍යාත රීති

උක්තාබ්‍යාත යෙදීම සම්බන්ධයෙන් වන සාමාන්‍ය රීති මෙන් ම විශේෂ රීති ද වේ. සාමාන්‍ය රීති යනු “උක්තය ඒක වචන වන විට ආබ්‍යාතය ඒක වචන විය යුතු ය” ආදි වශයෙන් සරල ව්‍යවහාරයේ පවත්නා රීති ය. විශේෂ රීති ජ්‍යෙ වඩා සංකීරණ ය.

## උක්තාබ්‍යාත පිළිබඳ සාමාන්‍ය රීති කිහිපයක්

1. උක්තය උත්තම පුරුෂ ඒක වචන වන විට ආබ්‍යාතය ද උත්තම පුරුෂ ඒක වචන විය යුතු ය.

මම පාඩම් කරමි/කරන්නෙමි/කළේමි.

2. උක්තය මධ්‍යම පුරුෂ ඒක වචන වන විට ආබ්‍යාතය ද මධ්‍යම පුරුෂ ඒක වචන විය යුතු ය.

තෝරා/තී/මල/නුඹ පන්සල් යහි/යන්නෙහි/ගියෙහි.

3. උක්තය ප්‍රථම පුරුෂ ඒක වචන වන විට ආබ්‍යාතය ද ප්‍රථම පුරුෂ ඒක වචන විය යුතු ය.

හේ/මහු/හෙතෙම/පියල්/මල්ලි වෙළඳාමි  
කරයි/කරන්නේ ය/කළේ ය.

ඇ/ඇය/මි/දිපා/නංගි වෙළඳාමි කරයි/කරන්නි ය/  
කළා ය.

4. උක්තය උත්තම පුරුෂ බහු වචන වන විට ආබ්‍යාතය ද උත්තම පුරුෂ බහු වචන විය යුතු ය.

අපි ගමට යම්/යන්නෙම්/ගියෙම්.

5. උක්තය මධ්‍යම පුරුෂ බහු වචන වන විට ආබ්‍යාතය ද මධ්‍යම පුරුෂ බහු වචන විය යුතු ය.

තොපි/තෙපි/නුඩා/මල ගමට යහු/යන්නෙහු/ගියෙහු.

6. උක්තය පුරුම පුරුෂ බහු වචන වන විට ආබ්‍යාතය ද පුරුම පුරුෂ බහු වචන විය යුතු ය.

මධ්‍යහු/පුරුෂයේ/ස්ත්‍රීහු/නංගලා/මල්ලිලා පන්සල් යති/ යන්නේ ය / ගියේ ය.

## 5. කෘදුන්ත ආබ්‍යාතය

ආබ්‍යාතය කෘදුන්තයකින් තැබෙන විට උක්තයේ වචන, ලිංග හා පුරුෂ හේදයන් සලකා අතිත හෝ අනතිත කාලයෙන් තැබිය හැකි ය.

ආබ්‍යාතය, ගුද්ධ ආබ්‍යාතය-කෘදුන්ත ආබ්‍යාතය ලෙස දේ වැදුරුම් වේ. ‘ගුද්ධ ආබ්‍යාතය’ යනු ක්‍රියා පදය ගුද්ධ ලෙස ම යෙදෙන්නා වූ කම්, බැලීම්, කරයි, කළහ, යති යනාදිය සි. ‘කෘදුන්ත ආබ්‍යාතය’ යනු ක්‍රියාව වෙනුවට කෘදුන්ත පදයක් (අැතැම් විට නිපාතයක් ද සහිත ව) යෙදීමෙන් තැබෙන්නා වූ ගියේ ය, බැලුවා ය, කළා ය, නොලන්නී ය යනාදිය සි.

ගුද්ධ ආබ්‍යාතයකට කාල හේදයක් (අතිත-අනතිත), පුරුෂ හේදයක් (උත්තම-මධ්‍යම-පුරුම), කාරක හේදයක් (කර්තා-කරුම-භාව), වචන හේදයක් (ඒක වචන, බහු වචන) ඇතැත් ලිංග හේදයක් තැක. යයි, යති යනාදිය නිදසුන් වේ.

“මහු/අැය යයි.”

“බාලකයෝ/බාලිකාවෝ යති.”

එහෙත් ඒක වචන කෘදුන්තාබ්‍යාතය එ කී හේද සියල්ල ද සමගින් ලිංග හේදය ද හඳුනය කරයි.

“සිරිපාල ගමට යන්නේ ය.”

“නයනා ගමට යන්නේ ය.”

“දැරුවා පාසල් ගියේ ය.”

“දැරිය පාසල් ගියා ය.”

බහු වචන කැඳත්ත ආධ්‍යාත්‍ය ලිංග හේදයෙන් තොර ය.

“දැරියේ අකුරට යන්නේ ය./ ගියේ ය.”

“කුමරුවේ උයන් කෙළුයට පිටත් ව යන්නේ ය./ ගියේ ය.”

මේ ක් සියල්ල පාපමික රීති වේ. විශේෂ රීති මිට වඩා සංකීරණත්වයෙන් යුත්ත ය.

### උක්තාධ්‍යාත සම්බන්ධ විශේෂ රීති

1.) ආධ්‍යාත්‍ය බහු වචනයෙන් තැබෙන අවස්ථා කිහිපයක්

1. උක්තය ස්ත්‍රී ලිංග ඒක වචන වන කළ අතිත කාලයේ දී ආධ්‍යාත්‍ය බහු වචන වේ.

“බැමිණිලිය සසොබා

එ පුත් රුචනක වැදු මහබා.”

(කාච්චගේබරය)

මෙම රීතිය පැරණි සාහිත්‍ය කෘතීන්හි සූලභ ව භාවිත වන්නකි. එහෙන් වර්තමාන ව්‍යවහාරයට අනුව ගත් කළ,

“බැමිණිය පුතකු වැදුවා ය.”

යනුවෙන් තැබීම සුදුසු ය. පැරණි ව්‍යවහාරයට අනුව ගත් කළ ද කංදන්ත ආධ්‍යාත්‍ය යෙදෙන බොහෝ තන්හි දී මේ බඳු වැකිවල උක්තය තබා තිබෙනු විද්‍යමාන වනුයේ ඒක වචනයෙනි.

2. උක්තය උන්, අන් යන ස්ථි ලිංග බහු වචන විභක්ති ප්‍රත්‍යායකින් පුක්ත වන කළ ආධ්‍යාත්‍ය බහු වචනයෙන් තැබීමේ විරාගත රිතියක් විය.

“රති කෙලි යෙදීමෙන්  
අබරණ ලා සැදීමෙන්  
දරුවන් වැදීමෙන්  
වෙසෙන් අගනුත් නොතින් වීමෙන්  
(කාචාගේ බරය)

සිගිරි ගි, කාචා ගේ බරය, රාජාවලිය වන් ගුන්පයන්ගෙන් මේ බඳු රිතියක් අනාවරණය වතුයු වර්තමාන ව්‍යවහාරයට අනුව උන්, අන් ආදිය අනුක්ත ප්‍රත්‍යාය වශයෙන් සැලකෙන සෙයින් සමකාලීන ව්‍යාකරණයේ දී පහත පරිදි යෙදිය යුතු වේ,

“අගනොය් වෙසෙන්”

3. සම්හාචා සිංහලයේ උඟ, මූ, ඔබ, මොබ, මුබ, නුඩ යන සර්ව නාම සමඟ යෙදෙන ආධ්‍යාත්‍ය ප්‍රථම පුරුෂ බහු වචන වේ.

“උඟ පවසති.”

“මු එසේ නො පවසති.”

“මූ කළගුණ දනිති.”

“නුඩ අනුහව කරති.”

4. උක්තය නීතු බහු වචන වන විට ආධ්‍යාත්‍ය බහු වචන වේ.

අය, අයෙක්, කවරෝ, කවරු, කෙනෙක්, සමහරෝ, සමහරු, කවුරු යනාදිය නීතු බහු වචන යි.

“නටත් අයෙක් සුරා මතින්”

“අයෙක් උල්වල ඇති වැනසෙති.

උක්තයෙන් හැගෙන්නේ එක් අයකු පමණක් බව නිශ්චිත ව කියුවෙන තැන්වල දී මේවා එක වචනය හඳුනය කරයි.

“රෝහලට අලුත් දොස්තර කෙනෙක් පත් ව ආයේ ය.”

“එම කණ්ඩායමට තවකෙක් එක් විය.”

5. ප්‍රාණවාලී උක්තයකට සමූහාර්ථවත් පද යෙදී විට

රංවුව, සමූහය, සේනාව, රළ, කැල, පෙළ යනාදිය සමූහාර්ථවත් පද යි.

“නන් හයසෙන් සිටියේ සිටි මතින්.”

“මින් රළ’වුත් ගං වෙරළට රස් වූ.”

“අලි රංවුව පලා ගිය හ.”

“පක්ෂී සමූහයා අහසේ සරති.”

6. උක්තය ගොරවාර්ථ බහු වචන වන විට,

නාම පදයකට ගොරවාර්ථ ප්‍රතිචයක් හෝ ගොරවාර්ථ නීතාත්‍යක් යෙදීමෙන් එය ගොරවාර්ථයට පත් කළ හැකි ය.

## වියරණ විවරණ

---

I) ආණ, අඹු, අණී ගොරවාර්ප් තද්දි ප්‍රත්‍යායක් යෙදීම.

“පියාණෝ ඔවා දෙති.” “තෙරණුවේ දන් වළඳති.”

“දියණීයෝ ශිල්ප හදාරති.”

II) මි, ඩු යන ගොරවාර්ප් ප්‍රත්‍යායක් යෙදීම.

“රජ්පුරුවේ රාජ්‍යය කරති.” “තෙරහු දහම් දෙසති.”

III) වහන්සේ, දැ, පා, ගේම් යනාදී පද අනුක්ත නාමය අගට යෙදීම.

“බුදන් වහන්සේ දනට වචිති./වැඩියහ./වචින සේක./වැඩි සේක.”

“මැණියන්දැ අහර පිසිති./පිසුහ./පිසින දැ ය./පිසු දැ ය.

“රුප්තිලගේම්හු කොට්ටෙ යුගයේ විප්ලවකාරී කවියා වූහ.”

“රජපා මාලිගයට සැපන් වූහ.”

“වහන්දැ විහාරයට වැඩියහ./වැඩි සේක.”

IV) ඡේච්, ක් යන ප්‍රත්‍යාය නාමයට එක් කිරීම.

“අම්මණ්ඩ්/අමැඩ් දරුවන් වැදුහ.”

“ප්‍රතණ්ඩ්/ප්‍රතඩ් ශිල්ප ප්‍රගණ කළහ.”

7. උක්තය ඒක වචන වූව ද උ, ඕ, ඩු වැනි බහු අර්ථවත් ප්‍රත්‍යායක් යෙදී විට ආඛානය බහු වචන වේ.

“කුමරු/කුමරුවෝ/කුමරහු අකුරට යති.”

“සිත්තරු/සිත්තරුවෝ/සිත්තරහු සිතුවම් අදිති.”

වර්තමානයේ උ'ප්‍රත්‍යාය බහු අර්ථවත් ප්‍රත්‍යායක් වගයෙන් නො සැලකෙයි.

“කුමරු හිල්ප උගෙනි.”

කෝට්ටේ යුගයේ දී ද මෙම රීතිය වර්තමාන ස්වරුපයට සමාන ව යෙදී තිබේ.

“අකුරු උගෙනි කුමරු සොදවා” (කාචුගේබරය)

8. උක්තය අප්‍රාණවාලී වූව ද ඕ, ඩු ප්‍රත්‍යාය යෙදී ඇත්තම්.

“තුරුහු/ගාකයෝ සෙවණ සදිති.”

9. උක්තය අප්‍රාණවාලී වූවද තා' තද්ධිත ප්‍රත්‍යාය යෙදී ඇත්තම්

“පෙදේහි රසහවි විදුනා දෙනෙනතා ඉතා දුලබෝ”  
(කවි සිංහලී)

## 10. සංඛ්‍යා පාද (නිර්ධාරණාරථය)

සමූහයකින් කොටසක් වෙන් කොට දැක්වීම නිර්ධාරණාරථය නම් වේ. ‘සිසුහු තිදෙනෙක’ කි කල කිසි යම් වූ ගිහු තුන් දෙනකු පිළිබඳ ව පමණක් පැවසෙන් ‘සිසුන් තිදෙනෙක’ කි කල යම් බහුතර ගිහු පිරිසක් අතුරින් තුන් දෙනකු වෙන් කොට

දැක්වෙන ආකාරය අවබෝධ කොට ගැන්මෙන් නිරධාරණාරථය වටහා ගත හැකි වනු ඇත.

I) සමූහයකින් කොටසක් නො වේ නම් (නිරධාරණයක් රහිත නම්) නාම පදය උක්ත විභක්ති බහු වචන වේ.

“සාමාජිකයෝ බොහෝ දෙනෙක් රස්වීමට පැමිණියහ.”

“සිසුහු ති දෙනෙක් පාසල් යති.”

II) නිරධාරණයක් වේ නම්, එ නම් සමූහයකින් කොටසක් ඉගි කැරේ නම් නාම පදය අනුක්ත විභක්ති බහු වචන වේ.

“සාමාජිකයන් බොහෝ දෙනෙක් රස්වීමට පැමිණියහ.”

“සිසුන් ති දෙනෙක් පාසල් යති.”

සමස්තය ම දක්වන පදයක් යෙදී ඇති තන්හි දී නිරධාරණය හැඟවීමට තුපුරුවන.

“සිසුහු සියල්ලෝ ම පංක්තියට පිවිසියහ.”

මේ වන් තන්හි “සිසුන් සියල්ලෝ ම” ආදි වගයෙන් යෙදීම සාවදාන වේ.

**2.) ආබ්‍යාතය ඒක වචනයෙන් තැබෙන අවස්ථා**

1. උක්තය බහු වචන වූවත් අප්‍රාණවාලී නම්.

“ගල් පෙරලෝ.”

“ගස් සුළුගට වැට්වේ.”

“තරු බැස තියේ ය.”

2. අප්‍රාණවාලී සමූහාර්ථවත් උක්තය.

“මල් සමූහය පර ව ගියේ ය.”

“ගස් පෙලු/වැක්ෂ පංක්තිය පවතින් සලිත වේ.”

3. උක්තය ප්‍රාණවාලී සමූහාර්ථවත් වූව ද සමූහය එකක් ලෙස සලකන විට.

“ගජසේන් සිතියම් ගජසීරි කියෙයි.”

“දෙවි පිරිස් යොදුනාක් තන්හි වේ.”

මෙය වර්තමාන ව්‍යවහාරයේ නො පවත්නා වූ රිතියකි.

4. උක්තය අප්‍රාණවාලී සමූහාර්ථවත් වූව ද ඒ ප්‍රත්‍යයෙන් අවසන් වන විට. (ප්‍රථමා විහක්ති ඒක වචන ප්‍රත්‍යය ගත් විට).

“බඩර ගෙනේ නිරිඳු තුවු කළේ ය.”

“මැති ගෙනේ සහාවට පිවිසියේ ය.”

“මහ දෙනේ කෙලෙසුන් වැනැති.”

5. තුමා, වර වැනි උප පද ගෞරවාර්ථ වූව ද ඒක වචනයේ යොදේ.

“අගරදතුමා අනුගාසනාව පවත්වයි.”

“ගරුවරයා පාඩම් කියා දේ.”

### 3.) උක්තය අනුක්ත ලෙස තැබෙන අවස්ථා

#### 1. අවිනිශ්චිතාර්ථය

‘ලේ’ නිපාතයෙන් අවසන් වන වාක්‍යවලින් අවිනිශ්චිතාර්ථය පළ කැරේ. එම වැනි වාක්‍යයක උක්තය අනුක්ත විය යුතු.

‘ප්‍රමාදීන් විභාගය සමත් වේවි.’

‘රනිල් නායකයා වේවි.’

‘දැරියන් මවගේ අගය වටහා ගනීවි.’

#### 2. සංගයාර්ථය

සංගයාර්ථය නම් සැක සහිත අරුතක් හැගවේමයි. මේ වන් වාක්‍යවල ‘ප්‍රධාන වාක්‍යය’(Main Clause) හා ‘අන්තර් වාක්‍යය’(Sub Clause) යනුවෙන් කොටස් දෙකකි.

“සතුරන් ගමට එති’සි ඔවුනු ඩිය යුත.”

- මෙහි ‘සතුරන් ගමට එති’සි යන්න අන්තර් වාක්‍යය සි. සෙස්ස ප්‍රධාන වාක්‍යය සි.
- අන්තර් වාක්‍යයේ පුරුෂය, වචනය, ලිංගය කුමක් වූවත් එහි උක්තය අනුක්ත විය යුතු ය.
- අන්තර් වාක්‍යයේ ආභ්‍යාතය ප්‍රථම පුරුෂ බහු වචනයට අයත් අන්තිත හෝ අන්තිත ක්‍රියාවක් විය යුතු ය.

- අන්තර් වාක්‍යයේ ආබ්ධාතය අගට සි' නිපාතය යෙදිය යුතු ය. (අනුමැම තැනෙක දී සි' නිපාතය ලෝප කොට ද තැබේ.)
- ප්‍රධාන වාක්‍යය අනෙකුත් සාමාන්‍ය හා විශේෂ රීති අනුව යෙදේ.

“හික්ෂ්‍යන් බණ දෙසති’සි උච්චියෝ බලා සිටියහ.”

“මා බොරු කිහි’සි ඇෂ් සිතන්ති ය.”

“කති වෙණ මීයෙන සු සු හඩ අත ගැසු සැකයෙන”

(ගුත්තිලය)

මෙම රීතිය ප්‍රකාශි කරනය හා වාර්තාරාවය සමඟින් පටලවා නොගැනීමට ප්‍රවේශම විය යුතු ය. කිසිවකු පැවැසු ප්‍රකාශනයක් එ ලෙසින් ම උද්ධාත කොට දැක්වීම ප්‍රකාශි කරනය සි. එහි අදහස පමණක් ගෙන ලේඛකයාගේ වචනවලින් ඔහුගේ ප්‍රකාශනයක් ලෙස කරකයාගේ නාමය ද සහිත ව උප්‍රටා දැක්වීම විකාශි කරනය සි.

විකාශි කරනය - තමා පණ මෙන් රට රකින බව ජනපති පවසයි.

ප්‍රකාශි කරනය - ‘මම පණ වගේ රට රක ගන්නවා’ ජනපති පවසයි.

ප්‍රකාශි කරනය ලිඛිත බසට පෙරඑෂ් විට පහත පරිදි වෙයි. එය සංගයාර්ථ රීතිය හා මූසු කොට නො ගත යුතු ය.

‘මම පණ මෙන් රට රක ගනිම්සි ජනපති පවසයි.

### 3. කර්ම කාරකය

'කර්ම කාරකය' යනු අවසාන ක්‍රියාවෙන් කර්මය කියැවෙන වාක්‍ය රටාව සි. කර්ම කාරක වාක්‍යයක දී,

- උක්තය අනුක්ත විය යුතු ය. ඒ අගට විසින් නීපාතය යෙදිය යුතු ය.
- අනුක්තය උක්ත කොට රට සරිලන සේ ආබ්‍යාතය යෙදිය යුතු ය.
- කර්ම කාරක ආබ්‍යාත නිර්මාණය කර ගැනීමේ දී ලද(අතිත කාල), ලබ(අතිත හා අනතිත) ධාතු ද උපයෝගී කොට ගත හැකි වේ.

ලද(අතිත කාල) - ලද, ලදී, ලද්දේ ය, ලද්දී ය,  
ලද්දේද් ය, ලදුයේ, ලදුවේ

ලබ(අනතිත කාල) - ලබයි, ලබන්නේ ය,  
ලබන්නී ය, ලබන්නෝ ය

ලබ(අතිත කාල) - ලබේණි, ලබේ ය, ලබුණේ ය,  
ලබුණී ය, ලබුණා ය,  
ලබුණෝ ය

කර්තා කාරක - ප්‍රසා මීයන් ඇල්ලයි/ඇල්ලවේ ය.

කර්ම කාරක - ප්‍රසා විසින් මීයෝ ඇල්ලෙති/ඇල්ලනු  
ලබති./ අල්ලනු ලැබූහ./අල්ලන  
ලදහ.

මම බත් කම් → ම'විසින් (මා විසින්) බත් කනු ලැබේ.

## වියරණ විවරණ

---

මාලියෝ දරුවන් රක්ෂා කරති →

මත්පියන් විසින් දුරුවෝ රක්ෂා කෙරෙති.

රවනාව ලිවේ හාමිත ය →

රවනාව ලියන ලද්දේ හාමිත විසිනි.

වේතිකා ගිතිකාවන් ගැයුවා ය →

වේතිකා විසින් ගිතිකාවෝ ගයන ලදහ./

ගැයුණුන්.

ලද, ලබ බාතුන් යොදන විට 'ගැයෙන ලදහ', 'වැයෙනු ලැබේ'. ආදී වගයෙන් ප්‍රධාන බාතුව ද කරමාර්පයට පෙරලීම අප්පයෝගයෙකි. බාතුව කරමාර්පයට පෙරලීම හෝ ලද, ලබ බාතු හාවිතය යන දෙකින් එකක් පමණක් හාවිත කළ යුතු ය.

පෙවිණී	-	හෝ	- පොවන ලදී
ගැයුණුන්	-	හෝ	- ගයන ලදහ
නැවුණේ ය	-	හෝ	- නටන ලද්දේ ය
කැඳවුණා ය	-	හෝ	- කැඳවුනු ලැබුණා ය
නැරඹීයි	-	හෝ	- නරඹිනු ලබයි ඇ වගයෙනි.

අැතැම් කරමකාරක වාක්‍යයක දී විසින් නිපාතය අධ්‍යහාර ව තැබෙනු ද දැක ගත හැකි ය.

ගිතය ගයනු ලබන්නේ වාමිනී විසිනි./ විසින් ය. / ය.

4. අසම්හාවය ක්‍රියාවෙන් කියුවෙන කර්තා අනුක්ත විය යුතු ය.

මෙ වන් වැකිවල දී ද ප්‍රධාන වාක්‍යය අනෙකුත් සාමාන්‍ය හා විශේෂ රිති අනුව තැබේ.

අනියමාර්පරදේ

(නිශේෂනීය)

මටත් එහි යතත් අපි නො යමු.

අප උපදෙස් දන ද ඔවුනු එය නො පිළිගනිති.

(සාධනීය)

දැරියන් රගතොත් පෙරහැර විසිනුරු වනු ඇත.

සෙබඳන් පැමිණියෝත්/පැමිණිය හොත්

වැසියේ සොම්නස් වෙති.

කාලාර්ථයේ

කියත උන් මෙ තෙපල ආයේ ය ඇදුරු

ගුත්තිල.

මිනිසුන් වැඩ කරත් දී ඇමතිතමා පැමිණියේ

යි.

අප උගන්වද්දී පමයෙක් ක්ලාන්ත විය.

5. ධාත්වාර්ථයෙකින් හෝ නිපාතයෙකින් පාලිත නාමය අනුක්ත වේ.

පාසලෙන් ලමයින් පිටවෙනවා අපි දුටුවෙමු.

ගුරුවරයකු වන ජයසේන මහතා දක්ෂ නඩවෙක් ද ගායකයෙක් ද වෙයි.

නඩවකු වූ ධනපාල ක්‍රිඩකයෙක් ද වූයේ ය.

6. වලී, නො වලී, යුතු ය, යෙහෙකි, මැනවි, හොඳී, නො හොඳී වැනි නිපාතවලින් අවසන් වන වාක්‍ය

මෙ වන් නිපාත සමගින් කඩන්තාර්ථයක් ද යෙදෙන සෙයින් එහි බලපැමට ලක් වන කර්තා අනුක්ත කොට තැබිය යුතු ය.

මුවන් එසේ කටයුතු කිරීම වලී./නො වලී.

අප ගමට යැම වලී.

මහු පැමිණීම යෙහෙකි.

මිනිසුන් අවංක විය යුතු ය.

කාන්තාවන් විනිත වීම මැනවි.

'යුතු' නිපාතය යුත්තෙම්, යුත්තෙර් ය, යුත්තෙහි යනාදී වශයෙන් විහක්ති ප්‍රත්‍යායන් සමඟ වරනැගෙන කළ උත්තාබ්‍යාත සාමාන්‍ය රිති අනුව ම තැබේ.

8. ප්‍රශ්නවාලී නිපාත සමඟ යෙදෙන උක්තය

අදි, කෙසේ ද?, කවදා ද?, මොනවා ද?, කොයි ද? යනාදී ප්‍රශ්නවාලී නිපාතයන් සමගින් ක්‍රියාර්ථයක් ද යෙදෙන විට ඉන් පාලිත නාම අනුක්ත වේ.

මිනිසුන් මෙතරම් බොරු කියන්නේ ඇයි?

සේකර ලියු ගී මොනවා දී?

අප ලුළුන් දකින්නේ කවදා දී?

උමධින් දුවන්නේ කොයි දී?

න්‍යාර්ථකින් පාලනය නො වන තන්හි දී  
මෙ බදු නිපාතවලින් කියුවෙන නාම උක්ත  
ස්වරුපයෙන් තැබේ.

ඇගේ උමධි කෝ?

පාසල් නායකයෝ කොයි දී?

#### 4.) තවත් ප්‍රධාන රීති කිහිපයක්.

##### 1. නිපාත යෝගය

I) සමුච්ච්‍රයාර්ථයේ ද' නිපාත යෝගය හා ආබ්ධාතය

❖ ප්‍රාණවාලී උක්ත කිහිපයක් යෙදීමේ දී ඒවා ප්‍රථම, මධ්‍යම, උත්තම යන පිළිවෙළින් පෙළගස්වා ක්‍රියාවට ආසන්නතම උක්තයේ බහු වචනයෙන් ආබ්ධාතය තැබේ.

මල්ලී ද තෝ ද මම ද එහි යමු.

මල්ලී ද තෝ ද එහි යහු.

ඇත් නුඩිත් රංගනයේ යෙදුමෙනු.

මල්ලී සි නංගි සි ගෙදර ගියෝ.

ඉසුරුත් කවිදුත් පාසල් යත් ද?

❖ අප්‍රාණවාලී උක්ත කිහිපයක් යෙදීමේ දී

කිසි යම් ඒක් උක්තයකට හෝ ඔ, ඩු වැනි ප්‍රත්‍යායක් යෙදී ඇත්තම් ආබ්ධාතය බහු වචනයෙන් ද නො එ සේ නම් එක වචනයෙන් ද තැබේ.

ගස ද වැල ද වැමටයි.

ගස් ද වැල් ද වැමටයි.

වැක්ෂයේ ද ලතාවෝ ද පතනය වෙති.

ගස්හු ද වැල්හු ද වැමටති.

❖ ප්‍රණවාලී හා අප්‍රාණවාලී උක්ත කිහිපයක් යෙදීමේ දී

මෙහි දී ආඩ්‍යාතය බහු වචනයෙන් තැබේ. ප්‍රාණවාලී හා අප්‍රාණවාලී උක්ත කිහිපයක් ඇති විට පළමු ව අප්‍රාණවාලී උක්තයන් දක්වා අනතුරු ව ප්‍රණවාලී උක්තයන් සඳහා පෙර කි පරිදි ප්‍රථම, මධ්‍යම, උත්තම යන පිළිවෙළ අනුගමනය කිරීම සූදුසු ය.

රිය ද ලමයා ද ගමන් කරති.

ගස ද එමයා ද වැටෙති.

රථය ද රියදුරු ද මම ද ගමක් ගමක් පාසා ගමන් කළමු.

**II) සමුච්චිතයාර්ථයේ හා නිපාතයෝගය සහ ආඩ්‍යාතය**

මෙහි දී ද උක්ත කිහිපයක් යෙදෙන බැවින් ජ්‍යෙෂ්ඨ පෙර දැක් වූ පිළිවෙළට ම පෙළගස්වා එ පරිද්දෙන් ම ආඩ්‍යාත ද තැබේ.

මව හා දුව හා මල් නෙළති.

වෙළඳ හා තෝ හා දන් දෙහු.

වෙළඳ හා තෝ හා මම හා දන් දෙමු.

හා'නිපාතය මධ්‍යයට පමණක් යෙදීමෙනුදී ඇතැම් තැනෙක සමුච්චිතයාර්ථය හැඟ වේ.

මව හා දුව මල් නෙළති.

වෙළඳ හා තෝ හා මම දන් දෙමු.

**III) සහාර්ථකෝ සමග, සහ, හා කැටුව නිපාත යෝගය හා ආඛානකය**

මෙහි දී ආඛානකයෙන් තො කියුවෙන නාම අනුක්ත ව ද කියුවෙන නාම උක්ත ව ද තැබේ.

පියා දරුවන් සමග/ සහ/ කැටුව/ හා වැඩ කරයි.

දරුවන් සමග/ සහ/ කැටුව/ හා පියා වැඩ කරයි.

මා සමග/ සහ/ හා අද පැමිණියා ය.

අය සමග/ සහ/ හා මම පැමිණියෙමි.

සුරන් සහ සහස්‍යයේ තො කර සිටියේ අහස්කුස හිස්.

මිනිසුන් සමග ගස් ඇද වැශේ.

ගස් සමග මිනිස්සු ඇද වැවෙති.

**IV) විකල්පාර්ථ හෝ/නොහොත් නිපාත යෝගය**

මෙහි උක්ත ස්වරුපයේ නාම පද කිහිපයක් යෙදෙතත් ක්‍රියාවට සම්බන්ධ වන්නේ රට සම්පයේ ම ඇති උක්තය යි.

අපි හෝ මුවහු එහි යති.

මුවහු හෝ අපි එහි යමු.

අපි නොහොත් මුවහු ක්‍රිඩා කරති.

මුවහු නොහොත් අපි ක්‍රිඩා කරමු.

මහු හෝ අද නිවසට යන්නේ ය.

අද හෝ හේ නිවසට යන්නේ ය.

නංගි හෝ මල්ලි හෝ තොපි හෝ පොලට යහු.

#### V) අනන්‍යාර්ථ හෙවත් නිපාතයෝගය

මෙම නිපාතය එක ම කර්තා කෙනක හැඳින්වීමට යෙදෙන බැවින් අවසාන ක්‍රියාවෙන් කියුවෙන සියලු පද උක්ත ස්වරුපයෙන් තැබේ.

කාවන්තිස්ස රුපුගේ පූත්‍රය හෙවත් ගැමිණු කුමරා ලක් රජය එක් සේසත් කමල් ය.

නගර යොෂ්නියෝ හෙවත් අහිසාරිකාවෝ කාමාතුර තරුණයන් පැමිණෙන තුරු කවුල පියන් හැර බලා හිඳිති.

#### VI) මෙන්, සේ, ලෙස, බඳු, වැනි, වන්, එව් ආදි නිපාත

තුළුෂාර්ථයේ හා උපමාර්ථයේ යෙදෙන මෙම නිපාතයන්හි දී ඒවායෙන් පාලිත නාම අනුක්ත විභක්තියෙන් සිටී.

හේ කම්කරුවකු මෙන්/සේ/ලෙස/ බඳු/ වැනි සේවය කමල් ය.

මිනිසකු සේ/ මෙන්/ ලෙස ජ්වත් වීම සමාජයට කළ හැකි හොඳම සේවාව සි.

අශ්‍ය හසගනක මෙන් පිවිතුරු ය.

මවට මා ලදරුවකු මෙනි.

#### 2. ඉශ්කී සූචනාර්ථයේ ල, ලු නිපාත

මෙහි දී උක්තාබ්‍යාත සම්බන්ධය යෙදෙනුයේ ද සාමාන්‍ය වාක්‍යයන්හි ලෙසට මැයි.

වන්දිහටිකයෝ රජකුමා වෙත පැමිණියෝ ලු.

මානවකයා කඩු හරඹයේ යෙදේ උ.

මහු හි ගයයි මු.

### 3. නම්, ද සම්බන්ධක නිපාත

වාක්‍ය දෙකක් මෙම නිපාත මගින් සම්බන්ධ කෙරෙන විට දී ඒවායේ උක්තාබ්‍යාත සම්බන්ධය සාමාන්‍ය වාක්‍යයන්හි ලෙසට ම පවතී.

මම පාපත්‍රියා නො කරන්නෙම් නම් කුමක් සෙයින් මරණයට බිය වෙම් ද?

යමෙක් ධර්මයේ පිහිටන් ද මූහු සුගතියක් ම ලබන්නො ය.

නම් වැනි නිපාත අසම්හාව්‍ය ක්‍රියා අර්ථයෙහි යෙදෙන විට ඉන් පැවසෙන කර්තා අනුක්ත රුපයෙන් කැඳිය යුතු වෙයි.

තරුණීයක ආවා නම් ඕ බිය වී පලා යන්නේ ය.

### 4. ආඩ්‍යාත්‍ය වෙනුවට ඇත, නැත රුප හාවිතය

මෙම වන් වාක්‍යයක දී ඇත, නැත යන පදවලට පෙර ක්‍රියාර්ථයක් විසින් උක්තය පාලනය කෙරේ නම් එය අනුක්ත ලෙස ද එසේ නො වන විට උක්ත ලෙස ද යෙදේ.

පාසලේ පංක්ති නායකයෝ ඇත/ නැත.

පාසලට පංක්ති නායකයන් පැමිණ ඇත/ නැත.

සහාවේ මිනිස්සු ඇත/ නැත.

සහාවට මිනිසුන් රස් වී ඇත/ නැත.

දැරියන් මුලා වී ඇත.

උත්සවයේ දී ලමයින් රුගුම් රගනු ඇත.

වැඩමුළවට යැමෙන් අප ලදු රසවින්දාතයක් නැත.

'ඇත', 'නැත' නිපාත ඇත්තේම්, ඇත්තේය් ය, නැත්තේහි, නැත්තේමු යනාදී වශයෙන් විහක්ති ප්‍රත්‍යායන් සමග වරනැගෙන කළ උත්කාඛාත සාමාන්‍ය රිතිය අනුව ම තැබේ.

## 5. ද්විත්ව උක්තය

ව'ධාතුව හෝ ව'ධාතුව හගවන නිපාතයක් හෝ යෙදි වැකිය උක්ත දෙකක් අපේක්ෂා කරයි. ව'ධාතුව අකර්මක මෙන් ම අපුරුණ ද වන්නකි.

"සිංහලයෝ බොද්ධයෝ වෙති."

මෙම වැකියේ සිංහලයෝ, බොද්ධයෝ යන නාම දෙකකන් ම එක ම පිරිසක් අදහස් කෙරෙන සෙයින් ද, ඒ දෙක ම අවසාන ක්‍රියාවෙන් කියුවෙන බැවින් ද ඒ දෙක ම උක්ත වේ. ඒ සේ ම මෙ වන් වැකිවල දී කර්මයක් අපේක්ෂා නො කෙරේ. ව'ධාතුව අකර්මක දාතුවක් ලෙස සැලකෙන්නේ එ බැවිනි. එය අපුරුණ යැයි භදුන්වන්නේ වාක්‍යයේ උක්ත සියල්ල ම නො යොදා 'සිංහලයෝ වෙති', බොද්ධයෝ වෙති' ආදි වශයෙන් යෙදු කළ පරිපුරුණ අර්ථයක් ගෙන නො දෙන බැවිනි.

ව'ධාතුව ප්‍රශ්නාර්ථයේ ද' නිපාතයෙන් ද ක්‍රියාපුරණාර්ථයේ ය' නිපාතයෙන් ද ගුෂ්ත සූචනාර්ථයේ ල, ලු නිපාතවින් ද සූචනය කරවයි.

මම ගායකයෙක් වෙමි/ ය/ ද?/ ලු.

අපි සිංහලයෝ වෙමු/ ය/ ද?/ ලු.

නුඩ සොරෙක් වෙහි/ ය/ ද?/ ලු.

හෝ දක්ෂයෙක් වෙයි/ ය/ ද?/ ලු.

නුම්ලා ගුරුවරු වෙහු/ ය/ ද?/ ලු.

මවුහු පායිකයෝ වෙති/ ය/ ද?/ ලු.

මෙම රිතිය විවිධ කාල හේදයන් සලකා පහත පරිදි  
යෙදිය හැකි වෙයි.

නන්දා මාලනී ලමා වියේ පටන් ම දක්ෂ ගාසිකාවක් ද  
නිවේදිකාවක් ද වුවා ය/ වී ලු/ වී ද?

නංගි බාල දක්ෂිකාවක් වන්නී ය/ වන්නී ද?/ වන්නී ලු.

මවුහු ශිෂ්‍යයෝ වුහ/ වු ය/ වු ද?/ වු ලු.

අපි සිරිලක බොදු දරුවෝ වන්නෙමු./ වන්නෙමු ද?/  
වන්නමෝ ල.

අතැම් තැනෙක මෙම රිතිය ක්‍රියා හෝ නිපාත  
පදයක් රහිතවත් (නාමාඛ්‍යාතයෙනුත්) තති උක්තය  
පමණක් තවත් සංක්ලේපත්වයෙන් යුතු පදයක් හෝ  
විශේෂණ/සංඛ්‍යාර්ථ පදයක් සමග යෙදීමෙනුත්  
තැබෙන අවස්ථා ද දක්නට ලැබේ.

මම ගායකයෙකි.

නුම් සොරේකි.

අපි සිංහල ද?

මවුහු දක්ෂ වෙති.

රිතිහු ද්විචිත වෙති.

## 6. අවධාරණ කෘද්‍යන්ත රුපය

වාක්‍යයක දී කෘද්‍යන්ත රුපයක් අවධාරණය  
කෙරෙන කළේහි උක්තය අනුක්ත ව තැබේ. මෙම රිතිය  
ද්විත්ව උක්තය හා පටලවා තො ගත යුතු ය.

අමාවතුර ලියුවේ ගුරුල්ගේමීන් ය.

බුදු දහම යකියේ සිංහලයන් ය.

රංගනයේ යෙදුමෙන් බාලිකාවන් ය.

ලක්දීවට බුදු දහම රගෙන ආයේ මිහිදු මා හිමියන් ය.  
විභාගයට පෙනී සිටින්නේ සිසුන් ය.

## 7. බහු ක්‍රියා හා පරබද්ධ ක්‍රියා

වාක්‍යයේ කර්තා විසින් සිදු කරන ලද ක්‍රියා කිහිපයක් ඇති විට ඒවා එම කර්තාගේ ලිංගය, වචනය හා පුරුෂය අනුව තැබිය යුතු වේ.

අපි සටනට යන්නමෝ සතුරන් වනසාලම් හ.

වන්දිහටකයා ප්‍රශ්නයේ ගයනුයේ රාජ පැසසුම් පතන්නේ ය.

ලිවැසිය බුද්‍යන් පුදන්නී නිවන් සැප පාර්ථනා කරන්නී ය.

ඡනපද කළුයාණීය නන්ද නැති සොවින් හැඳුවා ය, වැළපුණා ය, මල්දම් කඩා විසි කළා ය, වස්තුය ඇද දැමුවා ය, හිසක් උනා දැමුවා ය.

සතුරෝ වෙල්ලස්සට කඩා වැදුණෝ ගමනිම කොල්ලා කැහ, පොත පත විනාශ කළහ, තරුණයෝ මරා දැමුහ, කුලගනන් කිලිටි කළහ.

මම සටනට තො ගියෙම් තො වෙමි.

## 8. උක්තයට තෙමේ, තොමෝ, තුම් යන පද යේදීම

මෙම ප්‍රතා ප්‍රාණවාලී පද සමග ද යෙදේ. ආබ්‍යාතය පහත පරිදීදෙනි,

තෙමේ පුරුෂ ලිංග - ඒක වචන

වන්ද තෙමේ කිරණ විජියුවයි.  
උපාසක තෙමේ සිල් ගත්තේ ය.

තොමෝ ස්ත්‍රී ලිංග - ඒක වචන

නදි තොමෝ ගළා බසින්තී ය.  
උපාසිකා තොමෝ සිල් ගත්තා ය.

තුම් පොදු ලිංග - බහු වචන

සහා තුම් විසිර ගියහ.  
උපාසිකා/ උපාසක තුම් සිල් රකිති.

'තොමෝ' යනු වෙනම ම අපර නිපාතයක් වන සෙයින් ගෞරවාර්ථ බහු වචන ඔ' ප්‍රත්‍යාය සමගින් එය පටලවා නො ගත යුතු ය. තමුද ස්ත්‍රී ලිංග ඒකවචන උක්තයේ ආඩ්‍යාතය අතිත කාලයේ දී බහු වචනයෙන් තැබීමේ විරාගත රිතිය සලකා "සහා තොමෝ විසිර ගියහ." යනුවෙන් යොමුව පිළිච්ච. එසේ ද වූවත් සමකාලීන ව්‍යාකරණයට අනුව "සහා තොමෝ විසිර ගියා ය." ලෙසින් යොදීම වඩාත් උචිත ය.

9. අනියමාර්ථ එක්, එකු හා අක් අක ප්‍රත්‍යාය හාවිතය

පුරුෂ ලිංග		ස්ත්‍රී ලිංග	
එක්ත	අනුක්ත	එක්ත	අනුක්ත
එක්	එකු	අක්	අක

මිනිසෙක් ගැහැනියක සොයා ඇවිද්දේ ය.  
ගැහැනියක් මිනිසෙකු වෙත පැමිණෙන්තී ය.

බහු වචන හා අප්‍රාණවාලී උක්ත සමග මෙම ප්‍රත්‍යාංශය යෙදීමේ දී ආධ්‍යාත්‍ය සාමාන්‍ය පිති අනුව ම තැබේ.

ගසෙක් ඇදි වැටෙමි.  
උමයි දේ දෙනෙක් දුවති.

#### 10. කණ්ඩායම් හගචන සමූහාර්ථවත් පද හාවිතය

සහාව, පාර්ලිමේන්තුව, රජය, ප්‍රජාව, මණ්ඩලය, ලෝකයා වැනි පද, සමූහයකින් සැදුම් ලත් සංවිධානයක් හැඳින්වීමට යෙදෙන බැවින් ඇතැම් තැනෙක ඒවායේ ආධ්‍යාත්‍ය බහු වචනයෙන් තබනු දක්නට ලැබේ. (උදා/ රජය පවසනි.) එහෙත් ඒවා අප්‍රාණවාලී ඒක වචන පද වශයෙන් සැලකිය හැකි අවස්ථාවන්හි දී ආධ්‍යාත්‍ය ඒක වචනයෙන් තැබීම වඩාත් සුදුසු බව පෙනේ.

රජය ජනතාවට අනතුරු අගවයි.

සහාව සතුවින් විසිර හියේ ය.

මෙ වන් උක්ත සමූහාර්ථවත් ප්‍රාණවාලී පද වශයෙන් සැලකිය හැකි අවස්ථාවන්හි දී ආධ්‍යාත්‍ය බහු වචනයෙන් තැබීම සුදුසු ය.

ජාලක පංක්තිය ජනයාට පිඩා කරති.

හිඡා ප්‍රජාව ගිල්ප උගෙනිති.

කර්තා මණ්ඩලය හෙට රස්වෙති.

එහෙත් මෙ කි වෙනස නො තකා, මෙ වන් උක්තයන්හි ආධ්‍යාත්‍ය ඒක වචනයෙන් හෝ බහු

වවනයෙන් තැබීමේ දෝෂයක් නො වන බව තුතන ව්‍යාකරණයෙය් පවසනි.

### 10. ආයිරවාදාත්මක හා සාපකාරී ආධ්‍යාත්‍යය

මෙ වන් වාක්‍යවල දී වා' නිපාතය ආගුයෙන් උක්තයට ගැලපෙන ආධ්‍යාත්‍යයක් තැබිය යුතු ය. පවතු, සැරද වන් ක්‍රියාරූප යෙදෙන ඇතැම් තැනෙක දී වා' නිපාතය නො යෙදෙනු ද දැක ගත හැකි වේ.

සුරවර සැරද විඩිසණ දෙවි කැලණී පුර.

සැරද කිර රද සඳ.

සියලු යුතිහු නිවේදනය පිළිගතින් වා!

තෝරි නිදුක් වෙහි වා!

මම නිදුක් වෙමි වා!

සතුරෝ වැනසෙන්වා!

අපි විහාරය සමත් වෙමු වා!/වමෝ වා!

හොඳ මිනිසෙක් පහළ වේවා!

මුහුදු මෙතේ බුදුන් දකින් වා!

මබට සුබ අනාගතයක් වේවා!

ඡේවිතය ආනන්දයෙන් පිරි දේවා!

## ආග්‍රීත ගුන්ථ

### 1. ප්‍රාථමික මූලාශ්‍රය

#### සිංහල

සිද්ධ සගරාව	කුමාරතුංග මුතිදාස (සංස්.), අනුල යන්ත්‍රාලය, කොළඹ, බු.ව. 2508.
සිද්ධ සගරාව	රත්මලානේ ධර්මාරාම හිමි (සංස්.), සත්‍ය සම්විච්‍ය මූල්‍යාලය, පැලියගොඩ, 1902.

#### පාලි

කවිවායන ජේදය	ජ්‍යෙෂ්ඨ පක්ෂීජ්‍යාසාර ස්ථිරිත(සංස්.), සද්ධරෘම ප්‍රකාශ යන්ත්‍රාලය, අප්‍රත්‍යාගම, 1906.
බාලාවතාර	කහවේ ශ්‍රී සුම්ංගල රත්නසාර හිමි(සංස්.), බලපිටිය, 1935.
මහාරුපසිද්ධි	බද්දදේශගම බම්මරතනන හිමි(සංස්.), සත්‍යසම්විච්‍ය යන්ත්‍රාලය, පැලියගොඩ, 1926.

#### සංස්කීත

මහා භාෂ්‍යම	කාපාරාමයර්ම සංස්කරණම්, තිම්රනාගක යන්ත්‍රාලය, 1946.
-------------	---

සාරස්වත (වතුරේඛ භාගය)

වැශ්‍යම පියරතන හිමි(සංස්.),  
ගොඩගොඩ ප්‍රකාශකයෝ,  
කොළඹ, 1996.

## 2. ද්‍රව්‍යෙන් මූලාශ්‍ය

### සිංහල

කරුණාතිලක, බච. එස්.

එශ්‍යාපික වාග්ධීය  
ප්‍රවේශය, කොළඹ, 2006.

ගණසේකර, බන්දුසේන,

සිංහල අකුරු, ගාල්ල, 1991.

ගනේචත්ත, ග්‍රිනාත්,

අක්ෂර ගික්ෂාව, ගොඩගේ  
ප්‍රකාශකයෝ, කොළඹ, 2003.

වියරණ ලිපි, ගොඩගේ  
ප්‍රකාශකයෝ, කොළඹ, 1994.

තිලකසිරි, සිරි,

සිංහල වියරණ විදි, රත්න  
ප්‍රකාශකයෝ, කොළඹ, 2007.

දිසානායක, ජේ. ඩී.

නුතන සිංහල ව්‍යාකරණය,  
ලේක්ඩව්‍යස් ඉන්වෙස්ට්‍රෝන්ටිස්  
සමාගම, කොළඹ, 1990.

බසක මහිම-1, 'අකුරු භා පිළි',  
ගොඩගේ ප්‍රකාශකයෝ,  
කොළඹ, 2000.

බසක මහිම-2, 'සිංහල  
හෝඩිය', ගොඩගේ  
ප්‍රකාශකයේ, කොළඹ, 2000.

'භාෂාවක රටා සමුදාය',  
ලේක්ඛනුස් ඉන්වෙස්ට්‍රීමන්ටස්  
සමාගම, කොළඹ, 1969.

'සමකාලීන ලේඛන  
ව්‍යාකරණය, සන්ධි', ගොඩගේ  
ප්‍රකාශකයේ, කොළඹ, 1999.

'සිංහල අක්ෂර විවාරණ'.  
කොළඹ, 2006.

'සිංහල භාෂාවේ නව  
මූහුණුවර', සංස්කෘතික කටයුතු  
දෙපාර්තමේන්තුව, කොළඹ,  
1996.

අරමදාස, කේ. එන්. ඔ,  
'ද්වීභාෂකත්වය', සංස්කෘතික  
කටයුතු දෙපාර්තමේන්තුව,  
කොළඹ, 1996.

පක්ද්‍යාරතන හිමි, කළුන්දැවේ,  
'සවිස්තර සිංහල ව්‍යාකරණය',  
කොළඹ, 1995.

පෙරේරා, තියෙබෝර්, ජී,  
'සිංහල භාෂාව', ගුණේක්න සහ  
සමාගම, කොළඹ, 1966.

- බලගල්ලේ, විමල් ජී, 'භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යාකරණය', ගොඩගේ ප්‍රකාශකයේ, කොළඹ, 2001.
- 'සිංහල භාෂාවේ ප්‍රහවය හා ප්‍රවර්ධනය', සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ, 1996.
- මුනිදාස, කුමාරතුංග, 'ව්‍යාකරණ විවරණය', ගුණසේන සහ සමාගම, කොළඹ, 1998.
- සිල්වා, සුගතපාල ද, 'විග්‍රහාත්මක වාර් විද්‍යාව', කොළඹ, 1973.
- හේරත්, අත්තනායක. එම්, 'ව්‍යාකරණ මීමාංසා, ආරිය ප්‍රකාශකයේ, වරකාපොල, 2003.

### පාලි

- පෙර්නියෝලා, වී, 'පාලි ව්‍යාකරණය', (පරි - බ්ලි. එස්. කරුණාකිලක), කොළඹ, 1966.
- බුද්ධදේශීතිම්, පොල්වත්තේ, 'පාලි භාෂාවතරණය'(දේ වැනි පොත), ලංකාපුතු යන්ත්‍රාලය, අම්බලන්ගොඩ, 1949.

### සංස්කෘත

ආනන්ද මෙමෙන්ද හිමි, බලුගොඩ,

සංස්කෘත හාජාවතරණය’,  
(ප්‍රථම හාගය), වන්ද්සේන  
මුද්‍රණාලය, 1940.

ඒම්මින්ද හිමි, හැගොඩ,

‘සංස්කෘත ව්‍යාකරණ කරංගනී’,  
විදෙශාදය ආදිකිඡා සංගමය,  
1999.

මැක්බෝනල්, ආතර් ඒ, ‘ආමුනික සංස්කෘත  
ව්‍යාකරණය’, (අනුවාදය -  
ගුණපාල සේනාධිර), රජයේ  
මුද්‍රණාලය, කොළඹ, 1964.

### English

Bloom Field, L, “Language”, New york,  
1933.

Gunasekara, A.M, A Comprehensive Grammar  
of Sinhalese language, New  
Dhlhi, 1891.

### 3. සාමූහික සංස්කරණ

#### සිංහල

සම්මත සිංහල,

සම්මත සිංහල කම්ටුවේ  
වාර්තාව, අධ්‍යාපන ප්‍රකාශන  
දෙපාර්තමේන්තුව, රජයේ  
මුද්‍රණාලය, 1968.

සිංහල ලේඛන රීතිය, (නව සංස්කරණය)

ජාතික අධ්‍යාපන ආයතනය,  
මහරගම, 2001.

සිංහල ව්‍යාකරණ අකාරාදිය,

ඒ. රුපසිංහ පෙරේරා,  
පද්මලකා රුපසිංහ, ගොඩගේ  
ප්‍රකාශකයේ, කොළඹ, 2000.

## English

A Dictionary of Linguistics,

Mario A Pei and Frank  
Gaynor, New York, 1954.

- අප්‍රධාන මූලාශ්‍රයයන් හා නිදර්ශන පාඨ උප්‍රටා  
ගන්නා ලද සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳ මෙහි  
සඳහන් නො වේ.

# වියරණ විවරණ

හෙ. ව. ඩිජේ ඉන්දික සම්පත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පංක්ති සාමරප්‍රය සහිත ව සිංහල විශේෂවේද උපාධිය හිමිකරගත් ඩිජේ ඉන්දික සම්පත් එහි 2007 උපාධි ප්‍රදානෝත්සවයේ දී විශ්වවිද්‍යාලයේ ගාස්තු පියයේ ඉහළ ම ලකුණු හිමි කර ගැනීම වෙනුවෙන් ශ්‍රී සේරත ස්වරූප මුද්‍රිකාවෙන් ද, සිංහල හා ජනසන්නිවේදන අධ්‍යායනාංශයේ ඉහළ ම ලකුණු ලැබීම වෙනුවෙන් ඩී. ඩී. ගේනානායක උපහාර ස්වරූප මුද්‍රිකාවෙන් ද පියුම් ලැබේ ය. රසුප්‍රතිතියෙහිලා ගබඳාලංකාරවල කාර්ය සංයිද්ධිය පිළිබඳ ගැමුරු හැදැරීමක් සිදු කොට රුහුණ විශ්වවිද්‍යාලයෙන් උරුගන්නති උපාධිය හිමි කර ගත් ඔහු මේ වන විට සිංහල ජන්දේශලංකාර සම්ප්‍රදායය පිළිබඳ ස්වකිය ආචාරය උපාධි තිබන්ය සමාජීත කරමින් සිටී. ඔහු සාහිත්‍ය නිර්මාණ කටයුතු උදෙසා ද සම්මාන හිමි කර ගෙන තිබේ.

කැලණීය විශ්වවිද්‍යාලයේ කරීකාවාරයවරයා වශයෙන් සේවය කරන ඩිජේ ඉන්දික සම්පත් සිංහල විෂයය හඳාරන විද්‍යාර්ථීන්ගේ සුඛාවබෝධය උදෙසා වියරණ විවරණ නම් ග්‍රන්ථද්වය පළ කොට තිබේ.